



THE CEYLON GOVERNMENT GAZETTE

No. 10,141—FRIDAY, AUGUST 25, 1950

Published by Authority

PART IV—LOCAL GOVERNMENT

(Separate paging is given to each Part in order that it may be filed separately)

	PAGE		PAGE
Local Government Notifications ..	1329	Statements of Revenue and Expenditure ..	—
By-laws ..	1330	Budgets ..	1342
Posts—Vacant ..	1336	Sale of Properties ..	—
Municipal Council Proceedings ..	—	Road Committee Notices ..	—
Notices under the Local Authorities Elections Ordinance ..	1341	Miscellaneous Notices ..	1344

PART VI published with this Issue contains List of Jurors and Assessors.

Local Government Notifications

L D—B 136/49/L G D—BB 202.

The Urban Councils Ordinance No. 61 of 1939

IT is hereby notified that the Kolonnawa Urban Council has, under sections 175 and 177 of the Urban Councils Ordinance, No. 61 of 1939, and with the approval of the Minister of Health and Local Government, given under those sections as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947, imposed with effect from the date on which this notification is published in the *Gazette*, the licence duties specified in the schedule hereto in respect of the licences specified therein in lieu of the licence duties hitherto leviable in respect of those licences

P. O. FERNANDO,
Acting Permanent Secretary,
Ministry of Health and Local Government.
Colombo August 14, 1950

SCHEDULE

<i>Nature of Licence</i>	<i>Annual duty Rs. c.</i>
Keeping a hairdressing saloon or barber's shop ..	10 0
Keeping a firewood store ..	10 0

L D.—B. 136/40/L G D—GB 17/2

The Village Communities Ordinance

ORDER made by the Minister of Health and Local Government under section 17 (2) (b) of the Village Communities Ordinance (Chapter 198), as amended by section 90 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, and modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

P. O. FERNANDO,
Acting Permanent Secretary,
Ministry of Health and Local Government.
Colombo, August 14, 1950.

1329—J. N. B 432-1,530 (8/50)

F 1

ORDER

In respect of the Village Committee of the Kosgoda village area in the Galle District (being a Village Committee to which the provisions of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, have been applied by an Order published in *Gazette* No. 10,004 of August 5, 1949), the thirtieth day of June in the year 1952, is hereby substituted for the day prescribed by section 17 (2) (a) of the Village Communities Ordinance (Chapter 198), as amended by section 90 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946

L D—B 139/46/L G D.—GC 48/42.

The Entertainment Tax Ordinance, No. 12 of 1946

THE following resolution passed by the Village Committee of the Potuhera village area in the Kurunegala District, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, has been approved by the Minister of Health and Local Government and is published in terms of sub-section (2) of that section—

RESOLUTION

This Village Committee, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, hereby imposes and levies, with effect from the date on which this resolution is published in the *Gazette*, a tax at the rates set out hereunder on payments for admission to entertainments (as defined in the Ordinance) held in the area within the administrative limits of the Committee

<i>Amount of payment</i>	<i>Rate of tax Rs. c.</i>
Where the payment for admission, excluding the amount of tax—	
(a) is not less than 20 cents but does not exceed 50 cents ..	0 05
(b) exceeds 50 cents but does not exceed Re. 1 ..	0 10
(c) exceeds Re. 1 but does not exceed Re. 1 50 ..	0 15
(d) exceeds Re. 1 50 but does not exceed Rs. 2 ..	0 20
(e) exceeds Rs. 2 but does not exceed Rs. 2.50 ..	0 25

<i>Amount of payment</i>	<i>Rate of tax Rs. c.</i>
(f) exceeds Rs 2.50 but does not exceed Rs. 3 ...	0 30
(g) exceeds Rs 3 but does not exceed Rs. 4 ..	0 40
(h) exceeds Rs. 4 but does not exceed Rs. 5 ...	0 50
(i) exceeds Rs. 5 but does not exceed Rs. 10 ..	1 0
(j) exceeds Rs 10—	
(1) for the first Rs. 10 ..	1 0
(2) for each additional Rs 5 or part thereof ..	1 0

P. O. FERNANDO,
Permanent Secretary,
Ministry of Health and Local Government.
Colombo, August 14, 1950.

By-laws

L. D.—B. 136/49/L. G. D.—BB. 202.

The Urban Councils Ordinance, No. 61 of 1939

BY-LAW made by the Kolonnawa Urban Council under sections 166 and 170 of the Urban Councils Ordinance, No. 61 of 1939, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947

P. O. FERNANDO,
Acting Permanent Secretary,
Ministry of Health and Local Government.
Colombo, August 14, 1950.

BY-LAW

The general by-laws relating to licences published in *Gazette* No 7,976 of April 12, 1933, as amended by the by-law published in *Gazette* No 9,471 of October 26, 1945, are hereby further amended as follows:—

- (1) in by-law 2 under the heading " Interpretation of terms ", by the substitution, for the words " ice factory ", of the words " ice factory, hairdressing saloon or barber's shop, ", and
- (2) by the insertion, immediately after the by-laws under the heading " Regulations for Public Bathing Places. ", of the following new by-laws:—

" Hairdressing saloons and barbers' shops

1. No person shall be entitled to obtain a licence to keep a hairdressing saloon or barber's shop unless the building or part of the building to be used for the purpose, and the equipment of the saloon or shop, are in conformity with the following requirements —

- (1) The building or part of the building must—
 - (a) be substantially constructed, and have a floor space of not less than 120 square feet
 - (b) have its walls limeplastered and limewashed, its roof provided with a wooden or other similar ceiling painted white, its floor cemented, and the junction of the floor with the walls rounded off with cement;
 - (c) be well lighted and well ventilated, and
 - (d) be provided with satisfactory drains, and with satisfactory latrine accommodation either within the building or on the premises.
 Provided that the requirements of clause (a) shall not apply to any building in which a saloon or shop is carried on or kept at the date of the publication of this by-law in the *Gazette*.

2. The saloon or shop must be provided with—

- (a) a sufficient supply of water at all times during which the saloon or shop is open to customers;
- (b) means for securing an adequate supply either of boiling water or of disinfectants, for the purpose of washing or sterilizing the instruments or appliances in daily use.

- (c) facilities for the hairdressers or barbers to wash their hands during the course of their work;
- (d) a sufficient number of receptacles for the disinfectants to be used for sterilizing instruments or appliances;
- (e) a sufficient supply of towels and overalls for the use of the customers,
- (f) a sufficient number of spittoons, kept by the side of the seats in such manner as to be readily available to customers and employees; and
- (g) a covered and movable bin made of galvanized iron or other impervious material, for the reception of hair-clippings and refuse

2 The licensee of a hairdressing saloon or barber's shop shall—

- (a) keep fixed in a conspicuous position outside the saloon or shop, a board bearing the words " Licensed Hairdressing Saloon " or " Licensed Barber's Shop ", as the case may be; and
- (b) keep fixed, in a conspicuous position within the saloon or shop, a framed copy of these by-laws relating to hairdressing saloons or barbers' shops in English, Sinhalese and Tamil.

3 The licensee of a hairdressing saloon or barber's shop shall—

- (a) cause the walls of such saloon or shop to be lime-washed and the ceiling painted at least once in every six months; and
- (b) keep clean the floor, walls ceiling fixtures, furniture, and equipment of such saloon or shop

4. The licensee of a hairdressing saloon or barber's shop shall cause every hairdresser or barber employed by him in such saloon or shop—

- (a) to keep his person and his wearing apparel clean;
- (b) to keep his finger-nails short and free from dirt; and
- (c) to wash his hands with soap and water immediately before attending to each customer.

5 The licensee of a hairdressing saloon or barber's shop shall—

- (a) cause every spittoon in such saloon or shop to be maintained in a clean and sanitary condition.
- (b) cause every hair-brush or comb used in such saloon or shop to be washed or cleaned, and sterilized or disinfected every day and to be kept in a clean and sanitary condition at all times;
- (c) cause every shaving mug or cup, shaving brush, clipper, razor, or other cutting instrument, used in such saloon or shop to be well rinsed and cleaned with hot water after each occasion on which it is used; and
- (d) cause all hair-clippings and other refuse to be collected after each customer has been attended to, and to be deposited in the dust bin provided for the purpose.

6 The licensee of a hairdressing saloon or barber's shop shall not use, or permit any hairdresser or barber employed by him in such saloon or shop to use, on any customer—

- (a) any styptic pencil, powder-puff or sponge, or
- (b) any alum or other material for the purpose of stopping any bleeding, unless such alum or other material is in powder or liquid form.

7. The licensee of a hairdressing saloon or barber's shop shall not supply, for the use of any customer, any towel which is not fresh from the wash or any overall which is not clean

8 The licensee of a hairdressing saloon or barber's shop shall not—

- (a) knowingly permit any person who is suffering from any infectious or contagious disease of any kind or who has recently been in attendance on any person suffering from any such

- disease, to enter the saloon or shop for any purpose; or
- (b) employ any such person referred to in paragraph (a) in any capacity in such saloon or shop, or
- (c) knowingly permit any hairdresser or barber employed by him to attend in the saloon or shop on any person referred to in paragraph (a), or
- (d) permit any such hairdresser or barber who, by error or accident, attends on any person referred to in paragraph (a), to attend on any other customer unless that hairdresser or barber washes and cleans his hands before attending on such other customer; or
- (e) permit any instrument that has been used on any person referred to in paragraph (a) to be used on any other person until it is sterilized

9 No person shall expectorate within any hairdressing saloon or barber's shop, except into a spittoon provided for the purpose.

10 The licensee of a hairdressing saloon or barber's shop shall not use, or permit any other person to use the licensed premises—

- (a) as a place for taking meals at any time, or
- (b) as a place for sleeping except at night when such premises are not open to customers

Timber and firewood stores

1 No person shall be entitled to a licence to keep a timber or firewood store unless the premises to be used as a timber or firewood store are in conformity with the following requirements:—

- (a) every building on the premises must be in good repair and well ventilated and well lighted;
- (b) every room in such building must be provided with windows capable of being opened, the area of which when open must be not less than one-fifteenth of the superficial floor space;
- (c) the walls and pillars in every part of such building must be not less than seven feet in height;
- (d) the eaves of such building must be at least six feet above the ground;
- (e) the roof of such building must be made of some non-inflammable material; and
- (f) the premises must be provided with sufficient latrine accommodation, at least one latrine being provided for every ten persons employed in the premises

2. Every licensee of a timber or firewood store shall take adequate precautions against fire and shall not kindle a fire within the licensed premises.

3. Every licensee of a timber or firewood stall shall keep the licensed premises free from any filth, refuse or other matter which is likely to affect the safety, health or comfort of the neighbours or of the public.

L D — B 108/36/L G D.—BB 562.

The Urban Councils Ordinance, No. 61 of 1939

BY-LAW made by the Matara Urban Council under sections 166 and 170 (11) of the Urban Councils Ordinance, No 61 of 1939, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947.

P O FERNANDO,

Acting Permanent Secretary,

Ministry of Health and Local Government.

Colombo August 14, 1950

BY-LAW

The by-laws published in *Gazette* No. 8,266 of January 8, 1937, are hereby amended as follows:—

(1) in by-law 16—

- (a) in paragraph (1) thereof, by the substitution for the words "at a public market", of the words "at a public market or at any authorized premises.";

(b) by the rescission of paragraph (2) thereof; and

(c) by the re-numbering of paragraph (3) as paragraph (2) of that by-law, and

- (2) in by-law 17, by the substitution, for the words "public market or at any licensed market or other premises", of the words "public market or at any authorized premises".

L D — B. 44/47/L G D — BC. 238.

The Town Councils Ordinance, No. 3 of 1946

BY-LAWS made by the Kalmunai Town Council under sections 166 and 170 of the Town Councils Ordinance, No. 3 of 1946, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by section 167 of that Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947.

P O FERNANDO,

Acting Permanent Secretary.

Ministry of Health and Local Government

Colombo, August 14, 1950

BY-LAWS

Public markets

1. Whenever the Council decides to establish a public market, not less than ten days' notice shall be given of the time when the same will be opened, and such notice shall be published by beat of tom-tom.

2 After any public market shall have been established and opened, no person shall without a licence granted by the Council expose for sale any meat, poultry, fresh fish, fresh fruit, or vegetables in any place within the limits of the Council other than the public market.

3 A fee at the following rates shall be levied and paid for the use of any stall, seat or space in any public market:—

	Per half day	Per day
(a) For a space not exceeding 9 square feet in the open area of the market grounds ...	10 cents	20 cents
(b) For a space exceeding 9 square feet but not exceeding 12 square feet in the open area of the market grounds ...	15 cents	30 cents
(c) For a space exceeding 12 square feet but not exceeding 25 square feet in the open area of the market grounds ...	30 cents	60 cents
(d) For a space not exceeding 9 square feet in the covered area of the market grounds ...	20 cents	40 cents
(e) For a space exceeding 9 square feet but not exceeding 12 square feet in the covered area of the market grounds ...	40 cents	80 cents
(f) For a space exceeding 12 square feet but not exceeding 16 square feet in the covered area of the market grounds ...	50 cents	Re 1 0

4 A table of fees leviable at each market shall be printed in English and Tamil and placed in a conspicuous place at each market and it shall not be lawful for any person to demand or receive sums higher than those authorised by such notice.

5 The fees payable in respect of a public market shall be paid in advance from time to time on demand to the Council or the lessee or other person authorized by the Council or the lessee to receive the same.

6 If any person liable for the payment of any fee authorized as aforesaid does not pay the same when demanded, the Council or any person authorized by the Council to collect the same, may levy by seizure and sale of all or any of the articles in the market belonging to or in the possession or custody of the person liable to pay such fee.

7. No person shall use, any stall in a public market without a licence, which licence shall be in the form in Schedule A hereto; nor shall he contravene any of the conditions of such licence.

8. (a) The Council or the Chairman shall have the right to assign particular portions of a market building or grounds for exposing thereon particular classes of goods and no trader shall have the right to introduce into any such portion, for the purpose of trade, any article which does not belong to the particular class.

(b) No portion of a market building or grounds except such as is assigned by the Council or Chairman for occupation for trade shall be occupied by any trader.

(c) The Council or the Chairman may order that when there is available space in a market building for occupation subject to the provisions made in the foregoing by-laws, no space outside the building shall be occupied, except with special sanction.

9. No person shall sell or expose for sale in any fish market or stall any provisions or things other than fresh fish.

10. No person shall sell or expose for sale in any vegetable market or stall any meat or fish, whether fresh or salted, or any cooked food or any articles other than fresh fruits and vegetables.

11. No occupant of a stall shall enclose in any way any portion of a market or erect any awning or screen or fixture of any kind nor shall he leave any goods in any market between the hours of 9 p.m. and 6 a.m. without having first obtained the sanction of the Chairman.

12. (a) Every occupant of a stall or seat in any market shall keep such stall or seat clean and free from filth or rubbish.

(b) No person suffering from or has recently suffered from any infectious, contagious, or cutaneous disease, or has recently been in attendance on any person suffering from such disease shall occupy any stall, seat, or place in any public market, or expose for sale thereat any provisions whatsoever.

13. No person using any public market shall—

(1) behave in a disorderly manner or commit any nuisance in or about such market; or

(2) carry on cooking in any part of such market, or

(3) remain in or loiter about such market after the place is closed for business at 9 p.m., without being able to give a satisfactory account of himself, or

(4) damage or in any way deface any portion of any building, stall, lamps or other property of the Council in or about such market or defile or pollute the water provided for use in such market; or

(5) enclose in any way any portion of the building or premises of such market or erect any permanent awning or screen or fixture of any kind; or

(6) leave any goods in or about the premises of such market between the hours 6 p.m. and 6 a.m. without the special permission of the Chairman; or

(7) place any fruit, vegetables, meat, or other articles of food exposed thereat for sale on any unclean or insanitary surface; or

(8) expose for sale any article of cooked food otherwise than in clean and properly constructed fly-proof glass cases.

14. It shall be lawful for the officer appointed by the Chairman of the Council, upon the seizure by him as unwholesome or unfit for human food, of any meat, poultry, fish, game, vegetables, fruit or other article of food introduced into or exposed for sale within the administrative limits of the Council to convey the same to the Medical Officer of Health or in his absence, or if there be no such officer, to the Chairman or the Magistrate; and if it appears to such Medical Officer of Health, Chairman or Magistrate that such meat, poultry, fish, vegetables, fruit or other provisions are unfit for human consumption, he shall order the same to be destroyed or to be so disposed of as to prevent its being exposed for sale for human consumption.

15. All public markets shall be opened daily from 6 a.m. to 9 p.m. and it shall be the duty of the Council to make provision for the proper lighting of the market.

16. It shall be the duty of the market keeper or the lessee of the market to maintain order within the limits of the market, and every person who shall obstruct or resist any person appointed by the Council to superintend any public market or to collect fees or to enforce order or cleanliness therein whilst in the execution of his duty shall be guilty of an offence.

Private markets

17. (1) No private market or fair shall be established or held except on a licence issued in that behalf by the Chairman.

(2) Every licence issued under paragraph (1) shall—

(a) be substantially in the form set out in the Schedule B hereto,

(b) be subject to the conditions specified therein, and

(c) expire on the thirty-first day of December of the year in respect of which it is issued.

(3) The fee of each licence issued under paragraph (1) shall be ten rupees.

18. No person shall be entitled to a licence to establish or hold a private market or fair unless the site is approved by the Medical Officer of Health.

19. A licence issued under by-law 18 may be suspended by the Council for non-compliance with the by-laws relating to private markets.

20. The Chairman may refuse to issue a licence under by-law 17 to any person whose previous licence has been cancelled by the Court.

21. It shall be lawful for the Chairman, the Medical Officer of Health, the Sanitary Inspector, or any person authorised in writing by the Chairman, at all reasonable times to enter and inspect any market or fair or any article of food exposed or kept for sale therein, and no person shall obstruct or resist him in the exercise of his powers under this by-law.

22. Whenever it shall appear to the Council that the use by the public of any particular kind of fish is injurious or that during the prevalence of any epidemic, the use or consumption of any particular kind of fruit, or vegetable is injurious, it shall be lawful for the Council, on the recommendation of the Medical Officer of Health, by beat of tom-tom or other sufficient notice to prohibit, for such time as to the Council shall appear necessary, the sale of any such fish, fruit, or vegetables in any market or other place within the limits of the Council, and after such notice to cause the same whether exposed for sale or not to be seized and destroyed in such manner as the Council or Chairman may direct.

23. No licensed butcher shall sell or keep for sale any meat or any portion of a slaughtered animal except in a public market or in the stall rented by him or in any place specially licensed as provided in by-law 2.

24. No cart or vehicle shall remain within any market premises for a longer period than is necessary for loading or unloading.

25. Every person holding a licence for a stall in a public market shall keep in or near such stall a receptacle to be approved by the Chairman in which such person shall deposit all refuse.

26. No person shall throw any refuse, bones, skins of animals, or other such thing in or upon any public market or its premises except into a receptacle specially provided for such purpose.

27. Except as herein provided no carcase of any animal or any portion thereof not slaughtered at the public slaughter-house provided by the Council, shall be brought into a public or private market or to any place specially licensed as provided in by-law 2 of these by-laws or sold or exposed for sale in any public or private market or in such specially licensed place. The provisions of this by-law shall not apply to frozen meat, game, or fish imported into the Island.

28. If any person having a licence to hold or occupy a stall in any public market shall wilfully neglect or refuse to serve the public without being able to assign a satisfactory reason during two consecutive days it shall be lawful for the Chairman to suspend or revoke any such licence.

29. Any dog found straying in a public market unaccompanied by its owner may be seized by any person authorised by the Chairman to seize dogs straying therein. Such dog may be released on payment by any person claiming it of any tax due in respect of such dog.

If the dog be unclanned, it shall be sent to the Council's pound to be disposed of in such manner as may be prescribed by the Council.

Wells

30. (1) All wells or pits situated within the administrative limits of the Council, in compounds or gardens (whether such compounds or gardens be fenced or not) waste lands, or paddy-fields, or on the side of any lane or other thoroughfare, shall be fenced in, or otherwise protected as follows —

(a) By a masonry wall of brick or stone which shall be constructed all round the well, to a height of two and a half feet.

(b) By railing supported by masonry pillars or strong posts of wood, the top of the uppermost rail or batten in every case to be two and a half feet from the ground.

(c) All gravel pits and other pits situated by the sides of roads or thoroughfares, whether used for repairs of roads or not, shall have a strong railing on the side nearest to the road or thoroughfare which bounds them.

(d) All wells and pits, shall be permanently protected as hereinbefore provided immediately the excavation is completed, and a temporary fence shall be placed round any spot which it is intended to excavate before such excavation is commenced.

(2) All walls and fences as above provided shall be always maintained in good order and efficiency.

Keeping lands clean, free from rubbish and rank vegetation

31. All owners, tenants, or occupiers of lands within the administrative limits of the Council shall keep the same clean and free from all weeds or rank and noisome vegetation, as well as from all refuse and rubbish, and shall remove all vessels or receptacles likely to afford breeding places for mosquitoes.

32. All householders or other persons who are desirous that the dust, ashes, sweepings, rubbish and other refuse from their premises should be removed by the scavengers of the Council shall deposit the same in proper bins or other receptacles on the edge of the road outside their dwellings or shops on scavenging days between the hours of 6 a.m. and 7 a.m., and it shall not be lawful for any person to place or cause to be placed such dust, ashes, sweepings, rubbish or refuse in any street unless the same shall be deposited in bins or other receptacles as aforesaid, nor on days other than scavenging days, nor after the hours specified; and every such person shall remove such bins or other like receptacles within the space of half an hour after the same shall have been emptied by the scavengers.

Altering existing conditions of drainage

33. Any person intending to alter the existing conditions of drainage of any land situated within the administrative limits of the Council by any building or planting operations, or by raising or lowering the level of such land, or by diverting or blocking any drain, channel or waterway, or in any other manner shall give six weeks' notice in writing to the Council. Such notice shall be accompanied by a Licensed Surveyor's plan showing levels, nature of the buildings, provisions for drainage and proposed road or path reservations.

34. On receiving such notice the Council may approve the works so contemplated or give written directions for the necessary alterations with a view to prevent the stagnation of water.

35. Any person who alters the existing conditions of drainage of any land within the administrative limits of the Council without giving the notice required by by-law 33 or contrary to the directions, if any, given by the Council under by-law 34 shall be guilty of an offence.

36. If any person alters the existing conditions of drainage of any land without giving notice to the Council or contrary to its directions, if any, with the result that any water stagnates, or any other result, ensues which in the opinion of the Council is injurious to public health, the Council may order the previous conditions to be restored or some other work to be undertaken with a view to abate the nuisance. Such order shall state the time within which the previous conditions shall be restored or such other work undertaken, and shall be served on the person. If the previous conditions are not restored or such work is not

carried out within the time fixed by the order, and after due service thereof, the Council may cause the previous conditions to be restored or such work to be carried out and the expense incurred in respect thereof shall be paid by the owner or occupier, and shall be recoverable as provided for by by-law.

Hanging out dirty clothes or gunny bags in front of houses or boutiques

37. No person shall use as a screen or hang out in front of any boutique, house, or building adjacent to any public street or thoroughfare soiled or dirty and insanitary gunny bags, jute hessian, or clothes.

Felling of trees in connection with electric lighting scheme

38. For the purpose of establishing, working, and maintaining the Council's electrical distribution system, the Chairman or any contractor or other agent duly authorised in writing by the Chairman may enter upon all or any lands and cut down any tree or branch which may in any way injure or which is likely to injure, impede, or interfere with any post, standard, wire, or main of such system.

39. In the exercise of the said powers, the Chairman or contractor or other agent shall do as little damage as possible and where in respect of any property, the said powers have been exercised, the Chairman shall pay reasonable compensation to all persons interested, for any damage sustained by them by reason of the exercise of the said powers: Provided that such persons shall make application for such compensation to the Chairman within three months after the damage was sustained.

Overhanging trees

40. Whenever any tree or branch or fruit of a tree within the administrative limits of the Council shall be deemed, after inspection by the Chairman to be likely to fall upon any house or building and injure the occupiers thereof or otherwise likely to cause danger to them or whenever, the same shall overhang any street, it shall be lawful for the Chairman to cause a notice in writing to be served on the owner or on the occupier of the land upon which such tree stands requiring such person to cut down or remove the said tree or branch or fruit or leaf, and if such owner or occupier fails to cut down or remove the same within twenty-four hours after such notice, the Chairman or any officers or workmen authorised by the Chairman in writing may enter upon such land and at the expense of such owner or occupier do what such owner or occupier was required to do by the said notice.

Boundaries and fences

41. The owner, lessee, occupier, or person in charge of every land which is not cultivated shall mark the boundaries of such land by live fences or ditches or stones firmly embedded in the ground, or in any other way which is in accordance with the custom of the locality.

42. The owner, lessee, occupier, or person in charge of every land which is cultivated shall erect a fence along the boundary of such land and shall maintain such fence in good repair.

43. In the case of any two adjoining lands, the owners, lessees, occupiers, or persons in charge of such lands shall be jointly responsible for laying down, making or erecting the marks, ditch, or fence forming the common boundary and for maintaining them in good order: Provided that it shall be lawful for the owner, lessee, occupier, or person in charge of either of such lands to erect the fence on the common boundary at his own expense, all due precautions being taken to prevent damage being caused to trees or plants on the other land.

44. Any person erecting a boundary fence at his own expense shall have the right to enjoy the produce of the fence sticks and no person shall pluck leaves or cut down branches from any such fence sticks without his consent.

45. For the purpose of making or repairing any fence, ditch or boundary mark on any land, it shall be lawful for the owner, lessee, occupier or person in charge of that land or his employees to enter any of the adjoining lands with the necessary materials and implements.

46. No person shall wilfully alter or deface or do any act likely to damage any fence or boundary of, or remove any landmarks from, any land.

Vehicular traffic

47. The use by motor buses and lorries, of roads specified in the Schedule C hereto is prohibited except for the purpose of leaving or entering a garage to which any such road provides the only means of access.

48. Any person committing a breach of any of the above by-laws shall be guilty of an offence and shall on conviction, be liable to a fine not exceeding Rs. 50 (rupees fifty) and in the case of a continuing offence to an additional fine not exceeding Rs. 25 (rupees twenty-five) for every day during which the contravention is continued after conviction or after a written notice from the Chairman directing attention to such contravention.

49. In these by-laws—

“Chairman” means the Chairman of the Council, and

“Council” means the Kalmunai Town Council.

SCHEDULE A

Fees Rs. —

The bearer — of — has permission to hold the Stall No. — to the — market for — subject to the by-laws.

Date — 19 — Chairman,
Town Council, Kalmunai.

SCHEDULE B

Licence to Establish and hold a private market/fair*
— of — is hereby licensed to establish and hold a private market*/fair on the land called — and situated at — in the village area from the date hereof until the thirty-first day of December 19 —, subject always to the sub-joined conditions.

Date — 19 —.

Chairman,
Town Council, Kalmunai

Conditions of the licence

1. The licensee shall cause a table in English, Sinhalese and Tamil, of the rents and fees leviable at the market*/fair to be exhibited in a conspicuous place in the market*/fair.

2. The licensee shall not allow any person to sell or expose for sale in the market*/fair any article the keeping or sale of which is prohibited by any by-law made by the Council.

3. The licensee shall take all steps necessary to ensure that fruit, vegetables, meat, fish or other articles of food are not placed on an unclean or insanitary surface in the market*/fair.

4. The licensee shall not expose for sale any articles of cooked food otherwise than in clean and properly constructed fly-proof glass cases.

5. The licensee shall not allow any person who is suffering from or has recently suffered from any contagious, infectious or cutaneous disease, or has recently been in attendance on any person suffering from such disease to use or occupy any stall, seat or place in the market*/fair, or to expose for sale thereat any articles whatsoever, until the periods of infection and incubation have elapsed.

6. The licensee shall keep the premises of the market*/fair clean and free from filth and rubbish and shall cause all sweepings and refuse from the premises to be burnt, buried or otherwise disposed of in such manner as to prevent the breeding of flies or the creation of any nuisance.

7. The licensee shall maintain order within the premises of the market*/fair.

8. The licensee shall provide a separate portion of land in or near the premises of the market*/fair for the parking of vehicles.

9. The licensee shall provide a sufficient number of fly-proof receptacles with close-fitting lids for the deposit of rubbish and refuse.

10. The licensee shall provide on the premises of the market*/fair a sufficient number of latrines of a type approved by the Chairman on the recommendation of the Medical Officer of Health.

11. This licence may be suspended by the Chairman on the recommendation of the Medical Officer of Health

during any epidemic, and the licensee shall not be entitled to any compensation in respect of the suspension.

* Strike out whichever is inapplicable

SCHEDULE C

- (1) Flory Road
- (2) Manalcherai Road.
- (3) P. W. D. Yard Road.
- (4) Cemetery Road.
- (5) Quarry Road.
- (6) Udayar Road.
- (7) Temple Road.
- (8) Temple Avenue
- (9) Sailer Road
- (10) Saiboe Road.
- (11) Mosque Road.
- (12) Aliyar Road
- (13) Cassim Road.
- (14) Boundary Road.
- (15) Beach Road.
- (16) Ammankovil Road.
- (17) Relief Road.
- (18) Kalmunakuddy New Road.
- (19) Tharavai Road.
- (20) Madarasa Road
- (21) Kalmunakuddy Market Road.
- (22) Prasad Drive.
- (23) Daniel Drive.

L. D.—B 7/49/L G. D /G.E. 14/36/1

The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Bemmulla village area in the Colombo District and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

P. O. FERNANDO,
Permanent Secretary,

Ministry of Health and Local Government
Colombo, August 14, 1950

By-Laws

1. In these by-laws—

“Chairman” means the Chairman of the Committee;

“Committee” means the Village Committee of the

village area;

“dairy” means any place where three or more cows are milked for the purpose of selling milk to the public; and

“village area” means the Bemmulla village area in the Colombo District.

Dairies

2. (1) No person shall keep a dairy of three or more cows unless he is the holder of a licence issued by the Chairman in that behalf.

(2) The Chairman may refuse to issue a licence to any person to keep a dairy if a Sanitary Inspector authorised in writing by the Chairman, after inspection of the dairy which that person intends to keep, recommends that that person should not be issued a licence

3 (1) Every person who desires to sell or offer for sale milk from a dairy of less than three cows shall cause himself to be registered in the books of the Committee as a registered supplier of milk and obtain a permit from the Chairman in that behalf.

(2) The Chairman may refuse to register any person as a supplier of milk if a Sanitary Inspector authorised by the Chairman, after inspection of the dairy which that person intends to keep, recommends that that person should not be registered as a supplier of milk

4. No person shall sell, hawk, deliver, expose, carry or offer for sale within the village area any milk adulterated with water or any other foreign substance or liquid

5. No person shall at any time sell or expose, keep, carry, hawk or offer for sale any milk within the village area unless he is the licensee of a dairy or a registered

supplier of milk or the authorised agent of such licensee or registered supplier.

6. Every licensee of a dairy, registered supplier or authorised vendor of milk shall carry his licence, permit or written authority when carrying, delivering, hawking or exposing milk for sale, and shall on demand by any Sanitary Inspector or other person authorised thereto in writing by the Chairman, produce the same for inspection.

7. The licensee of a dairy shall cause all dung, refuse, urine and washings to be removed from the dairy at least once a day and disposed of at a suitable distance from the dairy in such manner as not to cause a nuisance.

8. The licensee of a dairy shall keep every part of the dairy and its surroundings in a clean and sanitary condition.

9. The licensee of a dairy shall not cause or permit any milk to be poured into any vessel which is not thoroughly cleaned and which is not used exclusively for the purposes of the dairy.

10. The licensee of a dairy shall not cause or permit milk to be poured into any vessel other than a vessel made of glass, porcelain, glazed earthenware, tin or enamelled or galvanized iron.

11. No person who is suffering or has recently suffered from any infectious, contagious or cutaneous disease, or who has been recently in attendance on any person suffering from such disease, shall enter a dairy or take part in the preparation, sale or transport of milk until the periods of infection and incubation have elapsed.

12. The licensee of a dairy or registered supplier of milk shall not use any stray cow or any cow suffering from any disease for milking purposes.

13. It shall be lawful for the Chairman to suspend for such time as may be necessary any licence issued under by-law 3 in any locality where cattle disease of any kind prevails.

14. The Chairman, the Sanitary Inspector or any person authorised thereto in writing by the Chairman may at any time or place within the village area examine the milk that is offered or carried for sale.

15. Every licence or permit issued under these by-laws shall expire on the thirty-first day of December of the year in respect of which such licence or permit is issued.

Unwholesome articles of food or drink

16. No person shall hawk, keep or expose for sale otherwise than in a case or receptacle so constructed of permanent material as to prevent the contamination of its contents by dust or flies, any cooked food, pastry, confectionery, sweetmeat, sherbet, sweet drink, preserved fruit or fruit peeled, skinned cut or otherwise prepared for immediate consumption. Such case or receptacle shall always be maintained in a clean condition, and shall not be left open except for the purpose of placing articles therein or cleaning it.

17. (1) It shall be lawful for a Sanitary Inspector or other officer appointed for the purpose by the Committee to inspect any article of food or drink kept or exposed for sale, and if it appears to him that such article of food or drink kept or exposed for sale is unwholesome or unfit for human consumption, to seize and convey such article to the Chairman or the Medical Officer of Health.

(2) If the Chairman or the Medical Officer of Health certifies that any article of food or drink seized under paragraph (1) is unwholesome or unfit for human consumption such article may be destroyed without payment of compensation to the person from whose possession it was seized.

The disposal of bodies of dead animals

18. On the death of any animal it shall be the duty of the owner thereof, or in the absence of the owner, of the occupier of the premises in which the death occurs, to cause the body of the animal to be buried before the expiry of a period of 12 hours from the time of death.

19. Where any person who is responsible under by-law 18 for the burial of any dead animal fails to bury such animal within a period of 12 hours, the Chairman shall cause such animal to be buried, and the expenses incurred thereby may be recovered from such person as a debt due to the Committee.

Overhanging trees

20. Whenever any tree within the village area or the branch, fruit or any other part of such tree is causing or is likely to cause damage to any building or is in a condition dangerous to the occupants of such building or to the property or to the safety of passers by along any thoroughfare, the Chairman may by notice served on the owner or the occupier of the land upon which the tree stands, require such owner or occupier to cut down or to tie up and make secure such tree or branch, fruit or the part of such tree as the case may be, and if such owner or occupier fails within seven days of receiving the notice to comply with its requirements, any officer or workman authorised in writing by such Chairman may enter upon such land and at the expense of the owner or occupier do what the owner or occupier was required to do by the notice. The expenses incurred thereby may be recovered as a debt due to the Committee.

Roads and Paths

21. Every public road or path shall be constructed or reconstructed and maintained in accordance with the decision of the Committee as to the width of such road or path and the course which it is to take.

22. (1) Whenever any work of construction or of repair is commenced on any public road or path, the Chairman shall have the power to prohibit the use of such road or path by the public for such time as may be necessary after giving at least three days' notice of such prohibition by beat of tom-tom or otherwise.

(2) It shall be lawful for the Chairman, whenever authorised by the Committee by a resolution in that behalf, to restrict or to prohibit the use of any public road or path by any kind of class of heavy vehicular traffic.

23. It shall be lawful for any person authorised thereto in writing by the Chairman—

- (1) to enter between 7 a.m. and 5 p.m. with all necessary workmen, vehicles, animals, and implements, upon any land adjacent to or near any existing or proposed public road or path, for the purpose of executing any work connected with such road or path;
- (2) to throw upon any land adjacent to or near any existing or proposed public road or path such earth, rubbish or materials, as it may be necessary to remove from the place of any work connected with such road or path;
- (3) to make any temporary roads through the grounds near any existing or proposed public road or path during the execution of any work connected with such road or path; and
- (4) to enter upon any land for the purpose of constructing, repairing or cleaning such drains, water courses, fences or culverts as may be necessary for the preservation, improvement, repair or construction of any public road or path:

Provided that—

- (a) the earth, rubbish or materials referred to in paragraph (2) shall be removed within a reasonable time, and
- (b) the temporary road referred to in paragraph (3) shall not be constructed over any ground whereon any building stands or over any enclosed garden or yard.

24. No person shall—

- (a) injure, damage, obstruct, encroach upon or otherwise interfere with the use of any public road or path, whether constructed or in the course of construction;
- (b) except with the permission of the Committee; divert the line of any public road or path, whether constructed or in the course of construction.

25. (1) It shall be the duty of the proprietors and cultivators of any paddy fields through which any public foot-path runs, to maintain such foot-path at its customary width.

(2) No person shall cut or encroach upon any such foot-path so as to reduce its width to less than its customary width.

26. No person shall obstruct or fill up any drain which runs along the side of any public road or path.

Disorderly conduct

27. No person shall preach or address any assembly or crowd or hold any meeting on any public road or path except in pursuance of a permit from the Chairman, and within the times and limits specified in such permit.

28. No person shall be found drunk and incapable of taking care of himself, or behaving in a disorderly manner, in any public road or path or in any thoroughfare or public place.

29. No person shall use abusive language with intent to annoy any person or knowing or having reason to believe that it is likely to annoy any person or to cause a breach of the peace.

Mr G Antonpillai, Cleaner, Electricity Scheme, T. C., Pt Pedro

Village Committees

Mr. P. Gigeriwella, Revenue Overseer, V C., Ambagonuwa (U. B.), Kandy District

Mr. M. B. Abeyakoon, Clerk, Grade I, V C., Ambanpola, Kurunegala District.

Mr D A Liyanage, Revenue Overseer, V. C., Tispane, Nuwara Eliya District

§ Mr. D B. H. Ranaweera, Clerk, Grade I, V C., Matale Udasiye Pattu, Matale District

Mr. D D Udawatta, Ayurvedic Physician, V C., Panawal and Atulugun Korales (Kegalla District)

Mr. D B Banneheka, Secretary, Grade II, V C., Anawilundun Pattu

|| Mr. L H. S de Silva, Clerk, Grade II, V C., Kirama, Hambantota District

M E. FONSEKA,
Secretary,

Local Government Service Commission.

Colombo, August 19, 1950

Posts — Vacant

LOCAL GOVERNMENT SERVICE

The Local Government Service Commission has been pleased to make the following appointments during the month of June 1950.—

Municipal Council, Colombo

Mr G W. de Silva, Deputy Chief Officer, Fire Brigade.

Mr. Arthur V Samaranayaka, Sanitary Inspector, Public Health Department.

Mr M L Ghany, Sanitary Inspector, Public Health Department.

Mr A. C. Schokman, Sanitary Inspector, Public Health Department.

Mr U. M Haniffa, Relief Sanitary Inspector, Public Health Department

Miss Buultjens, Resident Health Overseer, Public Health Department.

Mr. B. K D Rajon, Section Officer (Operational), Fire Brigade and Ambulance Department.

* Mr S Thabeudran, Clerk, Grade II.

Mr. K D Herman de Silva, Overseer, Grade II, Waterworks Department.

Mr. K. W. D Wijesundera, Overseer, Grade III, Public Health Department.

Municipal Council, Kandy

Mr C G Rodrigo, Sanitary Inspector, Grade I.

Municipal Council, Kurunegala

Mr. K. Namasivayam, Book-Keeper.

Municipal Council, Jaffna

Mr. W. V. Fernando, Electrical Foreman, Grade I.

Urban Councils

Mr E. M. Abeysekera, Lorry Driver, U. C., Moratuwa.

† Mr D. B. A Azoor, Assistant Clerk, U. C., Matara.

† Mr. M. C. Karthigesan, Assistant Clerk, U. C., Matale.

Mr. K. C Rodrigo, Revenue Inspector, Grade I, U. C., Moratuwa.

† Mr. T. K. H. M. Dharmaloka, Assistant Clerk, U. C., Badulla.

† Mr. S. Thambyrajah, Clerk, Grade I, U. C., Hatton-Dikoya.

Road Committees

† Mr. G. R. de Silva, Chief Clerk, Grade I, D. R. C., Kalutara.

Mr. T. S. Askin, Resthouse Keeper, Grade II, Kalpitiya, P R C., N W P.

Mr. G. G. de Silva, Overseer, Grade II, D. R. C., Colombo.

Town Councils

Mr. V. Cumaraswamy, Sanitary Overseer, Grade II, T. C., Kochchikade.

Mr. R. Durarajasingham, Revenue Overseer, Grade II, T. C., Pt Pedro

Mr. S. Mailvaganam, Cleaner, Electricity Scheme, T. C., Pt Pedro.

Mr. K. S. Suppiah, Cleaner, Electricity Scheme, T. C., Pt. Pedro.

* These appointments have been made from the results of the Local Government Service Grade II Examination.

† These appointments have been made from the results of the Local Government Service Assistant Clerk's Examination

‡ These appointments have been made from the results of the Local Government Service Grade I Examination.

§ This appointment has been made from the results of the V C Clerical Grade I Examination

|| This appointment has been made from the results of the V. C. Clerical Grade II Examination

LOCAL GOVERNMENT SERVICE

Post of Park Supervisor, Municipal Council, Nuwara Eliya

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post

2. The post carries a salary of Rs. 1,800 per annum, rising by annual increments of Rs 120 to Rs 3,000 per annum, with an efficiency bar before Rs 2,400 per annum. A temporary cost of living allowance at Government rates and conditions will be paid. No special temporary allowance is payable. Free quarters will be provided. The selected candidate may be placed at a step in the salary scale.

3. Applicants must be Ceylonese* and should be not more than 40 years of age on September 1, 1950, and should have passed the Junior School Certificate (English) Examination, or equivalent or higher examination, and should possess practical experience in all branches of Horticulture, and in the construction, maintenance, and control of public parks, sports grounds, open spaces, &c. A sound knowledge of colloquial Sinhalese and Tamil is essential. Preference will be given to candidates with qualifications in Horticulture or allied subjects.

4. Applications will also be considered from persons holding permanent posts in the service of Government or of a Local Authority irrespective of age and academic qualifications, provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body or the Head of the Department in which they are serving. In the case of Ceylonese ex-servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a recognized guarantee association approved by the Commission.

7. Applications, which should be made substantively in the form appended below, should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than September 9, 1950.

8. Applications should be addressed to the Chairman and not personally to the undersigned

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.
Colombo, August 22, 1950.

LOCAL GOVERNMENT SERVICE
Application for the Post of Park Supervisor, Municipal
Council, Nuwara Eliya

1. Reference to the advertisement _____.
2. Full name _____.
(in block capitals)
*Nationality _____.
(State whether Ceylonese or not as per definition in not below)
3. Full postal address _____.
4. Date and place of birth of applicant _____.
5. Date and place of birth of applicant's father _____.
6. Whether married or single _____.
7. Educational qualifications and last examination passed with date _____.
(a) English _____.
(b) Sinhalese/Tamil _____.
8. Where educated and date of leaving school: _____.
9. (a) Employment since leaving school with dates and full particulars of service: _____.
(b) If employed under Government previously, give details, including cause of termination of service _____.
(c) If a member of the Local Government Service, give—
(i) Designation and grade of present post held _____.
(ii) Present salary and scale of salary: _____.
(iii) Record of employment in Local Bodies _____.
(d) If an ex-serviceman, particulars of Unit, Rank and dates of joining and discharge _____.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil _____.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.) _____.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached) _____.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) _____.
14. Whether convicted of any criminal offence in a Court of Law, if so, give date, number of case and nature of the offence _____.
15. Whether free from debt or pecuniary embarrassment: _____.

Signature of Applicant.

Date _____.

To The Chairman,
Local Government Service Commission,
P. O. Box 530, Colombo 1.

NOTE—* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a *prima facie* entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Engine Driver, Power House, Town Council, Minuwangoda

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post, on the form given below.

2. The post carries a salary of Rs 576 per annum, rising by 16 annual increments of Rs 42 to Rs 1,248 per annum, with an efficiency bar before Rs. 912 per annum. A rent allowance and a temporary cost of living allowance in accordance with Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applicants must be Ceylonese* and should be not less than 20 years of age nor more than 40 years of age on September 12, 1950, and should be able to read and write English. They should have had not less than 3 years' experience, preferably in an Electrical Power Station, in the maintenance, heavy repair and operation of Diesel Generator Sets, switchgear and Power Station Auxiliaries. They should also be capable of reading switchboard instruments, making short reports and entering long sheets.

4. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority irrespective of age, provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-servicemen the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The selected candidate will be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

7. Applications in the candidates' own handwriting, should be substantively in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than September 12, 1950.

8. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission,
Colombo, August 22, 1950.

LOCAL GOVERNMENT SERVICE
Application for the post of Engine Driver, Power
House, Town Council, Minuwangoda

1. Reference to the advertisement: _____.
2. Full name _____.
(in block capitals)
*Nationality _____.
(State whether Ceylonese or not as per definition in not below)
3. Full postal address _____.
4. Date and place of birth of applicant: _____.
5. Date and place of birth of applicant's father: _____.
6. Whether married or single _____.
7. Educational qualifications and last examination passed with date _____.
(a) English _____.
(b) Sinhalese/Tamil _____.
8. Where educated and date of leaving school: _____.
9. (a) Employment since leaving school with dates and full particulars of service: _____.
(b) If employed under Government previously, give details, including cause of termination of service _____.
(c) If a member of the Local Government Service, give—
(i) Designation and grade of present post held _____.
(ii) Present salary and scale of salary: _____.
(iii) Record of employment in Local Bodies _____.
(d) If an ex-serviceman, particulars of Unit, Rank and dates of joining and discharge _____.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: _____.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): _____.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies *not originals*, of such certificates should be attached): _____.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): _____.

14. Whether convicted of any criminal offence in a Court of Law, if so, give date, number of case and nature of the offence: _____.
15. Whether free from debt or pecuniary embarrassment: _____.

Signature of Applicant.

Date: _____.

To The Chairman,
Local Government Service Commission,
P. O. Box 530, Colombo 1.

NOTE.—* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
(b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Secretary, Grade II, Town Council, Alutgamweediya

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post on the form given below.

2. The post carries a salary of Rs. 1,200 per annum, rising by 14 annual increments of Rs. 120 to Rs. 2,880 per annum, with an efficiency bar before Rs. 2,160 per annum. A rent allowance and a temporary cost of living allowance according to Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applications will be entertained *only* from members of the Local Government Service who have had at least 7 years' service on the permanent establishment of a Local Authority and who have a good knowledge of (a) Office organization and procedure; (b) Secretarial work; (c) Local Government Law and Accounts; (d) Administrative work; and (e) Sinhalese. Preference will be given to those who have had Secretarial experience and possess a knowledge of Urban Council or Town Council Accounts and Tamil.

4. Applications should be forwarded through the Mayor or the Chairman of the Local Body in which they are serving.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the Regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

7. Applications should be substantively in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than September 22, 1950.

8. Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission,
P. O. Box 530,
Colombo, August 19, 1950.

LOCAL GOVERNMENT SERVICE

Application for the post of Secretary, Grade II, Town Council, Alutgamweediya

1. Reference to the advertisement: _____.
2. Full name: _____
(In block capitals)
- Nationality: _____.
3. Full Postal Address: _____.
4. Date and place of birth of applicant: _____.
5. Date and place of birth of applicant's father: _____.
6. Whether married or single: _____.

7. Educational qualifications and last examination passed with date—

- (a) English: _____.
- (b) Sinhalese/Tamil: _____.

8. Where educated and date of leaving school: _____.

9. (a) Employment since leaving school with dates and full particulars of service: _____.

(b) If employed under Government previously, give details, including cause of termination of service: _____.

(c) If a member of the Local Government Service, give—

- (i) Designation and grade of present post held: _____.
- (ii) Present salary and scale of salary: _____.
- (iii) Record of employment in Local Bodies: _____.

(d) If an ex-Serviceman, particulars of Unit, Rank and dates of joining and discharge: _____.

10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: _____.

11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): _____.

12. Names and designations of persons from whom character certificates has been obtained (copies, *not originals*, of such certificates should be attached): _____.

13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): _____.

14. Whether convicted of any criminal offence in a Court of Law, if so, give date, number of case and nature of the offence: _____.

15. Whether free from debt or pecuniary embarrassment: _____.

Signature of Applicant.

Date: _____.

To The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

LOCAL GOVERNMENT SERVICE

Post of Secretary, Grade II, Town Council, Matugama

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post on the form given below.

2. The post carries a salary of Rs. 1,200 per annum, rising by 14 annual increments of Rs. 120 to Rs. 2,880 per annum, with an efficiency bar before Rs. 2,160 per annum. A rent allowance and a temporary cost of living allowance in accordance with Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applications will be entertained *only* from members of the Local Government Service who have had at least 7 years' service on the permanent establishment of a Local Authority and who have a good knowledge of (a) Office organization and procedure; (b) Secretarial work; (c) Local Government Law and Accounts; (d) Administrative work; and (e) Sinhalese. Preference will be given to those who have had Secretarial experience and possess a knowledge of Urban Council or Town Council Accounts.

4. Applications should be forwarded through the Mayor or the Chairman of the Local Body in which they are serving.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

7. Applications should be substantively in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than September 12, 1950.

8. Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

Colombo, August 22, 1950.

LOCAL GOVERNMENT SERVICE

*Application for the post of Secretary, Grade II,
Town Council, Matugama*

1. Reference to the advertisement: _____.
2. Full name: _____.
(In block capitals).
Nationality: _____.
3. Full postal address: _____.
4. Date and place of birth of applicant: _____.
5. Date and place of birth of applicant's father: _____.
6. Whether married or single: _____.
7. Educational qualifications and last examination passed with date—
(a) English: _____.
(b) Sinhalese/Tamil: _____.
8. Where educated and date of leaving school: _____.
9. (a) Employment since leaving school with dates and full particulars of service: _____.
(b) If employed under Government previously give details, including cause of termination of service: _____.
(c) If a member of the Local Government Service, give—
(i) Designation and grade of present post held: _____.
(ii) Present salary and scale of salary: _____.
(iii) Record of employment in Local Bodies: _____.
(d) If an ex-Serviceman, particulars of Unit, Rank and dates of joining and discharge: _____.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: _____.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): _____.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals, of such certificates should be attached): _____.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): _____.
14. Whether convicted of any criminal offence in a Court of Law, if so, give date, number of case and nature of the offence: _____.
15. Whether free from debt or pecuniary embarrassment: _____.

Signature of Applicant.

Date: _____.

To The Chairman,
Local Government Service Commission,
P. O. Box 530, Colombo 1.

LOCAL GOVERNMENT SERVICE

**Posts of Cashier, Special Grade, Urban Councils,
Dehiwala-Mt. Lavinia and Kotte**

APPLICATIONS are invited by the Local Government Service Commission for the above posts.

2. Each post carries a salary of Rs. 1,800 per annum, rising by annual increments of Rs. 120 to Rs. 3,480 per annum, with an efficiency bar before Rs. 2,640 per annum. A rent allowance and a temporary cost of living allowance in accordance with Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applicants must be Ceylonese* and should be not over 40 years of age on September 9, 1950 and should have passed the Senior School Certificate (English) examination, or equivalent or higher examination, and should possess at least 10 years' experience as Cashier.

4. Applications will also be entertained from Cashiers in Grade I and Grade II of the Local Government Cashiers' Scheme and Assistant Shroffs in the Local Government Service.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 48 of 1945, and the Regulations made thereunder.

6. The selected candidate will be required to furnish security either in cash or by fidelity guarantee bond through a recognized guarantee association.

7. Applications should be substantively in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than September 9, 1950.

8. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.
P. O. Box 530,
Colombo, August 22, 1950.

LOCAL GOVERNMENT SERVICE

*Application for the posts of Cashier, Special Grade,
Urban Council, Dehiwala-Mt. Lavinia and Kotte*

1. Reference to the advertisement: _____.
2. Full name: _____.
(IN BLOCK LETTERS).
- * Nationality: _____.
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full Postal Address: _____.
4. Date and place of birth of applicant: _____.
5. Date and place of birth of applicant's father: _____.
6. Whether married or single: _____.
7. Educational qualifications and last examination passed with date: _____.
(a) English: _____.
(b) Sinhalese/Tamil: _____.
8. Where educated and date of leaving school: _____.
9. (a) Employment since leaving school with dates and full particulars of service: _____.
(b) If employed under Government previously give details, including cause of termination of service: _____.
(c) If a member of the Local Government Service give: _____.
(i) Designation and grade of present post held: _____.
(ii) Present salary and scale of salary: _____.
(iii) Record of employment in Local Bodies: _____.
(d) If an ex-serviceman, particulars of Unit, Rank and dates of joining and discharge: _____.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: _____.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): _____.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals, of such certificates should be attached): _____.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): _____.
14. Whether convicted of any criminal offence in a Court of Law, if so, give date, number of case and nature of the offence: _____.
15. Whether free from debt or pecuniary embarrassment: _____.

16. Certificates of residence from Chief Headman, D. R. O., J. P. or Minister of Religion, where necessary: _____

Date: _____

Signature of Applicant: _____

To The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—*The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Book-keeper, Accounts Branch, Municipal Treasurer's Department, Municipal Council, Colombo, in Special Grade 'B', Local Government Clerical Service

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 3,600 per annum, rising by seven annual increments of Rs. 180 to Rs. 4,860 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applications will be received only from officers in Grade I of the Local Government Clerical Service, who are drawing a salary of Rs. 3,000 per annum and over. A knowledge and experience of Municipal Book-keeping is essential.

4. The appointment will be subject to confirmation after one year. The selected candidate will also be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

5. Applications should be made substantively in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than September 8, 1950.

6. Applications should be forwarded through the Commissioner or the Chairman of the Local Body in which the candidate is serving.

7. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

8. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission,
P. O. Box 530,
Colombo, August 22, 1950.

LOCAL GOVERNMENT SERVICE

Application for the post of Book-keeper, Accounts Branch, Municipal Treasurer's Department, Municipal Council, Colombo, in Special Grade 'B', Local Government Service

1. Reference to the advertisement: _____
2. Full name: _____

(In block capitals)

*Nationality: _____

(State whether Ceylonese or not as per definition in note below)

3. Full postal address: _____
4. Date and place of birth of applicant: _____
5. Date and place of birth of applicant's father: _____
6. Whether married or single: _____
7. Educational qualifications and last examination passed with date—
(a) English: _____
(b) Sinhalese/Tamil: _____
8. Where educated and date of leaving school: _____

9. (a) Employment since leaving school with dates and full particulars of service: _____
- (b) If employed under Government previously, give details, including cause of termination of service.
- (c) If a member of the Local Government Service, give—
(i) Designation and grade of present post held: _____
(ii) Present salary (merged and unmerged) and scale of salary: _____
(iii) Record of employment in Local Bodies: _____

10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: _____

11. Particulars of any special qualifications: _____

12. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals, of such certificates should be attached): _____

13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): _____

14. Whether convicted of any criminal offence in a Court of Law, if so, give date, number of case and nature of the offence: _____

15. Whether free from debt or pecuniary embarrassment: _____

Signature of Applicant: _____

Date: _____

To The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—*The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Two Posts of Public Health Nurse, Public Health Department, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above posts.

2. The posts carry a salary of Rs. 1,920 per annum, rising by 8 annual increments of Rs. 120 to Rs. 2,880 per annum, with an efficiency bar before Rs. 2,640 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates will be paid. No special temporary allowance is payable. A fixed transport allowance for the maintenance and use of a rickshaw for official travelling will be fixed by the Commission. Free uniforms will be provided by the Colombo Municipal Council. Pension rights of those holding pensionable appointments will be safeguarded if released under section 21 of the Minutes on Pensions.

3. Applicants must be Ceylonese* and should be trained Public Health Nurses and possess the Maternity Nursing Certificate. Preference will be given to those having certificates in General Nursing. If the selected candidates do not possess the above qualifications they will be designated "Health Nurses" and will be paid on the salary scale Rs. 1,200—11 of 72—1,992 per annum with an efficiency bar before Rs. 1,488 per annum.

4. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Mayor or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

5. The selected candidates will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the Regulations made thereunder.

6. Residence within the working area is essential.

7. Applications should be made substantively on the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before September 9, 1950.

8. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission,
Colombo, August 22, 1950.

LOCAL GOVERNMENT SERVICE

Application for the Posts of Public Health Nurse,
Public Health Department, Municipal Council,
Colombo

1. Reference to the advertisement: _____.
2. Full name: _____
(In Block Capitals)
- *Nationality: _____
(State whether Ceylonese or not as per definition in note below)
3. Full postal address: _____.
4. Date and place of birth of applicant: _____.
5. Date and place of birth of applicant's father: _____.
6. Whether married or single: _____.
7. Educational qualifications and last examination passed with date: _____
(a) English: _____.
(b) Sinhalese/Tamil: _____.
8. Where educated and date of leaving school: _____.
9. (a) Employment since leaving school with dates and full particulars of service: _____.
(b) If employed under Government previously, give details, including cause of termination of service: _____.
(c) If a member of the Local Government Service, give—
(i) Designation and grade of present post held: _____.
(ii) Present salary and scale of salary: _____.
(iii) Record of employment in Local Bodies: _____.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: _____.
11. Particulars of any special qualifications (e.g., professional): _____.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals, of such certificates should be attached): _____.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): _____.
14. Whether convicted of any criminal offence in a Court of Law, if so, give date, number of case and nature of the offence: _____.
15. Whether free from debt or pecuniary embarrassment: _____.

Signature of Applicant.

Date: _____.

To The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo I.

NOTE.—* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

electoral lists of the following Wards of Colombo Municipal Council has been completed:—

No.	Name of Ward
11	San Sebastian.
14	Slave Island.
15	Wekanda.
16	Hunupitiya.
18	Maradana.
19	Suduwella.
22	Kuppiyawatta.
23	Borella.
25	Thimbinigasyaya.
28	Havelock Town.

Copies of the electoral lists will be available for inspection, free of charge, during office hours at the office of the Colombo Municipal Council, Town Hall, Colombo, and at this office.

Any person—

- (a) who claims to be entitled to have his name entered in the electoral lists but whose name has not been so entered,
- (b) who claims that his name has not been entered in the correct list and should be transferred to any other list,
- (c) who, being a person whose name has been entered in the above list, objects to the name of any other person appearing therein,

should forward his claim or objection in writing to me within 14 days of the publication of this notice. Claims and objections may be made either by letter or on forms available at the office of the Municipal Council, Town Hall, Colombo, or at this office.

S. AMARASINGHE,
Elections Officer, Colombo District.
Office of the Commissioner of Elections
(Local Bodies),
15, Barnes Place,
Colombo; August 25, 1950.

TRINCOMALEE URBAN COUNCIL

NOTICE is hereby given under section 27 (2) (a) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that a by-election is to be held for the purpose of electing a member to represent Ward No. 4 of the Electoral area of the Trincomalee Urban Council. The nomination of candidates for election will take place on September 7, 1950, between 10.30 a.m. and 11.30 a.m. at the Trincomalee Kacheheri.

2. I have nominated Mr. L. N. T. Mendis, Assistant Elections Officer, Trincomalee, to be the Returning Officer for the ward referred to in paragraph 1 above.

3. The attention of candidates is drawn to section 30 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, under which each candidate for election must deposit a sum of One Hundred Rupees (Rs. 100), with the Returning Officer before 1.00 p.m. on the day immediately preceding the day of nomination, namely, September 6, 1950.

4. Nomination papers on the prescribed form can be obtained from the Returning Officer up to 10 a.m. on September 7, 1950.

N. Q. DIAS,
Elections Officer, Trincomalee District
The Kacheheri,
Trincomalee, August 19, 1950.

UDUGAHA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that Hewathilakapedige Kiribanda, has been elected to represent Ward No. 5, Mugarugampola of Udugaha Village Committee.

P. O. FERNANDO,
Commissioner of Elections
(Local Bodies).
Colombo, August 21, 1950.

Notices under the Local Authorities Elections Ordinance

COLOMBO MUNICIPAL COUNCIL

Revision of Electoral Lists—1950

NOTICE is hereby given under section 17 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that the revision of the

KILAKKUMULAI SOUTH (S. D.) VILLAGE
COMMITTEE

NOTICE is hereby given under section 36 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that on the nomination days appointed in accordance with section 27 (2) (a) and on the second nomination days appointed in accordance with section 36 (1) of the Ordinance, no candidates were duly nominated for election in respect of Wards Nos. 4, 13, 14 and 15 of Kilakkumulai South (S. D.) Village Committee.

P. O. FERNANDO,
Commissioner of Elections
(Local Bodies).

Colombo, August 19, 1950.

PANDATERRIPPU VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that Ambalavanar Sabaratnam has been elected to represent Ward No. 19, Mahiappiddy East of Pandaterrippu Village Committee.

P. O. FERNANDO,
Commissioner of Elections
(Local Bodies).

Colombo, August 18, 1950.

ANDIAMBALAMA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that Lokubalasuriyage Don Simon Appuhamy has been elected to represent Ward No. 11, Andiambalama and Andiambalama Walpola of Andiambalama Village Committee.

P. O. FERNANDO,
Commissioner of Elections
(Local Bodies).

Colombo, August 18, 1950.

Nomination of Members—Village Committees

NOTICE is hereby given under section 36 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that on the nomination days appointed in accordance with section 27 (2) (a) and on the second nomination days appointed in accordance with section 36 (1) of the Ordinance, no candidates were duly nominated for election in respect of the wards of the Village Committees given in the schedule below.

P. O. FERNANDO,
Commissioner of Elections
(Local Bodies).

Colombo, August 19, 1950.

SCHEDULE

Badulla District

Name of Village Committee	Ward No.
Wiyaluwa	9 — Kumbukwela 1
Bintenné	2 — Alutharama 2

PALWATTE-ARALUPITIYA VILLAGE
COMMITTEE

IT is hereby notified for general information that Mr. Tennehenegedera Rajapakse Mudiyanseleage Hecn Banda and Mr. Rasamalwattegedera Uswatte Liyanage Wehun Perera have been nominated by the Minister of Health and Local Government, under the proviso to section 36 (3) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as members of the Palwatte-Aralupitiya Village Committee to represent Wards Nos. 7 and 8 respectively.

P. O. FERNANDO,
Commissioner of Elections
(Local Bodies).

Colombo, August 17, 1950.

ADIKARI PATTU VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that Gammanpilaappuhamyage Don Neelis Appuhamy has been elected to represent Ward No. 16, Gammanpila, of Adikari Pattu Village Committee.

P. O. FERNANDO,
Commissioner of Elections
(Local Bodies).

Colombo, August 17, 1950.

SORANATOTA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that Appuhamy Ratnayake has been elected to represent Ward No. 5, Nagolla 3, of the Soranatotota Village Committee.

P. O. FERNANDO,
Commissioner of Elections
(Local Bodies).

Colombo, August 17, 1950.

Budgets

KOLONNAWA URBAN COUNCIL

Supplementary Budget for 1950

No. 1

HEAD OF EXPENDITURE	Amount Rs. c.
---------------------	------------------

D. Council lands and buildings:—

7. New Works	10,000 0
--------------	----------

Settled and adopted by the Council at its meeting held on July 25, 1950, by resolution No. 13.

W. GONADUWA,
Chairman.

Urban Council Office,
Kolonnawa,

Wellampitiya, August 18, 1950.

MATARA URBAN COUNCIL

First Supplementary Budget

	Amount Rs. c.	Res. No. and Date
A.—General expenditure:—		
(2) Establishment expenses—		
(f) Stationery, printing, advertising, and office expenses (not otherwise charged)	275 0 ..	19 of 18. 2. 50
B.—Thoroughfares:—		
(4) Lighting	5,000 0 ..	24 of 18. 2. 50
E.—Public health:—		
(6) Hospitals—		
(a) Wages	2,947 98 ..	20 of 18. 2. 50
(f) War allowance	881 80 ..	20 of 18. 2. 50
A.—General expenditure:—		
(1) Salaries of officers (not otherwise charged)—		
(b) Clerks and revenue inspectors	360 0 ..	38 of 18. 3. 50
(e) Pensions	138 10 ..	36 of 18. 3. 50
(e) Pensions	2,514 76 ..	37 of 18. 3. 50
(2) Establishment expenses—		
(k) War allowance	723 41 ..	37 of 18. 3. 50
(k) War allowance	390 0 ..	38 of 18. 3. 50
E.—Public health:—		
(6) Hospitals—		
(a) Wages	936 51 ..	39 of 18. 3. 50
E.—Public health:—		
(4) Slaughter-house and cattle pound—		
(d) Construction	375 0 ..	11 of 29. 4. 50
(8) Filariasis	6,500 0 ..	20 of 29. 4. 50
F.—Public recreation, 168 (7), 170 1 (b)—		
(1) Wages	585 0 ..	18 of 29. 4. 50

	Amount Rs. c.	Res. No. and date
J.—Electricity department :—		
(4) Management and general expenses—		
(b) Salaries, &c. (outdoor staff) ..	120 0	17 of 29. 4 50
(b) Do. ..	244 0	19 of 29. 4 50
(e) War allowance	333 40	19 of 29. 4 50
B—Thoroughfares :—		
(1) Salaries and wages—		
(a) Supdt. of works ..	100 0	17 of 27. 5 50
(8) Improvements ..	300 0	18 of 27. 5 50
(14) War allowance ..	50 0	18 of 27. 5 50

J.—Electricity department—		
(4) Management and general expenses—		
(b) Salaries, &c. (outdoor staff) ..	80 0	16 of 27. 5 50

A.—General expenditure :—		
(2) Establishment expenses—		
(h) Cost of cart and boat plates ..	10 66	13 of 1. 7. 50
(3) Refunds ..	100 0	12 of 1. 7. 50

A.—(2) Establishment expenses—		
(j) Holiday railway tickets ..	100 0	13 of 5. 8. 50

D.—Council lands and buildings :—		
(not charged elsewhere)		
(4) Maintenance ..	450 0	15 of 5. 8. 50

E.—Public health :—		
(2) Scavenging—		
(a) Wages ..	21 0	14 of 5. 8. 50
(e) War allowance ..	35 72	14 of 5. 8. 50
(3) Conservancy—		
(a) Wages ..	153 0	10 of 5. 8. 50
(b) Carts, bulls and lorries ..	125 0	10 of 5. 8. 50
(h) War allowance ..	250 0	10 of 5. 8. 50

H.—Dog registration (Ordinance No. 25 of 1901 and Rabies Ordinance, No. 7 of 1893) :—		
(5) Maintenance of dog pound ..	600 0	7 of 5. 8. 50

K.—Fire protection :—		
(1) Cost of fire extinguishers, refills, &c. ..	88 20	12 of 5. 8. 50

J.—Electricity department :—		
(4) Management and general expenses—		
(d) Sundries ..	1,716 42	16 of 5. 8. 50

Settled and adopted at Council meetings held on February 18, 1950, March 18, 1950, April 29, 1950, May 27, 1950, July 1, 1950 and August 5, 1950.

WILFRED GUNASEKERA,
Chairman.

Urban Council,
Matara, August 19, 1950.

WATTEGAMA URBAN COUNCIL
Third Supplementary Budget for 1950

HEAD OF EXPENDITURE	Amount Rs. c.
B.—(13) Rent on hiring car and bus stand sites ..	26 25

Settled and adopted by the Council at its meeting on July 22, 1950.

Urban Council Office,
Wattegama, August 2, 1950.

A. G. FERNANDO,
for Chairman.

Sanctioned by the Honourable Minister of Health and Local Government on August 18, 1950.

E. B. WIRATUNGA,
for Commissioner of Local Government.
Colombo, August 21, 1950.

KAYTS TOWN COUNCIL		
Second Supplementary Budget for 1950		\$
HEAD OF EXPENDITURE		Rs. c.
D—(3) (g) Construction	1,200 0
D—(5) (e) Construction	1,000 0
B.—(12) New works	500 0
D.—(7) (d) Construction	500 0
D.—(7) (a) Wages	500 0
D.—(7) (h) War allowance	600 0
B.—(13) War allowance	600 0
Total ..		4,900 0

Settled and adopted by the Council at its meeting held on July 5, 1950.

Town Council Office,
Kayts, August 14, 1950.

S. M. RIDGEWAY,
Chairman

Sanctioned.

E. B. WIRATUNGA,
for Commissioner of Local Government.
Colombo, August 18, 1950.

POLGAHAWELA TOWN COUNCIL

Third Supplementary Budget for 1950

HEAD OF EXPENDITURE		Amount
Part I		Rs. c.
A.—(2) (b) Travelling	350 0
C.—(1) Council lands and buildings—Wages	40 0
C.—(8) Council lands and buildings—War allowance	50 0
D.—(1) (e) Public health—Printing	80 0
		520 0
Part II—Electricity Scheme		
6. Extensions and Improvements	2,000 0
8. Refunds	100 0
		2,100 0

Sufficient savings under any vote are not presently anticipated. Settled and adopted by the Council at its meeting held on July 13, 1950.

Polgahawela,
July 29, 1950.

K. B. EPAKANDE,
Chairman.

Sanctioned.

E. B. WIRATUNGA,
for Commissioner of Local Government.
Colombo, August 18, 1950.

HIKKADUWA-DODANDUWA TOWN COUNCIL

First Supplementary Budget for 1950

HEAD OF EXPENDITURE		Rs. c.
A.—(4) Contributions and grants	550 0
C.—(1) Wages	120 0
C.—(8) War allowance	202 0
D.—(1) (j) Expenses of health week	25 0
D.—(1) (n) Maternity home and child welfare clinic	200 0
D.—(7) (d) Construction	350 0
Electricity :		
(2) (d) Maintenance of supply mains and transmission lines	1,500 0
		2,947 0

Settled and adopted by the Council at its meeting held on July 22, 1950.

Office of the Town Council,
Dodanduwa, July 31, 1950.

B. J. JAYAWARDENA,
Chairman.

Sanctioned.

E. B. WIRATUNGA,
for Commissioner of Local Government.
Colombo, August 18, 1950.

L. G. D.—DB. 262.

SCHEDULE

Rs. c.

WELIMADA TOWN COUNCIL

Fifth Supplementary Budget for 1949

HEAD OF EXPENDITURE	Amount Rs. c.
D.—3 (a) Wages	21 90

Settled and adopted by the Council at its meeting held on July 12, 1950.

G. WALTER PERERA,
Chairman.

Welimada, August 9, 1950.

Sanctioned.

E. B. WIRATUNGA,
for Commissioner of Local Government.
Colombo, August 16, 1950.

For every vehicle other than a motor car, motor tricar, motor lorry, motor bicycle, cart, hand cart, jinricksha, bicycle or tricycle ... 5 0

For every bicycle or tricycle or bicycle car or cart or tricycle car or cart—

(a) if used for trade purposes ... 5 0

(b) if used for other than trade purposes ... 1 0

For every cart ... 4 0

For every hand cart ... 4 0

For every jinricksha ... 2 50

For every horse, pony or mule ... 5 0

For every bullock or ass ... 1 0

K. SHANMUGAM,
Municipal Commissioner.

Municipal Office,
Jaffna, August 19, 1950.

Miscellaneous

COLOMBO MUNICIPAL COUNCIL

Supplemental Budget, 1950. (No. 6)

NOTICE is hereby given in terms of section 214 (2) (b) of the Municipal Councils Ordinance, No. 29 of 1947, that the Supplemental Budget of the Colombo Municipal Council for the year 1950 (No. 6) will be open to public inspection for seven days commencing from August 28, 1950, at the Office of the Municipal Treasurer, Colombo.

KUMARAN RATNAM,
Mayor of Colombo.

Town Hall,
Colombo, August 23, 1950.

JAFFNA MUNICIPAL COUNCIL

Property Rate for 1951

The Municipal Councils Ordinance, No. 29 of 1947

IT is hereby notified that the Jaffna Municipal Council has, in terms of the Municipal Councils Ordinance, No. 29 of 1947, decided to impose for the year 1951, the following rate, being the same as was in force during the preceding year, within the administrative limits of the Jaffna Municipal Council, subject to the provisions of the aforesaid Ordinance:—

Under section 230 (1), a rate of 12½ per centum payable on March 31, June 30, September 30 and December 31, for the quarters ending on the said days respectively on the annual value of all immovable property situated within the administrative limits of the Jaffna Municipal Council.

K. SHANMUGAM,
Municipal Commissioner.

Municipal Office,
Jaffna, August 19, 1950.

JAFFNA MUNICIPAL COUNCIL

Dog Registration Fees, 1951

The Dog Registration Ordinance (Chapter 334).

IT is hereby notified that the Jaffna Municipal Council has, in terms of section 4 of the Dog Registration Ordinance (Chapter 334), imposed for the year 1951, a registration fee of Rs. 2.50 on every dog and Rs. 3.50 on every bitch kept within the administrative limits of the Jaffna Municipal Council, payable on or before April 1, 1951.

K. SHANMUGAM,
Municipal Commissioner.

Municipal Office,
Jaffna, August 19, 1950.

KANKESANTURAI TOWN COUNCIL

Danger of Rabies

NOTICE is hereby given in terms of section 11 of the Rabies Ordinance (Chapter 333), that there is danger of rabies within the administrative limits of the Kankesanturai Town Council.

Any dog found in any public place or road or in any place other than a private building, compound or garden, within the limits of this Council and not being tied up or led, shall be liable to be destroyed forthwith by any person authorized by me in writing.

This proclamation shall be in force up to December 31, 1950.

A. V. SATHASIVAM,
Chairman.

Town Council Office,
Kankesanturai, August 15, 1950.

JAFFNA MUNICIPAL COUNCIL

Vehicles and Animals Tax, 1951

The Municipal Councils Ordinance, No. 29 of 1947

IT is hereby notified that the Jaffna Municipal Council has—

- (1) under section 245 (1) of the Municipal Councils Ordinance, No. 29 of 1947, imposed for the year 1951, a tax on the vehicles and animals mentioned in the schedule, the said rates being the same as were in force during the preceding year; and
- (2) under section 246 (1) of the Ordinance, ordered that the said tax shall be payable on or before March 31, 1951.

VAVUNIYA TOWN COUNCIL

Assessment Book for the year 1950

NOTICE is hereby given under section 235 (1) of the Municipal Councils Ordinance, No. 29 of 1947, as read with section 179 of the Town Councils Ordinance, No. 3 of 1946, that the Assessment Book for 1950 is now ready and open for inspection at the Council's Office during office hours.

Town Council Office,
Vavuniya, August 21, 1950.

P. THARMALINGAM,
Chairman.

සමුදාය සාලනය පිළිබඳ දැන්වීම

(වම් 1950ක්වූ ජූලි මස 28 වැනි දින අංක 10,130 දරණ
ලංකා රජයේ පත්‍රයේ පළවූ ඉංග්‍රීසි අනුරූ ව්‍යවස්ථා
පවත්නයේ සිංහල අනුරූපයයි.)

L. G. D.—G A 14/38.

ගම්පහා ආඥාපණන

ගම්පහා ආඥාපණනේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පල්ලෙපහේ ගම් ප්‍රදේශයේ ගම් කාර්ය සභාව විසින් සමාදානය, 1947ක්වූ ඇපකැපීමේ මස 24 වැනි දින අංක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධනය වූ එකී උප වගන්තියෙන් සංශෝධනය හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර අමාත්‍යතුමා විසින් ස්ථිර කරන ලද අනුරූ ව්‍යවස්ථා.

පී. ඩී. ප්‍රනාන්දු,

සංශෝධන සාමුදාය පාලනය පිළිබඳ අමාත්‍ය කාර්යාංශයේ
වැඩිමහලා ස්ථාන ලේකම්වරයා.

වම් 1950ක්වූ ජූලි මස 19 වැනි දින
කොළඹදීය.

අනුරූ ව්‍යවස්ථා

වචනානි නිරූපනය

1. මේ අනුරූ ව්‍යවස්ථාවල—

“බේකාරී” යන්නෙන් මිනිසුන්ගේ කැමි සඳහා ආහාරයක් ලෙස විකිණීම පිළිබඳ පාන්, විස්කෝතු හෝ රසකැපිලි වැනි ප්‍රච්ඡිද්‍රව්‍ය ලබන ආකාරයේ, ඒ කැමි වැනි පිළියෙල කරන ස්ථාන හා ඊට උවමනා බඩුබාහිරින්ද ගබඩාකර තිබෙන ස්ථානද අදහස් කරනු ලැබේ;

“ප්‍රධානතුමා” යනුවෙන් කාර්ය සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;

“කාර්ය සභාව” යනුවෙන් පල්ලෙපහේ ගම් ප්‍රදේශයේ ගම් කාර්ය සභාව අදහස් කරනු ලැබේ;

ගම් ගම්බද වෙළඳපලක් සම්බන්ධයෙන්, “වෙළඳපලකට අගන් ප්‍රදේශය” යනුවෙන් 88 වැනි අනුරූ ව්‍යවස්ථාවේ විස්තර කරන ලද ප්‍රදේශය අදහස් කරනු ලැබේ;

“අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කම්පත්තය” යනුවෙන් III වැනි අනුරූ ව්‍යවස්ථාවේ අදහස් කරන ලද ඕනෑම කම්පත්තයක් අදහස් කරනු ලැබේ;

“ගම් ප්‍රදේශය” යනුවෙන් පල්ලෙපහේ ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

බේකාරී

2. (1) ඒ සඳහා සංශෝධන පිළිබඳ වෛද්‍ය නිර්දෝෂතාවයේ රෙකමන පිට ප්‍රධානතුමා විසින් යැකුක්කරනු ලබන බල පත්‍රයක් පිට මිස නැන්හම් කිසිවකු විසින් බේකාරීයක් පිහිටුවීම හෝ පවත්වාගෙන යෑම හෝ නොකළ යුතුයි.

(2) මේ අනුරූ ව්‍යවස්ථාව යටතේ යැකුක්කරන ලද සෑම බල පත්‍රයක්ම 10 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ අවලංගු නොකරන ලද්දේ නම් එය යැකුක්කරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස නිවැරදිවැනිදිට අවසාන වන්නේය.

3. බේකාරීයක් වශයෙන් පාවිච්චිකිරීමට ඕලංපොරොත්තුවන ගොඩනැගිලි පහක අදහස් කිරීමෙන් අනුකූලව ගොඩනැගී නම් 2 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ කිසිවකුට ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට අයිතියක් නැත. එනම්:—

- (a) ඒ ගොඩනැගිලි කොට වානාශ්‍රය ඇතිවන ලෙසත්, කොටට එලිය මැටෙන ලෙසත් පිහිටා තිබිය යුතුයි;
- (b) සිත්ති හුණු බදුමෙන් කපලාරුකොට ඒමායේ සුදුසුණු ගා තිබිය යුතුයි;
- (c) බිම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (d) ඒ ස්ථානයේ වැසිකිලි පහසුකම් හා කාණු ප්‍රමාණවත් පරිදි සපයා තිබිය යුතුයි;
- (e) මහලින් කුණු හා දූවිලි මැටිම වලක්වාලීමට—සුදුසු ද්‍රව්‍ය වලින් සාදන ලද සිවිලිමක් තිබිය යුතුයි;
- (f) කිසිදු කුණුමුදුක සිට, සෑමදම කිසිදු පෝරගොඩක සිට වැසිකිලියක සිට හෝ අවරණයකරනු නොලැබූ කාණුවක සිට අභි පණක් ඇතුළත ඒ ස්ථානය පිහිටා ගොතිය යුතුයි;
- (g) ඒ ස්ථානයේ පිරි පදම්කර ඇතිම සඳහා පමණක් අභි 12ක් දිගුවූ, අභි 10ක් පළල්වූද ප්‍රමාණයකට අඩුනොවූ මතුපිට බිම් ප්‍රමාණයක් ඇති වෙනම කාමරයක් සාද තිබිය යුතුයි;

(ඔ) දොරවල් හා ජනෙල් ඇති පිරි පදම්කරන කාමරයේ අඩු ගණනේ පැනි දෙකකින්වත් පිටත නිදහස් ලෙස වානාශ්‍රය ඇතිවීම සඳහා පළලින් අභි සහකාර අඩු නොවූ ප්‍රමාණයකට ඉඩ පහසු සලස්වා තිබිය යුතුයි;

(ඒ) පෝරණු කාමරයේ දොර පිරි පදම්කරන කාමරය ඇතුළත එක එල්ලේම විවෘත නොවන ලෙස පිළියෙලකර තිබිය යුතුයි.

4. බේකාරීයක බලපත්‍රකාරයා විසින්—

- (a) බේකාරීයේ පාවිච්චිකරන හෝ බේකාරීයට අයිති සියලුම උපකරණ, ලී බඩු හා වෙනත් වුවමනා ද්‍රව්‍ය පිරිසිදුව තබාගැනීමට සලස්වන්නටද;
- (b) බේකාරීයේ මෙහෙවල උඩතව්‍රිදු ගොදින් සකස්කොට පරතරයක් නැතිවනසේ සම්කරනලද ලෑලිවලින් හෝ අනතුරුදායක නොවන දිය බී නොගන්නා ද්‍රව්‍යයකින් හෝ පිළියෙලකරමා ඒ මෙහෙ දිනපතාම සුරු දමා පිරිසිදු කරවන්නටද;
- (c) අඩුම ගණනේ පැය විසිහතරකට එක වරක් බැහැරවත් බේකාරීයේ බිම අනුගාමා එකී කුණු වහාම මුඛයක් ඇති මුදු, සිදුරු රැහිනවූද හාජනයකට දමමවා දිනපතා බේකාරීයෙන් ඉවත්කරවන්නටද;
- (d) බේකාරීය පිහිටි භූමිභාගය පිරිසිදුව තබාගැනීමටත් ගම් කිසි කාණුවකින්, වැසිකිලියකින් හෝ කුණුමුදුකින් යා එබ්බු වෙන ගම් අවිහිරයකින් නිදහස්ව තබාගැනීමට සලස්වන්නටද;
- (e) බේකාරීයේ පාවිච්චි කරන පිරි පොළොවේ සිට අඩුම ගණනේ අභි තුනක්වත් උස ඇති මේදිකාවක් මත තැබීමට සලස්වන්නටද;
- (f) බේකාරීය පිහිටා ඇති භූමිභාගයෙන් සියළුම කුණුසහසල ඉවත්කරමා දිනපතාම කාණු සෝදවන්නටද;
- (g) ඒ භූමිභාගයේ පිරි පදම්කර අනන්‍ය කාමරයෙන් පිටත පාන් සෑදීමේ කටයුතුවල යෙදී සිටින අගවලුන්ට පහසු වෙන් පැමිණිය හැකි ගිණිකිසි ස්ථානයක අඩු ගණනේ පහික්කම් දෙකක්වත් තැබීමට සලස්වන්නටද;
- (h) පාන් සෑදීමේ කටයුතුවල යෙදී සිටින අගවලුන්ගේ සුශෝචනය සඳහා ඒ ස්ථානයේ පිරිසිදු මතුර, පිරිසිදු තුවාය, නිලපොතු ශුඛකිරීමේ මූරුසු හා සවන් ගත මේවා තැබීමට සලස්වන්නටද;
- (i) බේකාරී ගබඩායෙන් වූ මේ අනුරූ ව්‍යවස්ථාවල පිටපතක් බේකාරීයේ සියලුදෙනාටම පෙනෙන ස්ථානයක එල්ලා තැබීමට සලස්වන්නටද;

විනාශ.

5. බේකාරීයක බලපත්‍රකාරයා විසින්—

- (a) බේකාරීය කිසිදුකැමි ස්ථානයක් වශයෙන් හෝ කිසියම් සහකු හෝ බේකාරීයේ කටයුතුවලට උවමනා කරන ඕනෑමවලින් ගහාරවූ වෙන කිසිදු බඩුවක් තබාගැනීමේ ස්ථානයක් වශයෙන් හෝ පාවිච්චි කිරීමට ඉඩහැරීම;
- (b) නිසිපරිදි සාදනලද්දවූද මැස්සන්ව ඇතුළුවන නොහැකි වූද පිරිසිදුවූද මිදුරු පෙලිවලට තබා මිස ගිණිකිසි පාන්, විස්කෝතු හෝ රසකැපිලි වැනි වෙළඳමට තැබීමට ඉඩහැරීම;
- (c) පාන්, විස්කෝතු හෝ රසකැපිලි වැනි සෑදීමේ කටයුතුවල යෙදී සිටින කිසිවකුට ඒ සඳහා අපර්භාඩු හා අගහපන්වූ පිරි, මතුර හෝ වෙනගම් ද්‍රව්‍යයක් පාවිච්චිකිරීමට ඉඩ හැරීම;
- (d) බිම ශුඛපවිත්‍ර කිරීම පිණිස පහසුවෙන් එහා මෙහා ගෙන යා නොහැකිවූ කිසියම් ලී බඩුවක් හෝ උපකරණයක් බේකාරීය ඇතුළත තබාගැනීම හෝ පාවිච්චිකිරීම; හෝ
- (e) බේකාරීයට අයිතිවූ භූමිභාගයෙහි කිසිවෙකුට කිසිදු මුදුවක් කිරීමට හෝ ගොඹක්වූණු ලෙස හැසිරීමට ඉඩදීම; හෝ

නොකළ යුතුයි.

6. පාන්, විස්කෝතු හෝ රසකැපිලි වැනි සෑදීමේ හෝ පිවිච්චි කටයුතුවල යෙදී සිටින සෑම අගකු විසින්ම ඒ කටයුතුවල යෙදීමට පෙර තමන්ගේ අත් සෝදගෙන පසුව, කිසිදු හා ගර්භයන් වැසෙන පරිද්දෙන් පිරිසිදුවූ සුදු වැස්මක් ඇඳ (කිසිදු) නොපියවක් හෝ කලපපාවක්ද පැළඳිය යුතුයි.

7. කිසිවකු විසින් බේකාරීයට අයිති භූමිභාගය ඇතුළත කොළඟැසීම සඳහා සපයා තිබෙන පහික්කමක් ඇතුළට මිස වෙන නැතහො කොළ නොහැසිය යුතුයි.

8. බඩුවෙන රෝගයකින් හෝ සමේ රෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ පෙළුනාවූ හෝ එබ්බු රෝගයකින් පෙළෙන කෙනකුට ලහදී සාන්තුවකිරීමේ යෙදී සිටියාවූ කිසිදු කෙනකුට එකී රෝගය බඩුවීමට හා රෝග බිජයන් මෝරුණු ලෑබීමට ගතවන කාලසීමාවක් පසුවනතෙක් බේකාරීයට ඇතුළුවීමට හෝ පාන්, විස්කෝතු හෝ රසකැපිලි වැනි සෑදීමේ හෝ පිකිණීමේ කටයුතුවලට සම්බන්ධවීමට බේකාරීය භාරව සිටින කිසිවකු විසින් ඉඩ නොදිය යුතුයි.

9. (1) සෑම සුදුසු වේලාවලදී හා පිරි ඇතිම හෝ පාත් පිවිසීම කරනු ලබන ඕනෑම වේලාවකදී ප්‍රධානතුමාට හෝ සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිර්ධාරීතාවට හෝ සෞඛ්‍ය පරීක්ෂක තුමාට හෝ ප්‍රධානතුමා, විසින් ලියවිල්ලකින් බලය පවරන ලද ඕනෑම නිර්ධාරීතාවට හෝ බේකරියට ඇතුළු පරීක්ෂා කිරීමට නීතිප්‍රකාර බලය තිබේ.

(2) බේකරියේ බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින අය විසින් හෝ ප්‍රධානතුමාට හෝ සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිර්ධාරීතාවට හෝ සෞඛ්‍ය පරීක්ෂක තුමාට හෝ ප්‍රධානතුමා විසින් බලය පවරන ලද නිර්ධාරීතාවට බේකරියට ඇතුළු පරීක්ෂා කිරීමට ඉඩදී ඔහුට ඒ සඳහා ඕනෑකරන සෑම උපකාරයක්ම දිය යුතුයි.

10. බේකරිය පිළිබඳව මේ අතුරු ව්‍යවස්ථාවලින් ඕනෑම අතුරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා ගම්බද උසාවියකින් දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් වරදකාරයා කරනු ලැබූ යම්කිසි බල පත්‍රකාරයකට නියමකරන වෙනත් ඕනෑම දඬුවමකට අමතර වශයෙන් ඔහුගේ බලපත්‍රය අවලංගු කිරීමටද ඒ උසාවියට නීති ප්‍රකාර බලය තිබේ; තවද එසේ බලපත්‍රය අවලංගු කිරීම ගැන බලපත්‍රකාරයාට කිසිම අලාභයක් අයකර ගැනීමට අයිතිවාසි කම් නැත.

බත් කඩ, රෙස්ටෝරන්ට් ශාලා සහ හේ හෝ කෝපි කඩ

11. (1) ඒ සඳහා සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිර්ධාරීතාවට රෙස්ටෝරන්ට් ප්‍රධානතුමා විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් කිසියම් බත් කඩයක්, රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ හේ හෝ කෝපි කඩයක් පිහිටුවීම හෝ වෙළඳුම පිණිස පවත්වා ගෙන යාම හෝ නොකළ යුතුයි.

(2) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරනු ලබන සෑම බලපත්‍රයක්ම 19 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත් කරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස් එක්වැනිදාට අවසාන වන්නේය.

12. බත් කඩයක්, රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ හේ හෝ කෝපි කඩයක් පැමිණීමට බලාපොරොත්තුවන ගොඩනැගිලි පහත සඳහන් නියමයන්ට අනුකූලව නොමැති නම් 11 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවාසිකමක් නැත, එනම් :—

- (a) ඒ ගොඩනැගිලි හොඳව ව්‍යාපූර්ණ ඇතිවන ලෙසත්, හොඳට පිලිය වැටෙන ලෙසත් පිහිටා තිබිය යුතුයි;
- (b) බිත්ති හුණු බඳුමෙන් කපලාරු කොට ඒවායේ සුදු හුණු ගා තිබිය යුතුයි;
- (c) බිම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (d) වහලින් කුණ හා දුම්පිලි වැටීම වළක්වාලීමට සුදුසු ද්‍රව්‍ය වලින් සාදන ලද බිම්පිලිමක් සපයා තිබිය යුතුයි.

13. බත් කඩයක, රෙස්ටෝරන්ට් ශාලාවක හෝ හේ හෝ කෝපි කඩයක බලපත්‍රකාරයා විසින්—

- (a) ඊට අයිති භූමිභාගය ඉඩපවිනු ලෙසත් භූමිපදයක තත්ත්වයකින් තබාගැනීමට සලස්වන්නටද;
- (b) බත් කඩේ, රෙස්ටෝරන්ට් ශාලාවේ හෝ හේ හෝ කෝපි කඩේ පාරිච්ඡිකරණ හෝ ඊට අයිති සියලුම උපකරණ ලී ඔවු හෝ වෙනත් ඔවු බාහිරින් පිරිසිදුව තබාගැනීමට සලස්වන්නටද;
- (c) බත් කඩේ, රෙස්ටෝරන්ට් ශාලාවේ හෝ හේ හෝ කෝපි කඩේ ඇතුළත හෝ ඊට අයිති භූමිභාගයේ ඇති සියලුම කුණ රෙඳු හා දුම්පිලි අතුනාවා දිනපතා දවසට දෙවරක් බැහින් ඉවත් කරවන්නටද;
- (d) එබඳු ගොඩනැගිලිවල වෙළඳුමේ නඩා නිබඳන සියලුම කෝන්, රසකැවිලි හා වෙනත් අහාර පිරිසිදු වූ හා මැස්සන්ට ඇතුළුවිය නොහැකි ලෙස නිසි පරිදි සාදන ලද්දේ වූ විදුරු පෙට්ටිවල තැන්පත් කරවන්නටද;
- (e) සියලුම අහකදමන හේරෙඳු, කෝපි රෙඳු හෝ කිරි හා කැම වලින් ඉතිරිවන කොටස් හොඳට හේන්කුවෙන පිහනක් හෝ මුඛියක් ඇත්තාවූද මැස්සන්ට ඇතුළුවිය නොහැකිවූද භාජනයකට එකතුකරවා දිනපතා දවසකට දෙවරක් බැහින් එකී භූමිභාගයෙන් ඉවත් කරවන්නටද;
- (f) කෑම හෝ බීම සෑදීමේදී, විකිණීමේදී හා පාරිච්ඡිකරණ කිරීමේදී ප්‍රයෝජනයට ගනු ලබන සියලුම උපකරණ සෑම පෑ විසිභනරකට එකවරක් බැහින්වත් සබත් ගා වතුරෙන් සෝදවන්නටද;
- (g) කිසිවකු විසින් කෑමක් හෝ බීමක් පාරිච්ඡිකරණ ප්‍රයෝජනයට ගන්නා ලද සෑම උපකරණයක් හෝ භාජනයක්ම එසේ ප්‍රයෝජනයට ගත් වහාම වෙනත් අයකු විසින් එය ප්‍රයෝජනයට ගැනීමට පෙර සෝදවන්නටද;
- (h) පරීක්ෂාකර බැලීමට පුළුවන්වන පරිද්දෙන් ඒ ස්ථානයේ වැඩකරන සියලුදෙනාගේම නම් හා ඔවුන්ට ලියුම් ලැබෙන පිළිවෙලින් සඳහන් ලැයිස්තුවක් සියලු කල්හිම එහි තැබීමට සලස්වන්නටද;

ඕනෑම.

14. බත් කඩයක, රෙස්ටෝරන්ට් ශාලාවක හෝ හේ හෝ කෝපි කඩයක බලපත්‍රකාරයා විසින්—

- (a) කිසියම් ඉවන දමන හේ රෙඳු, කෝපි රෙඳු හෝ කෑම වලින් අහකදමන වෙනත් ඉතුරු කොටස් බලපත්‍ර ලත් ස්ථානයේ බිම ඉතිරිවන්නට; හෝ
- (b) බලපත්‍ර ලත් ස්ථානයේ කිසියම් සුදුවක් හෝ නොහික්මුණු ගැසිරීමක් ඇතිවීමට; හෝ

ඉඩනොදිය යුතුයි.

15. බත් කඩයක, රෙස්ටෝරන්ට් ශාලාවක හෝ හේ හෝ කෝපි කඩයක බලපත්‍රකාරයා විසින් ඒ ස්ථානයේ වැඩකරන අයට මෙන්ම ඒ ස්ථානයට පැමිණෙන අමුත්තන්ටද තැම කල්හිම පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකිවෙන පරිද්දෙන් බලපත්‍ර ලත් ස්ථානයේ අමුත්තන් පහසුකම් දෙකක්වත් තැබීමට සැලැස්විය යුතුයි.

16. කිසිවකු විසින් බත් කඩයක හෝ රෙස්ටෝරන්ට් ශාලාවක හෝ හේ හෝ කෝපි කඩයක භූමිභාගය ඇතුළත කෙළුගැසීම සඳහා සපයා තිබෙන පහසුකම් ඇතුළුව මිස වෙන තැනක කෙළු නොගැසිය යුතුයි.

17. බෝවෙන රෝගයකින් හෝ සමේ රෝගයකින් හෝ වයංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලගදී පෙළන්නාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන රකුණකට ලගදී සාන්තු කිරීමෙහි යෙදී සිටියාවූ කිසිම කෙනෙකුට එකී රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට හානිවන කාලසීමාවක් පසුකලා පසු බත් කඩයකට, රෙස්ටෝරන්ට් ශාලාවකට හෝ හේ හෝ කෝපි කඩයකට ඇතුළුවීමට හෝ එහි යම් කෑමක් හෝ බීමක් සෑදීමේ හෝ විකිණීමේ කටයුත්තකට සබඳවීමට හෝ ඒ ස්ථානය භාරව සිටින කිසිවකු විසින් ඉඩදිය යුතු නැත.

18. සෑම සුදුසු වේලාවකදීම ප්‍රධානතුමාට හෝ සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිර්ධාරීතාවට හෝ සෞඛ්‍ය පරීක්ෂක තුමාට හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද ඕනෑම නිර්ධාරීතාවට ඕනෑම බත් කඩයකට, රෙස්ටෝරන්ට් ශාලාවකට හෝ හේ හෝ කෝපි කඩයකට, ඇතුළු පරීක්ෂා කිරීමට නීති ප්‍රකාර බලය තිබේ. තවද ඕනෑම බත් කඩයක, රෙස්ටෝරන්ට් ශාලාවක හෝ හේ හෝ කෝපි කඩයක බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින අය විසින් ප්‍රධානතුමාට හෝ එබඳු නිර්ධාරීතාවකට ඒ භූමිභාගයට ඇතුළු පරීක්ෂා කිරීමට ඉඩදී ඒ සඳහා ඔහුට වුවමනා සෑම උපකාරයක්ම දිය යුතුයි.

19. බත් කඩ, රෙස්ටෝරන්ට් ශාලා හෝ හේ හෝ කෝපි කඩ පිළිබඳව මේ අතුරු ව්‍යවස්ථාවල යම් අතුරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් ගම්බද උසාවියකදී වරදකාරයා කරනු ලැබූ කිසියම් බලපත්‍රකාරයකට ඒ උසාවිය මගින් නියමකරන වෙනත් ඕනෑම දඬුවමකට අමතර වශයෙන් ඔහුගේ බලපත්‍රය අවලංගු කිරීමද නීත්‍යානුකූල වන්නේය. එසේ බලපත්‍රය අවලංගු කිරීම ගැන බලපත්‍රකාර යාට කිසිම අලාභයක් අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත.

පොල්ලෙලි කොටු

20. ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත් කරනු ලබන බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත පිහිටි ගම් ප්‍රසිඛ වැවක, ගංගාවක, කලපුටුක හෝ මෝසක පොල්ලෙලි හෝ දූවදුබු පෙහවීම පිණිස කිසිම කොටුවක් සෑදීම හෝ පවත්වාගෙන යාම හෝ නොකට යුතුයි.

21. ගම් කොටුපලකට, මෝසකට හෝ වැව් අමුණු කම්පත්ත යකට අවහිරව පවත්නා කොටුවක් සබඳයෙන් බලපත්‍රයක් නිකුත් නොකළ යුතුයි.

22. සෑම බලපත්‍රයක්ම එය නිකුත් කරනු ලබන අවුරුද්දේ දෙසැම්බර් මස තිස් එක්වැනිදාට අවසාන වන්නේය.

අහාර ද්‍රව්‍ය වෙළඳුම

23. (1) ඒ සඳහා ප්‍රධානතුමාගෙන් විවූ පරිදි ලබාගන්නා ලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් මස්, කුකුළු හා ආදී පස්සින්, අලුත් මාළු, එලවලු හෝ නරන්ට් සහ වෙනත් අහාර ද්‍රව්‍ය විකිණීම පිණිස කිසිම කඩයක් හෝ (වෙළඳුම්පලකින් බාහිරවූ) ස්ථානයක් පවත්වාගෙන යා යුතු නැත. එබඳු සෑම බලපත්‍රයක්ම 28 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත් කරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස් එක්වැනිදාට අවසාන වන්නේය.

24. ගම්කිසි කඩයක හෝ (වෙළඳුම්පලකින් බාහිරවූ) ගම් ස්ථානයක මස්, කුකුළු, හා ආදී පස්සින්, අලුත් මාළු, එලවලු හෝ නරන්ට් හා වෙනත් අහාර ද්‍රව්‍ය අයිතිකාරයා නොහොත් වෙළඳුම්කරන්නා විසින් කුකුළු, හා ආදී පස්සින් හා අලුත් මාළුත්, එලවලුවලින් වෙන්කර තබාගත යුතුයි. තවද කුකුළු, හා ආදී පස්සින්ට අනවශ්‍ය අපහසුකම් පිදින්නට සිදු නොවන සේ සාදන ලද කුඩුම්බ දමා ඒ පස්සින් තබාගත යුතුයි.

(b) කාංශී සභාවේ අවසරය සිට මිස නැත්නම් එසේ කනා අවසන්කරනලද හෝ කනාගෙන යන්නාවූ හෝ කිසිම පොදු මාවතක් හෝ අභිපාරක් වෙත අනකට හැරවීම හෝ;

නොකළ යුතුයි.

37. (1) කුඹුරු මැදින් වැටි තිබෙන ගම්කිසි පොදු අභිපාරක් සිරින් පරිදි එහි කිසි පළල් ප්‍රමාණය ඇතිව මැනවින් පාලනය කිරීම ඒ ඒ කුඹුරු හිමියන්ගේ හා ගොවීන්ගේ යුතුකම වන්නේය.

(2) එබඳු කිසිම අභිපාරක් ඊට සිරින් පරිදි වුවමනා තරම්වූ පළල් ප්‍රමාණය අඩුවන ලෙස කිසිවකු විසින් කැපීම හෝ බලෙන් අල්ලා අවහිර කිරීම හෝ නොකළ යුතුයි.

දුකෙලිය

38. (a) කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත දුටුවලින් හෝ කබදුසිවලින් හෝ සුදුකෙලීම හෝ මුදල් බවිටුකිරීමෙන් ගම් ක්‍රීඩාවක් කිරීම හෝ මොනම අංශවෙන් බවිටු ඇල්ලීමට සබැඳිවීම හෝ නොකළ යුතුයි.

(b) කිසිවකු විසින් තමා පදිංචිව සිටින, නමාව අයිතිව තිබෙන හෝ තමාගේ නිවෙහ ගෙනයා, දේපලක, බරුවක, පාරුවක හෝ රථවාහනයක දුටුවලින් හෝ කබදුසි වලින් සුදුකෙලීමට හෝ මුදල් බවිටුකිරීමෙන් කිසියම් ක්‍රීඩාවක් කිරීමට හෝ ඉඩදීම යුතු නැත.

කුකුළන් කෙටීම

39. කිසිවකු විසින් පොර කෙටවීම සඳහා කුකුළන් පුහුණු කරවීම හෝ කුකුළන් පොර කෙටවීමෙහි යෙදීම හෝ ගොනට යුතුයි.

තරගසට කරත්ත වීදීම

40. කිසිවකු විසින් පොදු මාවතක හෝ අභිපාරක තරගයට කරත්ත (රේස්) දුවවීමෙහි නොයෙදිය යුතුයි.

ලා, පිලි හා ස්නාන ස්ථාන

41. ගම්කිසි පොදු ලිදක හෝ ගම්කිසිස්නාන ස්ථානයක පිරිමි ගැඹු දෙපසයෙන් හුදෙක් එක් පසයක පමණක් ප්‍රයෝජනය සඳහාම කාංශී සභාව විසින් කොටුකරනලද කිසිම ස්ථානයකට අතින් පසයේ කිසිවකු විසින් ඇතුල් නොවිය යුතුයි.

42. ගම්කිසි බෝවෙන රෝගයකින් හෝ වසංගත රෝගයකින් හෝ යම් රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලගදී පෙළන්නාවූ කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට ගතවන කාලසීමාව පසුවන තෙක් කිසිම පොදු ලිදක හෝ පොදු ස්නාන ස්ථානයක් වශයෙන් කාංශී සභාව විසින් වෙන්කරනලද ස්නාන ස්ථානයක නැම හෝ සේදීම නොකළ යුතුයි.

(2) මේ අතුරු ව්‍යවස්ථාවේ 1 වැනි ඡේදයේ සඳහන් කරන ලද ගම්කිසි අයකුගේ ප්‍රයෝජනය සඳහා ප්‍රදාන සෞඛ්‍ය සම්පන්නවූ කිසිවකු විසින් ඒ ලිදක හෝ ස්නාන ස්ථානයෙන් ලබාගෙන එය ප්‍රයෝජනය හැකිම පිණිස එයින් අභි විස්සක්වත් ඇතට ගෙන යා යුතුයි.

43. (1) කිසිවකු විසින් පොදු ලිදක හෝ පොදු ස්නාන ස්ථානයක් වශයෙන් වෙන්කරනලද කිසිම කැනක කිසිම සතකු, රෙදිපිටු, පැදුරු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක්, සේදීම හෝ, සේදීමට සැලැස්වීම හෝ නොකළ යුතුයි.

(2) කිසිවකු විසින් මොනම කාරණයක් සඳහාවත් කිසිම පොදු ස්නාන ස්ථානයකට කිසිම සතකු දැක්කීම, එල්ලීම හෝ ගෙනයාම නොකළ යුතුයි.

(3) කිසිවකු විසින් කිසිම පොදු ලිදක හෝ ස්නාන ස්ථානයක වතුර හෝ එය පිහිටි භූමිභාගය හෝ මොන විදයකටවත් අපවිත්‍ර නොකළ යුතුයි.

44. (1) කිසිවකු විසින් කාංශී සභාවේ අංශුවකින් නැම හෝ සේදීම තහනම්කර තිබෙන ගම් පොදු ලිදක පිල්ලක හෝ වෙනත් ගම් ජලස්ථානයක නැම හෝ සේදීම හෝ නොකළ යුතුයි.

(2) කාංශී සභාව විසින් ගම් වැවක, ඇලක හෝ වෙනත් ජලස්ථානයක ගම්කිසි විශේෂ ස්ථානයක් රෙදි සේදීම සඳහා, හැනගොන් නැම සඳහා, නැතහොත් මුහුණයන්ගේ බිම සඳහා, නැතහොත් සතුන් නැමීම සඳහා කිසියම් වෙන්කර තිබෙනවිට කිසිවකු විසින් එබඳු ස්ථානයක් එය වෙන්කොට ඇති කටයුත්තෙන් බාහිරවූ වෙනත් කටයුත්තක් සඳහා පාවිච්චි නොකළ යුතුයි.

45. කිසිවකු විසින් ප්‍රධානතමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරයක් නැතුව ගම් පොදු ලිදක, වැවක හෝ වෙනත් ගම්කිසි ජලස්ථානයක හෝ ජලය කරත්තයකින් හෝ විප්පයකින් හෝ කලින් කල කාංශී සභාව විසින් නියම කරනු ලබන ප්‍රමාණයට වඩා හෝ ගෙන යා යුතු නැත.

අපරිස අභාර පාන

46. කිසිවකු විසින් අපරිසවූ නොහොත් මුහුණ අභාරයට හුසුදුසු කිසිම අභාර ද්‍රව්‍යයක් හෝ බීමක් වෙළඳමට තැබීම නොහොත් ඉදිරිපත්කිරීම නොකළ යුතුයි.

47. වෙළඳම පිණිස හමා තිබෙන්නාවූ නොහොත් ඉදිරිපත් කොට තිබෙන්නාවූ ඕනෑම අභාර ද්‍රව්‍යයක් හෝ බීමක් මුහුණ අභාරයට හුසුදුසු බව හෝ අපරිස බව පෙනෙන්නට තිබේ නම් ප්‍රධානතමා විසින් හෝ සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිලධාරියකු විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකයකු විසින් හෝ ප්‍රධානතමාගෙන් ලියවිල්ලකින් බලය ලත් ගම් අයකු විසින් හෝ එබඳු අභාර ද්‍රව්‍ය හෝ බීම වර්ෂ අල්ලා තහනම් කිරීම නීත්‍යානුකූලය.

48. සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිලධාරියකු නොවූ වෙනත් ගම් නිලධාරියකු හෝ අයකු විසින් 47 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ගම් අභාර ද්‍රව්‍යයක් හෝ බීමක් අල්ලා තහනම් කරනවිට, ඔහු විසින් ඒ ද්‍රව්‍ය අල්ලා තහනම් කළේ ගම් කොතෙකු හා රේ නිබන්ද්‍ර ඔහු ඉදිරිපිටදීම ඒ අල්ලා තහනම් කරනු ලැබූ ද්‍රව්‍යයේ සැම්පලයක් භාජනයක බහා, එය වැසෙන සේ සිල් තබා අප්‍රමාදව ඒ සැම්පලය සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිලධාරියකු විසින් හෝ වෙනත් ගම් අංශුවේ වෛද්‍ය නිලධාරියකු ඉදිරියේ හෝ පෙන්වීමකළ යුතුයි.

49. 47 වැනි අතුරු ව්‍යවස්ථා යටතේ ගම් අභාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම් කරනු ලබනවිට, එකී ද්‍රව්‍ය තහනම් කරනු ලැබූවේ ගම්කිසි අයකුගේ හාරයේ තිබෙද්දී ඒ අය විසින් ඒ ද්‍රව්‍යයේ සැම්පලයක් සිල් තබා තමාට ඕනෑම ස්ථාන සිටිමෙන් ඒ ද්‍රව්‍යය තහනම් කරන්නා විසින්, තහනම් කළ ද්‍රව්‍යයේ සැම්පලයක් භාජනයක බහා, ඒ ද්‍රව්‍යය අයිතිව සිටි අය ඉදිරියේදීම සිල් තබා ඒ අයට දිය යුතුයි.

50. 47 වැනි අතුරු ව්‍යවස්ථා යටතේ අභාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම් කළ වෛද්‍ය නිලධාරියකු හෝ 48 වැනි අතුරු ව්‍යවස්ථා යටතේ අභාර ද්‍රව්‍යයක් හෝ බීමක් ඉදිරිපත්කර තිබෙන වෛද්‍ය නිලධාරියකු හෝ එක් ද්‍රව්‍යය අපරිස කිරීම නිසා නොහොත් මුහුණ අභාරයට හුසුදුසු කිරීම සහතික කරයි නම්, ප්‍රධානතමා විසින් එකී ද්‍රව්‍ය පිනාගතර දීමට නොහොත් එම වෙළඳම පිණිස තැබිය හැකි නැතහොත් මුහුණ අභාරයක් ගෙන් ප්‍රයෝජනයට ගැනීම වැළැක්වෙන පරිද්දෙන් ඉතාපසක් කිරීමට සැලැස්විය යුතුයි. ඒ අභාර ද්‍රව්‍යය නොහොත් බීම අපරිස නොවීම නිසා නොහොත් මුහුණ අභාරයට හුසුදුසු කිරීම වෛද්‍ය නිලධාරියකු සහතික කරනොත්, තහනම් කරනු ලැබූ එබඳු අභාර ද්‍රව්‍යය නොහොත් බීම වර්ෂ අයිතිකාරයාට අපසු දිය යුතුයි.

51. ස්වාභාවික හේතූන් නිසා හෝ ගම්කිසි රෝගයකින් හෝ දීර්ඝ ගිලීයාමෙන් හෝ සර්පයකු විසින් දක්කරනු ලැබීමෙන් හෝ පිස්සු බල්ලකු විසින් සපානනු ලැබීමෙන් හෝ මිනුම් නොහොත් වනමාසයකු විසින් මරණු ලැබූවූ සතකුගේ මස් විකිණීම හෝ වෙළඳමට තැබීම කිසිවකු විසින් නොකළ යුතුයි.

කාණු, කෙසෙලි, අශුචි වළවල්, අර් වළවල් හා සෞඛ්‍ය පහසුකම් සඳහා වූ උපකරණ පරීක්ෂාකර බැලීම හා ශුචිපවිත්‍ර කිරීම

52. ප්‍රධානතමා විසින් හෝ සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිලධාරියකු විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකයකු විසින් හෝ ප්‍රධානතමාගෙන් ලියවිල්ලකින් බලය ලත් ගම් කොතෙකු විසින් හෝ ගම් ප්‍රදේශය තුළ ගම් දේපලක පිහිටි ඕනෑම කාණුවක්, කෙසෙලියක්, අශුචි වළක්, අශු වළක් හෝ සතිපාරකාව සඳහා නඩත්තුකරනු ලබන ගම් දෙයක් පරීක්ෂාකිරීම හා ඕනෑම සුදුසු වේලාවකදී එසේ පරීක්ෂාකිරීම සඳහා එබඳු ස්ථානයකට ඇතුල්වීමක් නීත්‍යානුකූලය; නවද එකී ස්ථානයේ අයිතිකාරයා විසින් හෝ පදිංචි කාරයා විසින් හෝ ඒ සඳහා අවශ්‍ය වියහැකි සියලුම අධාර කළ යුතුයි.

53. ප්‍රධානතමා විසින් ගම් ප්‍රදේශය ඇතුළත ඕනෑම දේපලක අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත නිකුත්කරනු ලබන දැන්වීමකින් වහාම හෝ ඒ දැන්වීමේ දක්වනු ලබන ගම් කාල සීමාවක් ඇතුළත හෝ ඒ දේපලේ පිහිටි ගම් කාණුවක්, කෙසෙලියක්, අශුචි වළක්, අශු වළක් හෝ සතිපාරකාව සඳහා නඩත්තුකරනු ලබන දෙයක් සතිපාරකානුකූල තත්ත්වයක කඩාගැනීමට වුවමනා විය හැකිවූ ඒ දැන්වීමේ සඳහන් කොට ඇති ගම් ගම් දේපල් කරත්තට හෝ ඒවා ඇතුළේ තිබෙන දේපල් එහි සඳහන් ගම් ප්‍රකාරයකට හුසුස්සක් කරනු පිණිස වෙනත් ගම් ස්ථානයකට ඉවත්කරවන්නට හෝ ඕනෑම කිසියම් නියමකරන හැකිය.

54. ප්‍රධානතමා විසින් ගම් ප්‍රදේශය තුළ ගම් දේපලක අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත නිකුත්කරනු ලබන දැන්වීමකින් ඒ දැන්වීමේ දක්වනු ලබන ගම් කාල සීමාවක් ඇතුළත ඒ දේපලේ පිහිටි ගම් කාණුවක්, කුණුවළක්, අශුචි වළක්, අර් වළක් හෝ සතිපාරකාව සඳහා නඩත්තුකරන ගම් දෙයක් ඇතුළේ තිබෙන ද්‍රව්‍ය ඉවත්කර දමන්නට ඕනෑම කිසියම් හෝ ඒවා ඇතුළේ තිබෙන ද්‍රව්‍ය වෙනත් ගම් ස්ථානයකට එහි සඳහන් කරනු ලබන ගම් අංශුවකින් හුසුස්සක් කිරීම පිණිස ඉවත්කිරීමට සලස්වන්නට ඕනෑම කිසියම් හෝ නියමකරන නීත්‍යානුකූලය.

වැසිකිලි සෑදීම

55. (1) අපවල් ප්‍රදේශය තුළ මිනිසුන් වාසය කරන ඕනෑම දේපලක අයිතිකාරයා විසින් හෝ බඳුකාරයා විසින් වැසිකිලියක් සාදා පවත්වාගෙන යායුතුයයි කියා කාර්ෂී සභාව විසින් යම් ප්‍රදේශයක සීමා නියම කර තිබෙන කවර විටකදී වුවත් ප්‍රධාන තුමා විසින් එකී අයිතිකාරයා වෙත හෝ බඳුකාරයා වෙත හා රකරනු ලබන ලියවිල්ලකින් කාර්ෂී සභාව විසින් නිර්ණය කොට ප්‍රමාණයක වැසිකිලියක් කාර්ෂී සභාව විසින් නිර්ණය කොට ඇති ප්‍රකාරයට වූ නියමයන්ට එකඟව ද, කාර්ෂී අදිය සමබන්ධ කොට ද, ඒ දේපලේ අපවල් සභාවේ සාදනට මහාසභා අණකොට එකී සියලුම නියමයන් ඒ දැන්වීමේ සඳහන් කළ හැකිය.

(2) මේ අතර ව්‍යවස්ථාවේ 1 වැනි ඡේදය යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම දේපල හිමියෙකු විසින් හෝ බඳුකාරයෙකු විසින්ම තමාට ඒ දැන්වීම භාරදුන් දින සිට දළඹ නිගන් ඇතුළතදී හැම අතින්ම ඒ දැන්වීමේ දක්වා ඇති නියමයන්ට එකඟව වැසිකිලියක් සෑදිය යුතුයි.

56. ප්‍රධාන තුමාගෙන් අවසර නැතුව කිසිවකු විසින් කිසිම දේපලක සිට අභියෝගයක අභියෝගයක හා වැසිකිලි වලින් සෑදීම හෝ නඩත්තු කිරීම හෝ නොකට යුතුයි.

මැරුණු සතුන්ගේ මළකුණු ඉවත් කිරීම

57. යම්කිසි සතුකු මැරුණුවට, උග්‍ර මැරුණු වේලාවේ සිට පැය දෙසයක් ඉක්මවූ යන්තම මත්තෙන් ඒ සතාගේ මළකුණ වලට දැමීමට සැලැස්වීම ඒ සතා අයිතිකාරයාගේ හෝ අයිතිකාරයා නොමැති කල්හි ඒ සතාගේ මරණය සිදුවූයේ යම් ඉඩමකදී, ඒ ඉඩමේ පදිංචිකාරයාගේ හෝ යුතුකම් මත්තෙන්.

58. මැරුණු සතුකු යම් සතුකුගේ මළකුණක් වලදීමට 57 වැනි අතර ව්‍යවස්ථාවේ යටතේ මගකිය යුතු යම්කිසි කොන්දා පැය දෙසයක කාලසීමාව ඇතුළතදී ඒ සතා වලදීමට පැහැර හැරියෙන් ප්‍රධාන තුමා විසින් ඒ සතා වලදීමට සැලැස්විය යුතු වන්නා වූ ඒ නිසා දරන්නට යෙදුණා වූ විටදී එකී අගයෙන් කාර්ෂී සභාවට ආයතනවත්ව තිබෙන අයකු පරිද්දෙන් ආයතන කතා හැකිය.

කිරි පවිච්ච හා කිරි විකිණීම

59. (1) කිසිවකු විසින් ඒ වේලාවේදී—

- (a) 60 වැනි අතර ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර දරන්නකු හෝ 73 වැනි අතර ව්‍යවස්ථාව යටතේ ලියාපදිංචි කිරීමේ කාර්ෂී පත්‍රයක් නිකුත්කරනු ලැබූ කිරි වෙළෙන්දකු; හෝ
- (b) ලියාපදිංචිකරනලද කිරි සපයන්නකු හෝ 79 වැනි අතර ව්‍යවස්ථාව යටතේ නිකුත්කරනු ලැබූ ගඳුනාගැනීමේ කාර්ෂී පත්‍රයක් දරන්නකු; හෝ

වන්නේ නම් මිස නැත්නම් යම් ප්‍රදේශය තුළ නිපදවනලද කිරි ඒ ප්‍රදේශය තුළ විකිණීමට නැතිම, විකිණීමට ඉදිරිපත්කිරීම හෝ ගෙනයාම හෝ, විකිණීම හෝ ඇවිද විකිණීම හෝ නොකළ යුතුයි.

(2) 82 වැනි අතර ව්‍යවස්ථාව යටතේ ලියාපදිංචි කිරීමේ කාර්ෂී පත්‍රයක් නිකුත්කරනු ලැබූ ලියාපදිංචිකරු කිරි බෙදා හරින්නකු වන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් යම් ප්‍රදේශය ඇතුළත කිසිම වේලාවක ඒ ප්‍රදේශයෙන් පිටත නිපදවන ලද කිරි, විකිණීමට නැතිම, විකිණීමට ඉදිරිපත්කිරීම, ගෙනයාම හෝ, ඇවිද විකිණීම හෝ වෙළඳුමට ගෙනයාම හෝ නොකළ යුතුයි.

60. ප්‍රධාන තුමා විසින් නිකුත් කරනලද බලපත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් එළඳෙනුත් දෙදෙනෙකුත් හෝ ඊට වැඩි ගණනකින් යුත් කිරි පවිච්චයක් පවත්වා ගෙන යායුතු නොවේ.

61. බලපත්‍රයක් නිකුත් කිරීමට අදහස් කරනු ලබන සභාවක පහත දැක්වෙන නියමයන්ට අනුකූලව තිබෙනොත් මිස නැත්නම් එළඳෙනුත් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනකින් යුත් කිරි පවිච්චයක් තබාගැනීමට කිසිවකුට බලපත්‍රයක් දෙනු නොලැබේ.

- (1) ඒ සභාවේ එළඳෙනුත් නතරකිරීමට අරමුණකර තිබෙන සෑම ගොඩනැගිල්ලක් හෝ මඩුවක්ම—
 - (a) ගබොල්, ගල්, කබොක් නොහොත් ලිවලින් සාදා තිබිය යුතුයි;
 - (b) එහි බිත්තිවල සහ කුර්ඳුවල සුදුසුකුණු හා තිබිය යුතුයි;
 - (c) කලක් පවතින ද්‍රව්‍යයකින් සාදනලද වහලක් ඇතුළු තිබිය යුතුයි;
 - (d) එහි බිම සිමෙන්තියෙන් හෝ සිමෙන්ති කොන්ක්‍රීට්වලින් හෝ ගල්කාරවලින් සකස්කරනු ලැබූ ගල් හෝ ගබොල් අල්ලා තිබිය යුතුයි;
 - (e) මුත්‍රා, සෝදන මතුර, හා වෙනත් කුණුවතුර වසනලද භාජන එකකට හෝ ඊට වැඩි ගණනක් ඇතුළුට ගලා යාමට සැලැස්වීම පිණිස සිමෙන්තියෙන්, සිමෙන්ති කොන්ක්‍රීට්වලින් හෝ ගල්කාරවලින් සකස්කරනු ලැබූ ගල් හෝ ගබොල් අල්ලන ලද කාණු ඇතුළු තිබිය යුතුයි;

- (f) කිරි පවිච්චයක් තබාගැනීමට අදහස්කරන එළඳෙනුත්ගේ සංඛ්‍යාවේ හැරියට එක් එළඳෙනකුට අඩුගණනක් දිගින් අඩු අටක හා පලලින් අඩු පහක බිම් ප්‍රමාණයක් බැගින්ද සෑම අඩු භාරයක්වන වානාශ්‍රය ඇතුළු තිබිය යුතුයි.
- (2) ඒ සභාවේ කිරි කාමරය මෙන් පවිච්ච කිරීමට අදහස් කරන ගොඩනැගිල්ල හෝ මඩුව—
 - (a) හරක් මඩුව හෝ වෙනත් ගොඩනැගිල්ල සිට අඩු වීදුරකට අඩුගොඩු දුරකින් හා කිසියම් වැසිකිලියක වැසිකිලි මලක, අර් වලක, සදාකාලික පෝරගොඩක හෝ පොළව යට කණිනලද අනාවරණ කාණුවක සිට අඩු සියයකට අඩුතැනි දුරකින්ද පිහිටුවා තිබිය යුතුයි.
 - (b) ගල්, ගබොල් හෝ කඩුක්වලින් සාදා කපලාලකොට ඇතුළේ සුදුසුකුණු භානලද උසින් අඩු සහකට නොඅඩු බිත්ති ඇතුළු තිබිය යුතුයි;
 - (c) එලිමහනට හෝ නිබෙන සේ අඩුගණනෙන් එකකට එකක් ඉදිරියෙන් පිහිටි බිත්තියකින්ද එකක්වත් ඇතුළු තිබිය යුතුයි;
 - (d) එහි බිම සිමෙන්ති දමන ලදුවද, බිත්ති පොළවට සමබන්ධ වන සභා සිමෙන්තියෙන් වටකුරුකරන ලදුවද තිබිය යුතුයි;
 - (e) ඇතුළුට දුම්බි වැටීම වළක්වාලීමට හැකි පූර්ව වද්ද හෙල් සායම් කරන ලද ලැලිවලින් සාදනලද සිලිමක් ඇතුළු තිබිය යුතුයි;
 - (f) පොළොව මට්ටමේ සිට අඩුගණනෙන් අඩු සහකට උසින් පිහිටි වහල්පලක් ඇතුළු තිබිය යුතුයි;
 - (g) අඩුගණනෙන් ජනේලයක් හා දොරකද, බිම් වැටී ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංඟුවකට අඩුගොඩන ජනේල වැනි ප්‍රමාණයක්ද, මැස්සන්ට ඇතුළුපිය නොහැකි ලෙස ආවරණය කරනලද ජනේල හා දොරවල්ද අඩු ගණනෙන් එක දොරකටවත් ප්‍රතිවිරුද්ධව පිහිටුවනලද ජනේලයක්ද ඇතුළු තිබිය යුතුයි;
 - (h) කිරිගැඬ, ගල්ලැලි, තුත්තනාගම් හෝ ප්‍රධාන තුමා විසින් පිලිගන්නාලද නොපෙරෙන ස්වභාවයකින් යුත් වෙන යම් ද්‍රව්‍යයකින් ආවරණය කරනලද මෙසකන්ද ගුඩ පවිච්ච තබාගනු ලබන කුණු පෙට්ටියක් හා පිරිසිදු බෝහල තැබීමට සුදුසු රක්කයක්ද ඇතුළු තිබිය යුතුයි.

62. කිරි පවිච්චයක බලපත්‍රකාරයා විසින් ඒ සභාවෙන් පිටත කාට්ට් පෙහෙන සභාවක “Licensed Dairy” යන වාසයමත් එහි සංචල හා දෙමළ අනුවාදන් (බලපත්‍ර ලත් කිරි පවිච්ච) පැහැදිලි ලෙස අදිනලද ලැල්ලක් සවිකර තැබිය යුතුයි.

63. ඕනෑම වේලාවකදී පරීක්ෂාකර බැලීමට හැකිවන පරිදි සෑම බලපත්‍රකාරයකු විසින්ම (කිරිවෙළෙන්දන්ද ඇතුළු සියලුම සේවකයන්ගේ නම් හා බවුත්ට ලියුම් ලැබෙන පිළිවෙලවල් අඩංගු ලැයිස්තුවක්ද, කමා කිරි සපයන සියලුම අගවලුන්ගේ නම් හා බවුත්ට ලියුම් ලැබෙන පිළිවෙලවල් සහිත ලේඛනයක්ද කිරි පවිච්ච ගුණ සංඛ්‍යාගත යුතුයි.

64. කිරි පවිච්චයක බලපත්‍රකාරයා විසින්—

- (a) අඩුගණනෙන් අඩුරැද්දකට දෙවරකටවත් එනම් ජූනි හා දෙසැම්බර් ගත මාසවලදී ප්‍රධාන තුමා විසින් ලියවිල්ලකින් නියමකරනු ලබන වෙනත් යම් කාලවේලාවල් වලදීත් කිරි පවිච්චයේ කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල සුදුසුකුණු ගැනීමටත් එහි ලි වැඩ සහිත හා උණු මතුරෙන් සේදීමටත්;
- (b) අඩු ගණනෙන් දිනකට එකවරත් බැහිරිවත් කිරි කාමරයේ බිම හා එහි මේසයේ උඩ තලිවුම් සේදීමටත්;
- (c) කිරි පවිච්චයේ සියලුම කොටස් හා එහි අවට ප්‍රදේශයන් කාණුත් ගුඩපවිච්ච හා මහා තත්තියක කබා ගැනීමටත්;
- (d) අඩු ගණනෙන් දමසකට මරක් බැහිරිවත් සියලුම ගොඹ, කුණුකසල, මුත්‍ර හා සේදිග මතුර කිරි පවිච්චයෙන් ඉවත්කොට මහජනයාට අවහිරයක් නොවන යම් පරිද්දකින් සුදුසු කරම් ඇතුළු ගෙනගොස් සුදුසුසක් කරවීමටත්;
- (e) කණකොළ හෝ පිදුරු හැර වෙනත් සියලුම ගම් ආහාර මිශ්‍රණට ඇතුළුපිය නොහැකි සුදුසු භාජනවල තැන්පත් කරවීමටත්;
- (f) කිරි පවිච්චයේ පාරිච්චිකරන හෝ ඊට අයත් සියලුම උපකරණ, ලිබ්බු, හා වෙනත් ද්‍රව්‍ය පිරිසිදු තබාගැනීමටත්;

ඕනෑකරන සියලුම විධිවිධාන සැලැස්වීමට මගකිරීමක යුතුයි.

65. කිරි පවිච්චයක බලපත්‍රකාරයා විසින්—

- (a) ඉහත හොඳට ගුඩපවිච්ච නොකරනලද කිසිම භාජනයකට කිරි වත්කිරීමට;

- (b) මිදුරු පිහත් මැටි, ඔප දමනලද පිහත් මැටි, ඇනමල් හෝ ගැල්වනයිස්, කරපු යකඩ ගන මේවායින් තනනලද භාජනයකට හැර වෙන කිසිම භාජනයකට කිරී වින්කර නැතිමට;
- (c) කිරී වින්කර තබාගැනීමට පාවිච්චි කරනු ලබන මොහොම භාජනයක්වත් කිරී කාමරයෙන් පිටත කිසිම තැනක නැතිමට;
- (d) කිරීදෙවන මේලාව එක්කම ඊට මත්තෙන් ඵලදෙනගේ මුරුල්ල හා තනපුටු හොදට ගුඹ පමිතුකොට පිරිසිදු කොත රෙද්දකින් පසුදමනලදවිද, කිරී දෙවන අගයේ අන් හොදට සෝදු පිරිසිදුකරන ලදුපිද තිබෙනොත් මිස නැත්නම් කිසිම ඵලදෙනෙකුගෙන් කිරී දෙවිමට;
- (e) විකිණීමට අදහස්කරන කිරී, කිරී කාමරයේ හැර වෙන ස්ථානයක තබා තිබීමට; හා
- (f) මොහොම කාරණයක් සදහාවත් කිසිම සහකුට හෝ කුරුල්ලකුට කිරී කාමරයට ඇතුල්වීමට හෝ එහි තනරවී සිටීමට;

සැලැස්වීම හෝ ඉඩදීම හෝ නොකළ යුතුයි.

66. කිරී පව්වියක බලපත්‍රකාරයා විසින් කිරී පව්වියේ කටයුතු සදහා සැපයිය යුත්තේ ප්‍රධානතුමා විසින් අනුමැතකරන ලද යම් ජලයමොදන ක්‍රමයකින් ලබාගත් මිතුරු පමණකි.

67. (1) කිරී පව්වියක බලපත්‍රකාරයා විසින් කිරී පව්වියේ පාවිච්චිකරන කිසිම කිරී භාජනයක්, මෙබරු සාදන යන්ත්‍රයක්, යොදන වෙන්කරන යන්ත්‍රයක් හෝ වෙන උපකරණයක් කිරී පව්වියේ කටයුතු සදහා මිස මෙහාත් කටයුත්තකට පාවිච්චි කිරීමට ඉඩනොදිය යුතුමාත් හැර, එමගු සෑම භාජනයක්, මෙබරු සාදන යන්ත්‍රයක්, යොදන වෙන්කරන යන්ත්‍රයක් හෝ වෙනත් උපකරණයක් එය පාවිච්චිකරනු ලබන එක් එක් මාරයෙන් පසුව පසුබුට ඇල්වතුරෙන්ද, දෙවනුව උණුවතුරෙන් හා සෝඩාවලින්ද අමසාන්දී උණකර තිබෙනලද වතුරෙන්ද සේදීමට සැලැස්විය යුතුයි.

(2) කිරී පව්වියක බලපත්‍රකාරයා විසින් භාජන ගුඹ පමිතු කිරීමට යොදන මුරුල්ල හා කිරී පව්වියේ වෙනත් උපකරණ පාවිච්චිකළ සෑම මාරයකටම පසුව මිනිත්තු දහයක් තැම්බීමට සැලැස්විය යුතුයි.

68. කිරී පව්වියක බලපත්‍රකාරයා විසින් කිරී පව්වියේ තිබෙන කිරී සහිත සෑම භාජනයක්ම පිරිසිදු වැස්වීමට හෝ පිසනකින් හුදු පරිදි අරක්කාකිරීමට සැලැස්විය යුතුමාත් හැර කිරී ගෙන යාමේදී එය ගරක්වීම මිළක්වාලීමට සියලු විධිවිධානද සේදිය යුතුයි.

69. කිරී පව්වියක බලපත්‍රකාරයා විසින් කිරී ගබඩාකිරීමේ හා පිළියෙලුකිරීමේ කටයුත්තකින් බාහිරවූ කිසිම කටයුත්තක් සදහා කිරී කාමරය පාවිච්චිකිරීම හෝ පාවිච්චිකිරීමට ඉඩදීම හෝ නොකළ යුතුයි.

70. බෝවෙන රෝගයකින් හෝ සෛම රෝගයකින් හෝ වසංගත රෝගයකින් හෝ පෙළෙන නොවූ හෝ ලගදී පෙළෙන නොවූ හෝ එහි රෝගයකින් පෙළෙන කිසිවකුට ළඟදී සාන්තු කිරීමෙහි යෙදී සිටියාවූ කිසිම කෙනෙකුට ඒ රෝගය බෝවීමට හා රෝග බීජයක් මෝරණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවන කොන් කිරී පව්වියට හෝ කිරී කාමරයට ඇතුල්වීමටවත් කිරී පිළියෙළ කිරීමේ, විකිණීමේ හෝ ගෙනයාමේ කටයුත්තකට සහභාගිවීමට වත් බලපත්‍රකාරයා විසින් හෝ කිරී පව්විය හෝ කිරී කාමරය හැරවී සිටින කිසිවකු විසින් හෝ ඉඩ නොදිය යුතුයි.

71. කිරී පව්වියේ රක්ෂාවේ නියුක්ත අසම්පූර්ණ අතර යම් බෝවෙන රෝගයක්, සෛම රෝගයක් හෝ වසංගත රෝගයක් හටගනුනොත් හෝ ඒ පිළිබඳව යම් සැකයක් පැණනොහොත් බලපත්‍රකාරයා විසින් ඒ බව වහාම ප්‍රධානතුමාට දැනුම් දිය යුතුයි.

72. කිරී පව්වියක බලපත්‍රකාරයා විසින් කාරයෝගයෙන්, දරුණු ලෙස මුරුල්ල උදවිල්ලෙන්, කුර හා කට ලෙසින් ඇත්තූ, කන් හම් ගව වසංගත රෝගයෙන් හෝ මුරුල්ලේ සෑදෙන "ඇත්විනොමිකොසිස්" නම් රෝගයෙන් පෙළෙන කිසිම ඵලදෙනෙකුගෙන් ලත් කිරී විකිණීම හෝ විකිණීමට ඉඩදීම, හෝ මිනුමන්ගේ පාවිච්චිය සදහා විකිණීමට අදහස්කරන කිරී මිලට එවූ කිරී එකතුකිරීම හෝ එකතුකිරීමට සැලැස්වීම හෝ එකතු කිරීමට ඉඩදීම හෝ නොකළ යුතුයි.

73. ප්‍රධානතුමා විසින් අවුරුදුපතා සෑම බලපත්‍ර ලත් කිරී පව්වියකම අයිතිකාරයා වෙත බහු ගටනේ රක්ෂාවෙහි නියුක්ත එක් එක් කිරී මෙලෙන්ද, මෙහුගෙන් ඒ අගයේ නම් හා මාසට ඇතිල්ලේ සලකුණක් බලපත්‍රකාරයාගේ නමින් කිරී පව්වියේ ලියාපදිංචිකිරීමේ අභිකරණ අඩංගු ලියාපදිංචිකිරීමේ කාර්යාලයක් බැගින් නියුක්ත ශුද්ධයි. ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් මෙලදු නිලධාරියකු විසින් ඒ අග පරීක්ෂාකර බලපත්‍ර ලැබ බහු බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සෛම රෝගයකින් නොපෙළෙන්නකු යයි සහතික කරනු ලබනතුරු එබඳු ලියාපදිංචිකිරීමේ කාර්යාලයක් නියුක්තකරනු නොලැබේ. එබඳු ලියාපදිංචිකිරීමේ කාර්යාලයක් වෙන කෙනෙකුට පැමිණ නොහැකිය.

74. (1) ප්‍රධානතුමා විසින් හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලයපවරනලද මිනෑම නිලධාරියකු විසින් මිනෑම බලපත්‍ර ලත් කිරී පව්වියකින් හෝ බලපත්‍රලත් කිරී පව්වියකින් ලත් කිරී මිනුණන්හට, කිරී විකිණීමට තබන්නාවූ හෝ ඇවිදීමින් කිරී මිනුණන්හට හෝ කිරී බාරදෙන්නට ගෙනයන්නාවූ මිනෑම කෙනෙකුගෙන් එයට නියම මුදල ගෙවා මිනුණර බැලීම පිණිස කිරී සැම පලයක් මිනෑම මේලාවක ඉල්ලා ඊට වැටහෙන මුදල ගෙවා ලබාගත හැකිය.

(2) කිසිම කිරී පව්වියක බලපත්‍රකාරයකු විසින්, ලියාපදිංචි කරනු ලැබූ කිරී මෙලෙන්දකු විසින්, හෝ වෙනත් අයකු විසින් කිසිප්‍රකාර මේ අතුරු ව්‍යවස්ථාවේ (1) වැනි ඡේදය යටතේ කරනලද ඉල්ලීමක් ප්‍රතික්ෂෙප නොකළ යුතුයි.

75. එක එක එලදෙනෙකුගෙන් ලත් කිරී විකිණීමට හෝ මෙලදුම පිණිස ඉදිරිපත් කිරීමට කැමති සෑම අයකු විසින්ම තමා ලියාපදිංචි කළ කිරී සපයන්නකු වශයෙන් කායැසි සභාවේ පොත්වල සවහන් කරවාගත යුතුයි.

76. ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද මෙලදු නිලධාරියකු විසින් එලදෙන, ස්ථානය හා උපකරණ පරීක්ෂාකර බලා එබඳු අයකු ලියාපදිංචි නොකළ යුතුයයි යෝජනා කරන්නේ නම් ප්‍රධානතුමාට ඒ අග කිරී සපයන්නකු වශයෙන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂෙප කරන හැකිය.

77. ලියාපදිංචි කරනු ලැබූ සෑම කිරී සපයන්නකු විසින්ම—

- (a) ගවබුට, එහි පාවිච්චිකරන උපකරණ හා වෙනත් දේවල් ගුඹ පමිතුව තබාගැනීමටත්;
- (b) කිරීදෙවන අග හා කිරී බෙදුගරින අග රෝගයකින් නොපෙළෙන අයවන බවටත්;

අවශ්‍ය සියලුම විධිවිධාන හා පිළිවෙත් යොදාගැනීමට වග බලාගත යුතුයි.

78. කිරීදෙවන මේලාව එක්කම ඊට මත්තෙන් ඵලදෙනගේ මුරුල්ල හා තනපුටු හොදට ගුඹ පමිතුකොට පිරිසිදු කොත රෙද්දකින් සෝදු කිරීදෙවන අගයේ අන් හොදට සෝදු පිරිසිදු කරගෙන මේ වෙනම මිස නැත්නම් ලියාපදිංචිකරනලද කිසිම කිරී සපයන්නකු විසින් කිසිම ඵලදෙනෙකුගෙන් කිරී දෙවිමට සැලැස්වීම නොහොත් ඉඩදීම හෝ නොකළ යුතුයි.

79. ලියාපදිංචිකරනලද කිරී සපයන්නකු විසින් ඉල්ලීමක් කොට ප්‍රධානතුමාගෙන් නොමිලයේ ලබාගත් හඳුනාගැනීමේ කාර්යාලයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් ලියා පදිංචිකළ කිරී සපයන්නකු වෙනුවෙන් කිරී බෙදුගරියගුණ නැත.

80. (1) ලියාපදිංචිකරනලද සෑම කිරී සපයන්නකු විසින්ම කිරී එකතුකිරීමට, වින්කර කැබීමට හෝ බෙදු ගැරීමට සැලැස් විය යුත්තේ—

- (a) සරිසිදු ද්‍රව්‍යයකින් සාදන ලද්දකුද;
- (b) හුදුහුදු වැස්මක්, මුඛියක්, හෝ ඇඹසක් සපයා ඇත්තාවූද;
- (c) දිනපතා පැහෙන උණුවතුරෙන් සේදිය හැක්කාවූද භාජනවලට.

(2) ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරී සපයන්නකු විසින්ම කිරී එකතුකිරීමට, වින්කර කැබීමට හෝ බෙදුගැරීමට පාවිච්චිකරන සෑම භාජනයක්ම ඒ භාජනය පාවිච්චිකරන එක් එක් මාරයට පසුව පසුබුට ඇල්වතුරෙන්ද, දෙවනුව උණුවතුරෙන් හා සෝඩා වලින්ද අමසාන වශයෙන් උණකර තිබෙනලද වතුරෙන්ද සේදීමට සැලැස්විය යුතුයි.

81. (1) ගම් ප්‍රදේශය ඇතුළත යම් ස්ථානයක කඩා, ඒ ප්‍රදේශය පිටත නිපදවනලද කිරී විකිණීමට බලාපොරොත්තුවන සෑම අයකු විසින්ම, කිරී බෙදුගරියනකු වශයෙන් තමා කායැසි සභාවේ පොත්වල ලියා පදිංචි කරවා ගත යුතුයි.

(2) එබඳු ලියා පදිංචිකිරීමක් සදහා කිසිම ගාස්තුවක් හෝ මුදලක් අයකරනු නොලැබේ.

82. ලියාපදිංචිකළ සෑම කිරී බෙදුගරියනකු විසින්ම ඒ බෙදු ගරියනා ගටනේ කිරී විකිණීමට යෝග්‍යතා සොස් භාරදීම සදහා රක්ෂාවේ යොදවාගෙන එබෙහි එක් එක් කිරී මෙලෙන්ද වෙනුවෙන් ප්‍රධානතුමා ලවා අවුරුදුපතා ලියාපදිංචිකිරීමේ කාර්යාලයක් නියුක්ත කරවා ගත යුතුයි.

83. (1) කිරී නිපදවනු ලබන කිරී පව්විය පිටිටා ඇති ප්‍රදේශ ගෙහි විධිවිධ ප්‍රකාර සංස්ථාපිත ප්‍රදේශාධිකාරී සභාවේ ප්‍රධානතුමා විසින් 81 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කිරී පව්විය පරීක්ෂාකර බැලීමෙන් පසුව යම් අයකු පිටතින් ගෙනෙනු ලබන කිරී බෙදු ගරියනකු වශයෙන් ලියාපදිංචි කිරීමට හුදුහුදු සියලු සැලකුම් සිටින්නේ නම් ප්‍රධානතුමා විසින් එබඳු අගකු එසේ ලියාපදිංචි කිරීමට හුදුරුවන්නෙහි ප්‍රකාශකරන හැකිය.

(2) ගම්බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සෛම රෝගයකින් කොරව සිටින්නේ කියා එකී ප්‍රධානතුමා විසින් බලය පවරනලද මෙලදු නිලධාරියකු විසින් පරීක්ෂාකර බලා සහතික කරනු ලබන ඉහත සදහන් 81 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ප්‍රධානතුමාට යම් කිරී මෙලෙන්දකුට ලියාපදිංචි කිරීමේ කාර්යාලයක් නියුක්ත කිරීමද, එලෙසම ප්‍රතික්ෂෙප කළ හැකිය.

- (4) ඒ කඩපලේ හෝ එහි අවට ඇති කායනී සභාව සහකාරවූ ගොඩනැගිල්ලක, කඩකාමරවල හෝ ලාම්පුම්පිල කිසිම කොටසකට හෝ වෙනම දේපලකට හෝ අලාභයක් කිරීම හෝ කිසියම් පුද්ගලයන් කිරීම හෝ ඒ වෙළඳුම්පලේ පාවිච්චිය සඳහා සපයා තිබෙන චතුර නරක්කිරීම හෝ අපිරිසිදුකිරීම; හෝ
- (5) ඒ වෙළඳුම්පලට අයිති ගොඩනැගිල්ලක භූමිභාගයේ කොටසක් කොටස බිඳියකින්වත් කොටසකිරීම හෝ එහි කලක් පවතින ලෙස සම් පැලැල්ලක්, වැටක් හෝ වෙනම දෙයක් සෑදීම; හෝ
- (6) ප්‍රධානතමාගේ විශේෂ අවසරයක් නොමැතිව සමය 6 සිට ෮ දේ 6 දක්වා කාලය තුළදී ඒ කඩපල ඇතුළත කිසිම බඩුපුටුවක් නැඹීම; හෝ
- (7) එහි වෙළඳුම් පිණිස ප්‍රදේශය කරනු ලබන පලතුරු, එලවලු, මස්, දඩමස්, හෝ වෙනත් ආහාර වස්තු අපිරිසිදු කිරීම හෝ සෞඛ්‍යසම්පන්න නොවූ කිසිම ස්වභාවයක නැඹීම; හෝ
- (8) පිරිසිදු ලෙසටත්, මැස්සන්ට පැමිණිය නොහැකි ලෙසටත් කිසිපරිදි සාදනලද පෙච්චිල නඩා මිස පියනු ලැබූ හෝ නොලැබූ හෝ කිසිම ආහාර ද්‍රව්‍යයක් විකිණීමට නැඹීම; හෝ

නොකළ යුතුයි.

100. ගම්බද වෙළඳුම්පලක හෝ කඩපලක ඕනෑම කඩ බක්කියක් පාවිච්චිකරන හෝ එහි නතරවී සිටින සෑම අයකු විසින්ම ඒ කඩ බක්කිය තුළ හෝ ඒ අසල සොදිත් වැසෙන පියනක් හෝ වැස්මක් ඇතිවූද මැස්සන්ට ඇතුල්විය නොහැකිවූද භාජනයක් නඩා ඒ භාජනයට සියලුම කුණ රුඳුම් ආදිය දැමිය යුතුයි.

101. කිසිම ගම්බද වෙළඳුම්පලක හෝ කඩපලක භූමිභාගයෙහි කිසිවෙකු විසින් දුම්ලි හෝ කුණ රුඳුම්, කිසියම් සහකුගේ අවට හෝ සම්, හෝ වෙනත් සෞඛ්‍යයට හානිවිය හැකිවූ හෝ අප්‍රියවිය හැකිවූ වෙනත් කිසිම ද්‍රව්‍යයක් පිසිකර නොදැමිය යුතුයි.

102. ගම්බද වෙළඳුම්පලක් භාරව සිටින අයට හෝ ගම්බද වෙළඳුම්පලක කටයුතු බලා කරවීමට හෝ එහි සාස්තු හා කුලී අයකිරීමට හෝ එහි සාමා ආරක්ෂා කොට එය ගැබ් පවත්වන නඩා ගැනීමට හෝ කායනී සභාව විසින් පත්කරනලද වෙනත් අයකුට නීතිප්‍රකාර නම් රජකාරිය ඉහිටිකිරීමේදී කිසිවකු විසින් ඊට බාධාවක් හෝ විරුධකමක් නොපෑ යුතුයි.

103. රථවාහනයක් පදවන්නකු විසින් ඒ රථවාහනය ගම්බද වෙළඳුම්පලකට අයිති භූමිභාගය ඇතුළත හෝ එය අයිතේ හෝ රථවාහනයෙන් බඩු බැමට හෝ ඊට බඩු පැටවීමට හෝ වුවමනාවට වඩා දීර්ඝ කාලයක් නවත්වා නොහැකිය යුතුයි.

104. ගම්බද වෙළඳුම්පලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ කාවකාලික වශයෙන් වසා දැමීම ගැන අණබෙර ගැස්වීමෙන් හෝ තමාට සුදුසුකම් හැරෙන වෙනත් ප්‍රකාරයකින් හෝ ප්‍රධානතමා විසින් කල් ඇතුළුව දැනුම් දිය යුතුයි.

පුද්ගලික වෙළඳුම්පලවල් හා කඩපලවල්

105. ගම්කිසි (ප්‍රසිඛ) වෙළඳුම්පලකට අයිතිවූ පුද්ගලයන් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳුම්පලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතුයි.

106. (1) ඒ සඳහා ප්‍රධානතමා විසින් නිකුත්කරනලද බලපත්‍රයක් පිට මිස නැත්නම් (වෙළඳුම්පලකට අයිති පුද්ගලයන්ගේ බාහිරවූ) කිසිම පුද්ගලයන් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳුම්පලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වා ගෙන යාම හෝ නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදය යටතේ නිකුත් කරනු ලබන සෑම බලපත්‍රයක්ම—

- (a) මීට යාකොට ඇති A උප ලේඛනයේ සඳහන් පෝර්මයේ ප්‍රකාරයට මිස යුතුයි;
- (b) එහි දක්වන කොන්දේසිවලට යටත්විය යුතුයි;
- (c) 108 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස නිස්එක් වැනිදාට අවසාන විය යුතුයි.

(3) 1 වැනි ඡේදය යටතේ නිකුත් කරනු ලබන එක් එක් බලපත්‍රය වෙනුවෙන් වූ ගාස්තුව රුපියල් එකසියයකි.

107. පුද්ගලික වෙළඳුම්පලක් හෝ කඩපලක් පිහිටුවීමට බලාපොරොත්තුවන භූමිභාගය සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිර්ධාරණය විසින් අනුමතකරනු ලබනතුරු එහි පුද්ගලික වෙළඳුම්පලක් හෝ කඩපලක් පිහිටුවීමට හෝ පවත්වා ගෙන යාමට බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවාසිකමක් නැත.

108. මේ අනුරූ ව්‍යවස්ථාවලින් යම් අනුරූ ව්‍යවස්ථාවක් හෝ බලපත්‍රයේ කොන්දේසිවලින් යම් කොන්දේසියක් හෝ කඩකිරීම නිසා ගම්බද උපවිධයකින් බලපත්‍රකාරයකු දෙවෙනි වරට හෝ ඊට අනතුරුව වරදකාරයකු කොට විනිසභාවකරනු ලැබූ විට 106 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ නිකුත්කරනලද බලපත්‍රයක් ඒ උපවිධය මගින් අවලංගුකළ හැකිය. එසේ අවලංගුකිරීම හේතුකොටගෙන ඒ බලපත්‍රකාරයාට කිසියම් අලාභයක් අයකරගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

109. ගම්බද උපවිධයකින් කලින් බලපත්‍රයක් අවලංගුකරනු ලැබූ කිසිවකුට ප්‍රධානතමා විසින් 106 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් නිකුත්කිරීම ප්‍රතික්ෂේපකළ හැකිය.

සාමාන්‍ය

110. සුදුසු වූ හැම කල්හිම ප්‍රධානතමා විසින් රෝග සෞඛ්‍ය පරීක්ෂකයෙකු විසින් ප්‍රධානතමාගෙන් ලියවිල්ලකින් බලය ලත් වෙනත් ඕනෑම කෙනෙකු විසින් ඕනෑම වෙළඳුම්පලකට හෝ කඩපලකට ඇතුල්වී ඒ වෙළඳුම්පල හෝ කඩපල හෝ එහි වෙළඳුමට කඩා තිබෙන නොහොත් ප්‍රදේශයකර තිබෙන ඕනෑම ආහාර ද්‍රව්‍යයක් පරීක්ෂා කිරීම නිත්‍යකුකුල වන්නේය. තවද මේ අනුරූ ව්‍යවස්ථාව යටතේ තම රජකාරිය ඉහිටිකිරීමේදී පුළුන්කා කවර නිර්ධාරණයකට වත් කිසිවකු විසින් බාධාකිරීම හෝ විරුධකමක් පෑම නොකළ යුතුයි.

අප්‍රියවූ හා අත්හරයදිය යුතු කමිහසන්

111. (1) පහත දැක්වෙන කමිහසන් අප්‍රියවූ කමිහසන් වශයෙන් සැලකිය යුතුයි:—

- (a) සබන් සෑදීම;
 - (b) පොල්ලෙලි පෙහවීම පිණිස කොටුවක් නඩාගැනීම.
- (2) පහත දැක්වෙන කමිහසන් අත්හරයදිය යුතු කරමාසන් වශයෙන් සැලකිය යුතුයි:—
- (a) කොප්පර ගබඩාකිරීම;
 - (b) යනතු සුනාදියෙන් කෙල් හිදීම;
 - (c) පොල් වියලා සකස්කිරීම;
 - (d) ජල බලයෙන් වාළු බලයෙන් හෝ වෙනත් යාන්ත්‍රික බලයකින් ලී කැන් හෝ දුම් දඬු ඉරීම;
 - (e) සෝඩා ලෑමෙන්හි ආදී සිසිල් බීම වැනි සෑදීම;
 - (f) පිදුරු ගබඩාකිරීම;
 - (g) ගිනිපෙච්චි කර්මාන්තය;
 - (h) එක ගෝනියකට වඩා අලු හුණු ගබඩාකිරීම;
 - (i) කඩුක්ගල්, ලබාගැනීමට ගල් වලුවල් හැරීම.

(3) පහත සඳහන් කමිහසන් අප්‍රියවූ හා අත්හරයදිය යුතු කමිහසන් වශයෙන් සැලකිය යුතුයි:—

ගබොල් හෝ උලු පිච්චීම

112. (1) සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිර්ධාරණයෙන් රෙකමන පිට ප්‍රධානතමා විසින් ඒ සඳහා නිකුත්කරනලද බලපත්‍රයක් දරන්නේනම් මිස නැත්නම් කිසිවකු විසින් අප්‍රියවූ කිසියම් කර්මාන්තයක් හෝ අත්හරයදිය යුතු කිසියම් කර්මාන්තයක් කරගෙන යාම නොකළ යුතුයි.

(2) 121 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ අවලංගු නොකරන ලද්දේ නම් සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස නිස්එක් වැනිදාට අවසාන වන්නේය.

(3) කිසිම බලපත්‍රයක් වෙත කෙනෙකුට පැවරිය නොහැකිය.

113. (1) අප්‍රියවූ කිසියම් කමිහසන් හෝ අත්හරයදිය යුතු කිසියම් කමිහසන් කරගෙන යාමට බලාපොරොත්තුවන ස්වභාවය සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිර්ධාරණය විසින් අනුමත කරනු ලැබූද;

(2) ඒ සඳහා පුරෝජනය ගැනීමට බලාපොරොත්තුවන යම් ගොඩනැගිල්ලක් තිබෙනම් එය පහත සඳහන් කිසිමයන්ට එකඟ වීද තිබෙනොත් මිස නැත්නම් කිසිවකුට බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත. ඒ කිසිමයන් කවරේදත්:—

- (a) ගොඩනැගිල්ල හොඳහැටි සාදකිනිම යුතු වෑන් හැර එය ඇතුළට හොඳව හුලා වැදෙන ලෙසත්, හොඳව එළිය වැටෙන ලෙසත් සෑහෙන තරම් කාණු හා වැසිකිලි පහසුකම් ඇතුළත් කිනිම යුතුයි;
- (b) ඒ ගොඩනැගිල්ලේ වහල කල්පවතින ද්‍රව්‍යවලින් සාදා එහි බිම සිමෙන්ති දමා තිනිම යුතුයි;
- (c) ඒ ගොඩනැගිල්ලේ වහල්පල පොළවේ සිට අභි භයකට නොඅඩුවිය යුතුයි;
- (d) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම විවෘතකළ හැකිවූ ජනේල තිනිම යුතුයි; තවද ඒ ජනේල විවෘතකළ විට ඒ විවෘතව පවත්නා කොටස මතුපිට බිඳුණු පහසුකමක් එකපංගුවකට අඩු නොවිය යුතුයි;

- (e) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම බිත්ති උසින් අඩි හතකට නො අඩුව ගඩොල්, ගල්, හෝ කඩොක ගල් මිලින් සාදනලදු නිසි යුතුයි;
- (f) ඒ බිත්තිවල ඇතුල් පැහ බිම සිට අඩුගණනේ අඩි හතරක් වත් අඩුගණනට උසට සිමෙන්තියෙන් කපලොරුකොට අවශ්‍යම නොවන පිණිස බදුමෙන් කපලොරු කරනු ලැබ සුදුසුගුණ ගාන ලදුව නිසි යුතුයි;
- (g) ඒ ගොඩනැගිල්ලේ ලී වැඩ හොඳ සාමකාරන ලදුව හෝ සුදුසුගුණ ගාන ලදුව හෝ නිසි යුතුයි.

114. බලපත්‍රයක් නිකුත්කරනලද කාල සීමාවක් ඇතුළතදී ඕනෑම වේලාවක ඒ බලපත්‍රය නිකුත් කරනු ලැබූ අවස්ථාවේ හෝ අන්තර්ගතයකට කමිත්තයක් සඳහා පාර්ලිමේන්තුවක කිසිදු මතභේදයක් නොවන පරිදි 113 වැනි අනුරූ මාර්ගාංගි විධිවිධානවලට එකඟව නොපවත්වන නම් ප්‍රධානතුමා විසින් සෞඛ්‍යම පිලිබද වෛද්‍ය නිර්දෝෂතාවයේ රෙකමන් පිට බලපත්‍රකාරයා වෙත භාරකරවනු ලබන දත්විමකින් ඒ දත්විමේ සඳහන් කර තිබෙන ද්‍රව්‍යකට ප්‍රමාණයන් ඒ ගොඩනැගිල්ල එකී විධිවිධානවලට එකඟ වන පරිදිදෙන කළ යුතු සෑම දෙයක්ම කරන ලදී මනාද කියා බලපත්‍රකාරයාට නිවේදනය කළ හැකිය.

(2) මේ අනුරූ මාර්ගාංගි 1 වැනි ඡේදය යටතේ දත්විමක් භාරකරනු ලැබූ යම් අවස්ථාවක හෝ අන්තර්ගතයකට කමිත්තයක් සඳහා බලපත්‍රලත් කිසිවකු විසින් ඒ දත්විමේ දක්වා ඇති නියමයන් එහි සඳහන් කාලය ඇතුළතදී ඉක්බිතිව පැහැර හැරිය යුතු නැත.

115. 114 වැනි අනුරූ මාර්ගාංගි යටතේ වූ ඕනෑම දත්විමක් බලපත්‍රකාරයා විසින් අවස්ථාවක හෝ අන්තර්ගතයකට කමිත්තයක් කරගෙන යන ස්ථානයේ සෞඛ්‍ය හෝ අලංකාර ඇත්නම් ඒ වූ විට, හෝ බලපත්‍රකාරයා විසින් එකී ස්ථානයේ රක්ෂාවේ යොදා ගන්නාලද යම්කිසිවකට භාරකරනු ලැද්දකු විටෙක, එය ඒ බලපත්‍රකාරයාට භාර දුන්නාක් මෙන් සැලකිය යුතුයි.

116. යම් අවස්ථාවක හෝ අන්තර්ගතයකට කමිත්තයක් කර ගෙනයාම සඳහා බලපත්‍රලත් අය විසින්—

- (a) ඒ කමිත්තය සඳහා පාර්ලිමේන්තුව සෑම ගොඩනැගිල්ලකම සිම දිනපතා අනුගාමකයෙකු වැඩවනු කිරීමටද;
- (b) අඩුගණනේ දොළොස් මාසකට එක වරක් බැහින්වත් එබඳු සෑම ගොඩනැගිල්ලකම බිත්තිවල දුළු හුණු ගැවීමටද;
- (c) ඒ කමිත්තය සඳහා පාර්ලිමේන්තුව සියලුම උපකරණ වේලාවල හා භාජන සුබවිච්චිතව කැබීමටද;
- (d) සියලුම තණ, භූමිභාගය අනුගාමකයෙකු දමන කැලි කාලය රෙහු බොහෝ කාලකැබලිද ඒ කමිත්තයේ වෙනත් යම් යම් කටයුතු සඳහා යොදවන්නේ නැති සියලුම දූමසද, අවරණය කරනු ලැබූ භාජනවල දමා දිනපතා ඒ කමිත්තය කරගෙන යන භූමිභාගයෙන් ඉවත්කර වීමටද;

සැලැස්විය යුතුයි.

117. යම් අවස්ථාවක හෝ අන්තර්ගතයකට කමිත්තයක් කරගෙන යාමට බලපත්‍ර ලත් කිසිවකු විසින් කිසියම් ලිදක් හෝ වැඩක් හෝ ගොවක්, මසක්, ඇලක්, දොලක්, දියපාරක්, විලක් හෝ ගොඩ සිටින පිහිටි වෙනත් යම් ජලසානයක් අපවිත්‍ර කිරීම හෝ දූෂණ කිරීම හෝ නොකළ යුතුයි.

118. යම් අවස්ථාවක හෝ අන්තර්ගතයකට කමිත්තයක් කරගෙන යාමට බලපත්‍ර ලත් කිසිවකු විසින් අසල්වැසි අයට කරදරයක් සිත්පානියම් සම්පද්දෙකින් හෝ බඩුන්ගේ සෞඛ්‍යයට හෝ සැප පහසුකම්වලට අහනුරක් සිත්පානියම් පරිද්දෙකින් හෝ ඒ කමිත්තය කරගෙන යා යුතු නැත.

119. යම් අවස්ථාවක හෝ අන්තර්ගතයකට කමිත්තයක් කරගෙන යාම සඳහා බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ කමිත්තය කරගෙන යන අවස්ථාවලදී එයින් නිකුත්වන අවස්ථාව වාතය හා ගෑස්—

- (a) අන්තර්ගතයකට හෝ අවස්ථාවකට විපාකයක් ඇතිනොවි සුදුසු අගුණකට ඉහලට ගොස් උඩු හුලගටම යම්මිශ්‍රිති විකාශනවනු ලැබීමට; හෝ
- (b) එක පල්ලේම ගින්නක් මැදින් හෝ ඒවා උකුකරණ උපකරණයක් ඇතුළත හෝ සවිනු ලැබීමට; හෝ

සැලැස්විය යුතුයි.

120. සෑම සුදුසු වේලාවලදීම ප්‍රධානතුමාට හෝ සෞඛ්‍යම පිලිබද වෛද්‍ය නිර්දෝෂතාවයේ රෙකමන් පිට කමිත්තයක් සඳහා පාර්ලිමේන්තුවක කිසිදු මතභේදයක් නොවන පරිදි 113 වැනි අනුරූ මාර්ගාංගි විධිවිධානවලට එකඟව නොපවත්වන නම් ප්‍රධානතුමා විසින් සෞඛ්‍යම පිලිබද වෛද්‍ය නිර්දෝෂතාවයේ රෙකමන් පිට බලපත්‍රකාරයා වෙත භාරකරවනු ලබන දත්විමකින් ඒ දත්විමේ සඳහන් කර තිබෙන ද්‍රව්‍යකට ප්‍රමාණයන් ඒ ගොඩනැගිල්ල එකී විධිවිධානවලට එකඟ වන පරිදිදෙන කළ යුතු සෑම දෙයක්ම කරන ලදී මනාද කියා බලපත්‍රකාරයාට නිවේදනය කළ හැකිය.

121. යම් අවස්ථාවක හෝ අන්තර්ගතයකට කමිත්තයක් කරගෙන යාමට බලපත්‍ර ලත් කිසිවකු විසින් අසල්වැසි අයට කරදරයක් සිත්පානියම් සම්පද්දෙකින් හෝ බඩුන්ගේ සෞඛ්‍යයට හෝ සැප පහසුකම්වලට අහනුරක් සිත්පානියම් පරිද්දෙකින් හෝ ඒ කමිත්තය කරගෙන යා යුතු නැත.

ගෙවීදුල්

122. යම් ප්‍රදේශයක් ඇතුළත පිහිටි ඕනෑම ගෙයක පදිංචිකාරයා විසින් හෝ (පදිංචිකාරයකු නැත්නම්) ඒ ගෙය අයිතිකාරයා විසින් හෝ ඒ ගේ අවට ශුච්චිවිකුලයක් සහිතව සුදුසු තත්වයකට තුණු රෙහුවලින් හා වල්පැළෑටි මිලින කොරවත් කඩාගත යුතුයි.

ගෙවල් ශුච්චිවිකුල කිරීම

123. යම්කිසි ගෙයක් බොහෝ අවස්ථාවක නිකුත්වන හෝ එහි පදිංචි සිටින අයගේ නොහොත් අසල්වැසින්ගේ සෞඛ්‍යයට බාධාවන තරම් කැබිලි ගිය තත්වයක තිබෙන පොළොවකට වෙත භාරකරවනු ලබන ලියවිල්ලකින් වූ දත්විමකින් ඒ දත්විමේ සඳහන් කරනු ලබන ද්‍රව්‍යකට ප්‍රමාණයන් ඒ ගොඩනැගිල්ල එකී විධිවිධානවලට එකඟ වන පරිදිදෙන කළ යුතු සෑම දෙයක්ම කරන ලදී මනාද කියා බලපත්‍රකාරයාට නිවේදනය කළ හැකිය.

124. (1) 123 වැනි අනුරූ මාර්ගාංගි යටතේ දත්විමක් භාර කරනු ලැබූ සෑම ගෙයකටම විසින්ම ඒ දත්විමේ නියමයන් නියමිත කාලසීමාව ඇතුළතදී ඉටුකළ යුතු වන්නේය.

(2) යම් ගෙයකට, 123 වැනි අනුරූ මාර්ගාංගි යටතේ වූ දත්විමක නියමයන් ඉටු නොකරන නම් නැතහොත් පැහැර හැරී නම් එහි ප්‍රධානතුමා විසින් ඒ වැඩ කරවා ඒ සඳහා දරන ලද ගෙවැනිවිදිය කායී සභාවට අගවිය යුතුව තිබෙන අයක් මෙන් අයකරගත හැකිය.

අගවි ඉවත්කිරීම හා කැළ ගොඩනගා

125. අගවි ඉවත්කිරීමේ සේවයක් ආරම්භකරන ලද්දකු ප්‍රදේශයක් ඇතුළත පිහිටි ඕනෑම ඉඩමක අයිතිකාරයකුට ලියවිල්ලකින් භාරදෙනලද දත්විමකින් සෞඛ්‍යම පිලිබද වෛද්‍ය නිර්දෝෂතාවයේ රෙකමන් පිට බලපත්‍රකාරයා වෙත භාරකරවනු ලබන දත්විමකින් ඒ දත්විමේ සඳහන් කර තිබෙන ද්‍රව්‍යකට ප්‍රමාණයන් ඒ ගොඩනැගිල්ල එකී විධිවිධානවලට එකඟ වන පරිදිදෙන කළ යුතු සෑම දෙයක්ම කරන ලදී මනාද කියා බලපත්‍රකාරයාට නිවේදනය කළ හැකිය.

126. අගවි ඉවත්කිරීමේ සේවයක් ආරම්භකරනලද්දකු ප්‍රදේශයක් ඇතුළත පිහිටි ඕනෑම ඉඩමක තිබෙන 125 වැනි අනුරූ මාර්ගාංගි සඳහන් කරනලද ප්‍රමාණයකට හා ආකාරයකට සාදනලද බාල්දි වැසිකිලියක් නොවන්නාවූ ඕනෑම වැසිකිලි මගින් හෝ වැසිකිලියක් සහිතව සුදුසු තත්වයකට ගෙන යාමට අවශ්‍යය පිලිබද වෛද්‍ය නිර්දෝෂතාවයේ රෙකමන් පිට බලපත්‍රකාරයා වෙත භාරකරවනු ලබන දත්විමකින් ඒ දත්විමේ සඳහන් කර තිබෙන ද්‍රව්‍යකට ප්‍රමාණයන් ඒ ගොඩනැගිල්ල එකී විධිවිධානවලට එකඟ වන පරිදිදෙන කළ යුතු සෑම දෙයක්ම කරන ලදී මනාද කියා බලපත්‍රකාරයාට නිවේදනය කළ හැකිය.

127. 125 වැනි අනුරූ මාර්ගාංගි හෝ 126 වැනි අනුරූ මාර්ගාංගි සඳහන් කරන ලද ප්‍රකාර නිවේදනයක් භාරකරනු ලැබූවූ සෑම අයිතිකාරයකු විසින්ම මෙහෙම කාරනයක් නිසාවත් මාර දෙකකට අඩු නොවන්නාවූ හා එකී දත්විමේ සඳහන් කර තිබෙන ද්‍රව්‍යකට ප්‍රමාණයන් ඒ ගොඩනැගිල්ල එකී විධිවිධානවලට එකඟ වන පරිදිදෙන කළ යුතු සෑම දෙයක්ම කරන ලදී මනාද කියා බලපත්‍රකාරයාට නිවේදනය කළ හැකිය.

128. අගවි ඉවත්කිරීමේ සේවයක් ආරම්භකරනලද්දකු ප්‍රදේශයක් ඇතුළත පිහිටි ඕනෑම බාල්දි කඩන වැසිකිලියක් නිකුත්නාවූද ඉඩවේල සෑම පදිංචිකාරයකු විසින්ම එබඳු වැසිකිලිය සෑම කල්හිම ශුච්චිවිකුලයක්, ගසපත් ලෙසත් පවත්වාගත යුතුයි.

129. කායී සභාවේ සේවයකරන අගවි ඉවත්කරන මෙහෙ කරුවකු හැර වෙන කිසිවෙකු විසින් අගවි ඉවත්කිරීමේ සේවයක් පවත්නාවූ ප්‍රදේශයක් ඇතුළත පිහිටි බාල්දි කඩන වැසිකිලිය කින් අගවි ගෙනයාම හෝ වෙනත් ක්‍රමයකින් ඉවත ලෑම හෝ නොකළ යුතුයි.

130. දුප්පත්කම නිසා කායී සභාව විසින් නිදහස්කරනලද පදිංචිකාරයකු හැර, අගවි ඉවත්කිරීමේ සේවය පවත්නා ඕනෑම දේශයක පදිංචිකාරයා විසින් මෙහෙම කොට තිබෙන B උප වෛගනගේ දක්වන ගණනක අගවි ඉවත්කිරීමේ සේවයක් මාස්පතා කායී සභාවට ගෙවිය යුතුයි.

131. ඕනෑම ඉඩමක සාදන ඉවර කරන ලද්දකට හෝ සාදන ගෙන යනු ලබන්නාවූ මැසිකිලියක් හෝ වැසිකිලි වලින් පරික්ෂාකර බැලීම සඳහා ඉර පැයීමටත්, ඉර බැසීමටත් අතර ඕනෑම වේලාවකදී සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ගේ විසින් හෝ බහු විසින් බලය පවරනලද වෙන නිලධාරීන්ගේ විසින් හෝ එකී ඉඩමට ඇතුල්වීම නීත්‍යානුකූලය. තවද එකී ඉඩමේ පදිංචිකාරයා විසින් එබඳු නිලධාරීන්ට පරික්ෂාකිරීම සඳහා අවසරයක් සෑදීම උපකාරයක් ලෙස යුතුයි.

132. මුළු ගම් ප්‍රදේශය වෙනුවෙන් හෝ එහි යම් කොටසක් වෙනුවෙන් හෝ කැපුණ සල ඉවත්කිරීම පිණිස වැඩ පිළිවෙලක් ආරම්භකර තිබෙන විට, එබඳු සේවයක් ආරම්භකර තිබෙන ඒ ප්‍රදේශය තුළ පිහිටි ඕනෑම ඉඩමක පදිංචිකාරයා විසින් තමාගේ ඉඩම අනුගාමික දමන අර්, කුණු රෙඳුම් හා වෙනත් කැලී කසල සුදුසු පිටතක් සහිතවූද ප්‍රධානතමා විසින් අනුමතකරනලද ප්‍රමාණයක් හා හැඩයක් ඇතිවූද බාල්දියක හෝ භාජනයක තැන්පත් කරමින් යුතුයි.

133. 132 වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් කරනලද යම් ඉඩමක පදිංචිකාරයකු විසින්—

(a) ප්‍රධානතමා විසින් අණබෙර ගස්වා ප්‍රසිද්ධකිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් නිමකරනලද කාලවේලාවල් අතර දිනපතාම එකී බාල්දිය හෝ භාජනය එකී ඉඩමෙන් පිටත පෘෂ්ඨ ගමනාගමනයට අවහිරයක් ඇතිනොවන ලෙස පාලන අයිතියක් තැබීමට සැලැස් ම යුතුයි;

(b) කායී සභාවේ කසලකොට්ඨකයන් විසින් එකී බාල්දිය හෝ භාජනය හිස්කොට පෑ බලයක් ඇඟලුණද එය ඒ ස්භාවයෙන් අස්කරමින් යුතුයි.

134. 133 වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් කරනලද කාල වේලාවලදී මිස නිසිවකු විසින් 132 වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් කරනලද කිසිම බාල්දියක් හෝ භාජනයක් කිසිම පාරක නොනැවිටිය යුතුයි.

135. දුප්පත්කම නිසා කායී සභාව විසින් නිදහස්කරනලද පදිංචිකාරයකු හැර කැලී කසල ඉවත්කිරීමේ සේවය පවත්නා ඕනෑම ඉඩමක පදිංචිකාරයා විසින් මීට යාකොට තිබෙන B උප ලේඛනයේ දක්වන ගණනක කැලී කසල ඉවත්කිරීමේ ගාස්තුවක් මාස්පතා කායී සභාවට ගෙවිය යුතුයි.

136. ගම්කිසි මාසයක් වෙනුවෙන් ගෙවිය යුතු වූ 130 වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් කරනලද අගුළු ඉවත්කිරීමේ ගාස්තුවද, 135 වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් කරනලද කැලී කසල ඉවත් කිරීමේ ගාස්තුවද, ඒ එක්කම ලබන ඒ ළඟ මාසයේ දඩවැනි දින හෝ ඊට මත්තෙන් ප්‍රධානතමාට හෝ එකී ගාස්තුව අසනිවිදව එතුමා විසින් නිසිපරිදි ලියවිලිකර මිලට පවරනු ලැබූ වෙනත් කෙනෙකුට හෝ ගෙවිය යුතුය.

137. ක්‍රමවත් දිනක්කට වෙනුවෙන් සම්පාදිතව, 1929 ක්‍රි. අගෝස්තු මස 9 වැනි දින අංක 7,727 දරන ගැසට් පත්‍රයේ නියෝග යනුවෙන් සඳහන්ව පළු අනුරූ ව්‍යවස්ථා පල්ලෙපයේ ගම් ප්‍රදේශය සම්බන්ධයෙන් පමණක් එහි 12, 13, 21, 23, 24, 31, 32, 33, 34, 35, 37 (b) 50, 51, 55, 56, 58, 63, 70 හා 77 යන අනුරූ ව්‍යවස්ථා අවලංගුකිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

2. කායී සභාව විසින් හෝ කායී සභාව විසින් සම්පාදනය කරනු ලැබූ කිසිම අනුරූ ව්‍යවස්ථාවක් යටතේ හෝ විකිණීම හෝ නඩාගැනීම් තහනම් කිරීම ප්‍රකාශකරනු ලැබූ කිසිම ද්‍රව්‍යයක් පුද්ගලික වෙළඳුම්පලේ/*කඩපලේ කිසිවකු විසින් විකිණීමට හෝ විකිණීම පිණිස තබාගැනීමට බලපත්‍රකාරයා විසින් ඉඩනොදිය යුතුයි.

3. සෑම පුද්ගලික වෙළඳුම්පලක/*කඩපලක බලපත්‍රකාරයා විසින්ම පලතුරු, එලිවල, මස්, මාළු හෝ වෙනත් අහාර ද්‍රව්‍ය අපිරිසිදුකමට හෝ සෞඛ්‍ය සම්පන්න නොවූ ස්වභාවයට නොවන ලෙසට අවසරයක් සෑදිය යුතුයි.

4. බලපත්‍රකාරයා විසින් පිරිසිදු කුඩා මැස්සන්ට ඇතුළුවිය නොහැකි ලෙස හොඳ හැටියට සාදනලද්දකු විදුරු පෙට්ටිවල බහා මිස පිසනු ලැබූ හෝ පිසනු නොලැබූ හෝ කිසිම අහාර ද්‍රව්‍යයක් විකිණීම පිණිස නොහැකි යුතුයි.

5. බෝවෙන රෝගයකින්, වයංගත රෝගයකින්, හෝ සමී රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලගදී පෙළනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලගදී සාන්තකිරීමේ ගෙදි සිටියාවූ කිසිම කෙනෙකුට එකී රෝගය බෝවීමට හා රෝග බිත්තියක් මෝරුණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුපතකින් වෙළඳුම් පලේ/*කඩපලේ කිසිම කඩකිසියක්, බාහුවක් හෝ වෙනත් ස්වභාවයක් පාවිච්චිකිරීමට හෝ එහි නතරවී සිටීමට හෝ එහි මොනම ද්‍රව්‍යයක්වත් විකිණීමට තැබීමට හෝ බලපත්‍ර කාරයා විසින් ඉඩ නොදිය යුතුයි.

6. බලපත්‍රකාරයා විසින් වෙළඳුම්පලේ/*කඩපලේ භූමිභාගය ගැදීම පවිත්‍රකොට, කුණුකසලවලින් තොරව තබා ගතයුතුවන හැර මැස්සන්ගේ බෝවීම හෝ එබඳු වෙනත් අවහිරයක් ඇතිවීම වැළැක්වෙන පරිද්දෙන් ඒ භූමිභාගයෙන් අහුනා ඉවත දමන කුණු රෙඳුම් හා සියලුම කුණුකසල පුළුචා දැමීමට, වලලාදුම්මට, හෝ වෙනත් විදියකින් සුදුස්සන්කර ඉවත් කිරීමට හෝ සැලැස්විය යුතුයි.

7. බලපත්‍රකාරයා විසින් වෙළඳුම්පලේ/*කඩපල ඇතුළේ හෝ එය අසල රථවාහන නවත්වා තැබීම පිණිස විශේෂ ඉඩම් කැල්ලක් වෙන්කර තැබිය යුතුයි.

8. බලපත්‍රකාරයා විසින් වෙළඳුම්පලේ/*කඩපලේ භූමිභාගය ඇතුළත සාමය ආරක්ෂාකළ යුතුයි.

9. අණුකසල හා රෙඳුම් පිණිස බලපත්‍රකාරයා විසින් හොඳට හේන්තුවී වැහෙන්නාවූ හා මැස්සන්ට ඇතුළුවිය නොහැකිවූ භාජන සෑහෙන තරම් ගණනක් සැපයිය යුතුයි.

10. බලපත්‍රකාරයා විසින් සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරී තුමාගේ රෙකමන පිට ප්‍රධානතමා විසින් අනුමත කරනලද වර්ගයක වැසිකිලි සෑහෙන තරම් ගණනක් වෙළඳුම්පලේ/*කඩපලේ භූමිභාගය තුළ සාදා තිබිය යුතුයි.

11. ගම්කිසි වයංගත රෝගයක් පැතිරී පවත්නා කාලයකදී සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ගේ රෙකමන පිට ප්‍රධාන තුමා විසින් මේ බලපත්‍රය නාවකාලික වශයෙන් අවලංගුකළ හැකිය. එබඳු අවලංගුකිරීමක් ගැන බලපත්‍රකාරයාට අලාභයක් ඉල්ලා අස්කරගැනීමට අයිතියක් නැත.

* උවමනා නැති වන ස් කපාදමනු.

A උප ලේඛනය

බලපත්‍ර පෝර්මය

[106 වැනි අනුරූ ව්‍යවස්ථාව]

පුද්ගලික වෙළඳුම්පලක්/*කඩපලක් පිහිටුවා පවත්වා ගෙනයාම පිණිස බලපත්‍රයයි

පදිංචි _____ නැවත අයට මෙහි සඳහන් දින සිට 19— දෙසැම්බර් මස තිස්එක් වැනි දින දක්වා සෑම අවස්ථාවලදීම මීට යාකොට ඇති කොන්දේසිවලට යටත්ව පල්ලෙපයේ _____ ගම් ප්‍රදේශයේ _____ පිහිටා තිබෙන _____ නිසා ඉඩමේ පුද්ගලික වෙළඳුම්පලක්/*කඩපලක් පිහිටුවා පවත්වාගෙන යෑමට මෙයින් බලය දෙනු ලැබේ.

පල්ලෙපයේ ගම් කායී සභාවේ ප්‍රධානතමා.

19—ක්‍රි. _____ මස _____ වැනි දින දී.

ඉහත දැක්වූ බලපත්‍රය පිළිබඳ කොන්දේසි

1. පුද්ගලික වෙළඳුම්පලේ/*කඩපලේ අයකුගැනි ගාස්තු හා කුලීවල ලැබියයුත් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් පිළියෙලකොට වෙළඳුම්පලේ/*කඩපලේ සියලුදෙනාටම පෙනෙන ස්වභාවයක ප්‍රදේශයකර තිබිය යුතුයි.

B උප ලේඛනය

(130 වැනි හා 135 වැනි අනුරූ ව්‍යවස්ථා)

	රු. ෂ.
අගුළු ඉවත්කිරීමේ ගාස්තුව බාල්දියකට	.. 1 0
කැලී කසල ඉවත්කිරීමේ ගාස්තුව බාල්දියකට	.. 0 25

L.G.D.—GE 14/36/1.

ගම්සභා අභ්‍යුපණන

ගම්සභා අභ්‍යුපණනේ (193 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ, කොළඹ දිස්ත්‍රික්කයේ බෙම්මුල්ල ගම් ප්‍රදේශයේ ගම්කායී සභාව විසින් සම්පාදිතව, 1947 ක්‍රි. සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරන ගැසට් අතිරේකයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධනවූ එහි වගන්තියේ (3) වැනි උප වගන්තියෙන් සෞඛ්‍යය හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් සීර්කරන ලද අනුරූ ව්‍යවස්ථා.

සී. ඕ. ප්‍රනායු,

සෞඛ්‍ය හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කායී සභාවේ මූලාධිකාරී ලේකම්වරයා.

මේ 1950 ක්‍රි. අගෝස්තු මස 14 වැනි දින කොළඹදී.

අතුරු ව්‍යවස්ථා

1. මේ අතුරු ව්‍යවස්ථාවල—

“ප්‍රධානතුමා” යනුවෙන් කාංග්‍රී සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;

“කාංග්‍රී සභාව” යනුවෙන් මෙම ප්‍රදේශයේ ගම් කාංග්‍රී සභාව අදහස් කරනු ලැබේ;

“කීර් පරිචය” යනුවෙන් මහජනයාට කීර් විකිණීම පිණිස ඵලදෙනුත් තුන්දෙනෙකුගෙන් හෝ ඊට වැඩි ගණනකින් යුක්ත කීර් පරිචයක් පිහිටුවාගෙන යා යුතු නොවේ.

“ගම් ප්‍රදේශය” යනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ බෙම්බුල්ල ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

කීර් පරිචය

2. (1) ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරන ලද බලපත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් ඵලදෙනුත් තුන්දෙනෙකුගෙන් හෝ ඊට වැඩි ගණනකින් යුක්ත කීර් පරිචයක් පිහිටුවාගෙන යා යුතු නොවේ.

(2) ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලපවරන ලද සෞඛ්‍ය පරීක්ෂකයෙක්, යම් කිසිවකු තබාගැනීමට අදහස් කරන කීර් පරිචයක් පරීක්ෂාකර බලා ඒ අග කීර් සපයන්නකු වශයෙන් ලියාපදිංචි නොකළ යුතු සි රෙකමිටරු කරන්නේ නම්, ප්‍රධානතුමා විසින් එකී අගට කීර් පරිචයක් තබාගැනීමට බලපත්‍රයක් නිකුත් නොකර සිටිය හැකිය.

3. (1) ඵලදෙනුත් තුන්දෙනකුට අඩු කීර් පරිචයකින් ලත් කීර් විකිණීමට හෝ වෙළඳුම් පිණිස ඉදිරිපත් කිරීමට කැමති සෑම අයකු විසින්ම, තමා ලියාපදිංචි කළ කීර් සපයන්නකු වශයෙන් කාංග්‍රී සභාවේ පොත්වල සටහන්කරවාගෙන ඒ සඳහා ප්‍රධානතුමාගෙන් අවසර පත්‍රයක් ලබාගත යුතුයි.

(2) ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලපවරන ලද සෞඛ්‍ය පරීක්ෂකයෙක්, යම් කිසිවකු තබාගැනීමට අදහස් කරන කීර් පරිචයක් පරීක්ෂාකර බලා ඒ අග කීර් සපයන්නකු වශයෙන් ලියාපදිංචි නොකළ යුතු සි රෙකමිටරු කරන්නේ නම් ප්‍රධානතුමා විසින් එකී අග කීර් සපයන්නකු වශයෙන් ලියාපදිංචි නොකර සිටිය හැකිය.

4. කිසිවකු විසින් වතුර හෝ වෙනත් යම් බාහිර ද්‍රව්‍යයක් හෙ ද්‍රව්‍යයක් සමග කවිලම්කරන ලද කීර් ගම් ප්‍රදේශය ඇතුළත විකිණීම, ඇවිද විකිණීම, විකිණීම පිණිස ගෙනයාම හා රඳීම හෝ ගෙනයාම හෝ විකිණීමට තැබීම නොකළ යුතුයි.

5. තමා කීර් පරිචයක බලපත්‍රකාරයකු හෝ ලියාපදිංචි කරනු ලැබූ කීර් සපයන්නකු නොහොත් එබඳු බලපත්‍ර කාරයකුගේ හෝ ලියාපදිංචිකරන ලද කීර් සපයන්නකුගේ බලය ලත් නියෝජිතයකු වන්නේ නම් මිස නැත්නම්, කිසිවකු විසින් මොනම වේලාවකදීවත් ගම් ප්‍රදේශය ඇතුළත කීර් විකිණීම හෝ විකිණීමට තැබීම, තබාගැනීම, ගෙනයාම, ඇවිද විකිණීම, හෝ විකිණීමට ඉදිරිපත්කිරීම නොකළ යුතුයි.

6. සෑම බලපත්‍රකාරයකු, ලියාපදිංචිකළ කීර් සපයන්නකු නොහොත් කීර් විකිණීමට බලය ලත් වෙළෙඳුන්කු විසින් වෙළඳුම් සඳහා කීර් ගෙනයන විට, භාරදෙන්නට යනවිට, ඇවිද විකුණන විට, නොහොත් විකිණීමට ඉදිරිපත්කරන විට, තම බලපත්‍රය, අවසර පත්‍රය නොහොත් ලියවිල්ලකින් බලය ලද ගෙනයා යුතු වාහන හැර මිනැම සෞඛ්‍ය පරීක්ෂකයකු විසින් හෝ ඒ සඳහා ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද නිලධාරියකු විසින් ඒ බලපත්‍රය, අවසර පත්‍රය හෝ ලියවිල්ලකින් බලය පෙන්වා සිටින්නට මිනැම කිසිදු ලෙසට එය පරීක්ෂාකර බලාලීමට ඉදිරිපත්කළ යුතුයි.

7. කීර් පරිචයක බලපත්‍රකාරයා විසින් යටත් පිරිසෙයින් දවසකට එක වරක්වත් සියලුම සෞම්, කුණකාළු, ගට්ඹුනු හෝ ගම්බඩු වස්තූන් වතුර කීර් පරිචයෙන් ඉවත්කරවා, මහාජනයාට කන්දෙස්කිරීමට නොවන ගම් පරිද්දෙකින් කීර් පරිචයෙන් සෑදෙන තරම් ආතව ගෙනයාමට සලස්වා ඒවාට සුදුස්සක් කරවිය යුතුයි.

8. කීර් පරිචයක බලපත්‍රකාරයා විසින් කීර් පරිචයේ සියලුම කොටස් හා එහි අවට පිහිටි ප්‍රදේශයේ ශුචිපවිත්‍ර ලෙස හා සතිපාරක්ෂක තත්වයක තබාගත යුතුයි.

9. කීර් පරිචයක බලපත්‍රකාරයා විසින් හොඳට පිරිසිදු නොකරන ලද්දකු කීර් පරිචයේ කටයුතු සඳහා විශේෂයෙන් රචිත පාම්බිම් නොකරනු ලබන්නාවූද කිසිම භාජනයකට කීර් වත්කර මි හෝ කීර් වත්කිරීමට ඉඩදීම හෝ නොකළ යුතුයි.

10. කීර් පරිචයක බලපත්‍රකාරයා විසින් විදුරු පිහත්, මප දමාලු මැටි, බෙලෙක් නොහොත් ඇතමල් හෝ තුන්තනාගම් වාත්තුකළ යකඩ බඳුනක හැර වෙනත් මොනම බඳුනකවත් කීර් වත්කර තබාගැනීමට සැලැස්වීම හෝ ඉඩදීම නොකළ යුතුයි.

11. බෝවෙන රෝගයකින් හෝ සම රෝගයකින් හෝ වෛෂ්‍ය රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලගදී පෙරිනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලගදී සාන්තුකිරීමෙහි යෙදී සිටියාවූ හෝ කිසිම කෙනෙකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝග බිජයන් මෝරුණු ලැබීමට ගතවන කාලය පසුවන වනක් කීර් පරිචයකට ඇතුල්වීම හෝ කීර් සපයන්නෙකු හෝ විකිණීමට හෝ ගෙනයාම කටයුතුවලට සහභාගිකිරීම හෝ නොකළ යුතුයි.

12. කීර් පරිචයක බලපත්‍රකාරයා විසින් හෝ ලියාපදිංචිකළ කීර් සපයන්නකු විසින් හෝ දමාවගත් යන ඵලදෙනෙකුගෙන් හෝ යම් රෝගයකින් පෙළෙන ඵලදෙනෙකුගෙන් හෝ විකිණීම සඳහා කීර් ලබාගැනීම පිණිස කීර් නොදෙවිය යුතුයි.

13. මොනම විධියේ වුවත් ගම් රෝගයක් පැතිර පවත්නා මිනැම ප්‍රදේශයක, ප්‍රධානතුමා විසින් 3 වැනි අතුරු ව්‍යවස්ථාවේ යම්වන් නිකුත්කරන ලද මිනැම බලපත්‍රයක් හෝ වුවමනා විශ්‍ය කැනී තරම් කාලයකට අමලංගුකිරීම නිත්‍යකුල වන්නේය.

14. ප්‍රධානතුමා විසින්, සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ඒ සඳහා ප්‍රධානතුමා විසින් විධිවිධ පරිදි ලියවිල්ලකින් බලපවරන ලද මිනැම කෙනෙකු විසින් මිනැම වේලාවකදී හෝ ගම් ප්‍රදේශය ඇතුළත මිනැම සාන්තකදී හෝ විකිණීමට ගෙනයන්නාවූ යොහොත් ඉදිරිපත්කරන්නාවූ කීර් පරීක්ෂාකර බලාලිය හැකිය.

15. මේ අතුරු ව්‍යවස්ථා යටතේ නිකුත්කරනු ලබන සෑම බලපත්‍රයක් හෝ අවසර පත්‍රයක්ම එකී බලපත්‍රය හෝ අවසර පත්‍රය නිකුත්කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ නිවැරදිවැනිදිට අවලංගු වන්නේය.

අපරාධ අභාරපාන වර්ග

16. ඇතුළේ දමානිබෙන ද්‍රව්‍ය දුටු මිලින් හෝ මැස්සන්ගෙන් හෝ අපවිත්‍ර වීම මැලෑක්වෙන පරිද්දෙන් කීර් ද්‍රව්‍යයකින් සාදන ලද්දකු භාජනයක හෝ කොපුවක දමා මිස නැත්නම් කිසිවකු විසින් පිහනලද්දකු කිසිම අභාරද්‍රව්‍යයක්, කැපීම, විස්කෝන්තු ආදී පිටි කෑම, පැණිරස කෑම, සරුමත්, පැණිරස බීම, චන්ද්‍රිල හෝ බෝනලවල සුරක්ෂිතලෙස තබා ඇති පලතුරු, එවෙලාවේම ප්‍රයෝජනයට ගැනීම සඳහා කපනලද, ලෙලිසනලද, හෝ බසන ලද පලතුරු වෙළඳුම් ඉදිරිපත්කිරීම, තැබීම හෝ ගෙනයාම හෝ නොකළ යුතුයි. එකී භාජනය හෝ කොපුව හැම කල්හිම ශුචි පවිත්‍රව තබාගත යුතු වාහන හැර එකී ගම් ගම් ද්‍රව්‍ය කඩන්නාවූ හෝ එය ශුචිපවිත්‍ර කරන්නාවූ හෝ අවසරවලදී හැර එය විවෘතව තබා නොගත යුතුයි.

17. (1) සෞඛ්‍ය පරීක්ෂකයකු විසින් හෝ කාංග්‍රී සභාවෙන් පත්කරන ලද වෙනත් නිලධාරියකු විසින් හෝ වෙළඳුම් තබා නිබෙන නොහොත් ප්‍රදේශයක නිබෙන මිනැම අභාර ද්‍රව්‍යයක් හෝ බීමක් පරීක්ෂාකිරීමත් වෙළඳුම් තබා නිබෙන නොහොත් ප්‍රදේශය කරනිබෙන එකී අභාර ද්‍රව්‍යය හෝ බීම අපරාධ බව හෝ මනුෂ්‍යාභාරයට කුසුදුසු බව පෙනෙන්නට තිබෙන විට එකී ද්‍රව්‍යය හෝ බීම අල්ලා තහනම් කොට ප්‍රධානතුමා වෙත හෝ සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිලධාරියකු වෙත යැවීමත් නිත්‍යකුල වන්නේය.

(2) (1) වැනි ඡේදය යටතේ අල්ලා තහනම්කරන ලද ගම් අභාර ද්‍රව්‍යයක් හෝ බීමක් අපරාධ කියා හෝ මනුෂ්‍යාභාරයට කුසුදුසු කියා හෝ ප්‍රධානතුමා හෝ සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිලධාරියකුට සහතික කරනොත්, ඒ අභාර ද්‍රව්‍යය හෝ බීම අයිතිය සිටි අගට අලාබය නොගෙවා එය විනාශකර දැමිය හැකිය.

මැරුණු සතුන්ගේ මළකුණ ඉවත්කිරීම

18. ගම්කිසි සතුකු මැරුණු විට, ඊ මැරුණු වේලාවේ සිට පැය දෙදහසක් ඉකුත්වී යන්නට මින්හොත් ඒ සතාගේ මළකුණ වලලාදුම්මට සැලැස්වීම ඒ සතා අයිතියකරයාගේ හෝ, අයිති කාරයකු නොමැති කල්හි ඒ සතාගේ මරණය සිදුවූයේ ගම් ඉඩමකදී ඉඩමේ පදිංචිකාරයාගේ හෝ යුතුකම් වන්නේය.

19. මැරුණු ගම් සතුකුගේ මළකුණක් වලලාදුම්මට 18 වැනි අතුරු ව්‍යවස්ථාවේ යටතේ වගකිය යුතු ගම් කෙනෙකු පැයදෙදහසක කාලසීමාව ඇතුළතදී ඒ සතා වලලාදුම්මට පැහැර හැරියොත් ප්‍රධානතුමා විසින් ඒ සතා වලලාදුම්මට සැලැස්විය යුතු වාහන හැර ඒ නිසා දරන්නට යෙදුණාවූ විශ්දම් එකී අගගෙන් කාංග්‍රී සභාවට අයකරගන්නට නිබෙන ගමක් පරිද්දෙන් අයකර ගත හැකිය.

අනතුරුදයක ලෙස නැමී තිබෙන ගස්

20. ගම් ප්‍රදේශය තුළ ගම්කිසි ගසක් හෝ ඒ ගසේ අත්තක්, ගෙඹියක් හෝ වෙනගම් කොටසක් එක්කෝ ගම්කිසි ගොඩ නැගිල්ලකට අලාභහානියක් සිදුවන හැටියට හෝ සිදුවන්න පුළුවන්වන හැටියට හෝ එසේ නැතහොත් ඒ ගොඩනැගිල්ලේ පදිංචි සිටින අයට හෝ යම් දේපලකට හෝ ගම්කිසි පොදු මාවතක ගම්නාගමනයකරන අයට අනතුරුදයක ලෙස හෝ අනතුරු ඵලවිය හැකි තත්වයක පවත්නාවූ කොසියම් විටෙක වුවත් ප්‍රධානතුමා විසින් ඒ ගස පිහිටි ඉඩමේ අයිතියකරයා වෙත හෝ පදිංචිකාරයා වෙත භාරකරනු ලබන දුන්විමකින් ඒ ඒ අවස්ථාවේ හැටියට, ඒ ගස හෝ ඒ ගසේ අත්ත, ගෙඹිය හෝ

වෙනම නොමඳ කපා ඉවත් කරන මෙන් හෝ බැඳ සකස්වන කරන මෙන් එකී අයිතිකාරයාට නොහොත් පදිංචිකාරයාට නියම කළ හැකිය. එකී අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් එකී දුන්මිමේ නියමයන් ඒ දුන්මිම ලැබී දමස් හතක් ඇතුළතදී ඉවත්කිරීම පැහැරහරින්නේ නම් ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද ඕනෑම නිලධාරියකුට හෝ මෙහෙකරුවකුට ඒ ඉඩමට ඇතුල්වී එකී අයිතිකාරයාගේ හෝ පදිංචිකාරයාගේ විෂයයන් එකී අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් ඒ දුන්මිමේ ප්‍රකාර කළ යුතුව තිබුණ කටයුතු ඉටු කළ හැකිය. ඒ සඳහා දරන්ට යෙදුණ විෂයයේ කාර්ය සහායවීමට එන්නට තිබෙන අයෙක් පරිද්දෙන් අයකරගත හැකිය.

මාමාවන් හා අභිපාරවල්

21. එක් එක් මාවත හෝ අභිපාර මේ මේ ප්‍රදේශය බස්සේ වැටී යා යුතුයයි කියාද, එහි පළල මෙතෙක් පියවුණයයි කියාද කාර්ය සහාය විය යුතුය කරගන්නා ලද ප්‍රකාරයට සෑම පොදු මාවතක් හෝ අභිපාරක්ම සාදා හෝ නැවත සාදා පවත්වා ගෙන යා යුතුයි.

22. (1) යම්කිසි පොදු මාවතක් හෝ අභිපාරක් සෑදීමේ හෝ අලුත්වැඩිමා කිරීමේ වැඩක් ආරම්භකර තිබෙන විට අණබෙරයක් නිකුත් කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ අවුලයකින් තුන්දවසක්වත් කල්කිසා දැනුම්දීමෙන් පසු ඒ කටයුතු සඳහා වුවමනාකරන කරලිය කාර්යයක් තුළ මහජනයා විසින් එකී මාවත හෝ අභිපාර පාවිච්චිකරනු ලැබීම අහහතම කිරීමට ප්‍රධාන තුමාට බලය තිබේ.

(2) කාර්ය සහාය විය යුතු ඒ සඳහා සම්මත කරගනු ලැබූ යෝජනාවකින් බලය පවරා තිබෙන විට ප්‍රධානතුමා විසින් කිසියම් පොදු මාවතක් හෝ අභිපාරක් ඕනෑම වේලාවට හෝ පවත්වාගෙන යා යුතුය කරගන්නා ලද ප්‍රකාරයට සෑම පොදු මාවතක් හෝ අභිපාරක්ම සාදා හෝ නැවත සාදා පවත්වා ගෙන යා යුතුයි.

23. ඒ සඳහා ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද ඕනෑම මෙහෙකරු විසින්—

(1) සාදා තිබෙන්නාවූ නොහොත් සෑදීමට අරමුණකොට ඇත්තාවූ යම්කිසි පොදු මාවතක් හෝ අභිපාරක් යාව නොහොත් ඒ අසල පිහිටි ඕනෑම ඉඩමකට වුවමනාකරන සියලුම වැඩකරයින්, රථවාහන, සතුන් හා උපකරණ ඇතිව උදේ 7ටත් සවස 5ටත් අතර කාලය තුළ ඒ මාවත හෝ අභිපාර සමබකිය යෙන් වූ යම් කණිත්තයක් කිරීම පිණිස ඇතුල්වීමද;

(2) සාදා තිබෙන නොහොත් සෑදීමට අරමුණකර තිබෙන යම් මාවතක් හෝ අභිපාරක් සමබකියෙන් යම් කණිත්තයක් කරගෙන යන ස්ථානයෙන් ඉවත්කිරීමට වුවමනා පස්, කුණකසල හෝ ද්‍රව්‍ය එකී මාවත හෝ අභිපාර යාව හෝ ලංව පිහිටි ඕනෑම ඉඩමකට විසිකිරීමද;

(3) සාදා තිබෙන නොහොත් සෑදීමට අරමුණකොට තිබෙන යම් පොදු මාවතක් හෝ අභිපාරක් සමබකියෙන් වූ යම් කණිත්තයක් කරගෙන යන කාලය තුළදී ඒ කණිත්තය කරගෙන යෑම සඳහා එකී මාවත හෝ අභිපාර අසල ඇති ඉඩම් හරහා කිසියම් තාවකාලික පාරක් සෑදීමද;

(4) යම්කිසි පොදු මාවතක් හෝ අභිපාරක් ආරක්ෂාකිරීම පිණිස, වැඩිදියුණු කිරීම පිණිස, අලුත්වැඩිමාකිරීම පිණිස හෝ සෑදීම පිණිස යම්කිසි කාණු, දිය අසල්, වැට්ටල් හෝ බෝක්කු සෑදීම, අලුත්වැඩිමාකිරීම හෝ ගැබ්කිරීම අවශ්‍යවන්නේ නම් එසේ කිරීමට ඕනෑම ඉඩමකට ඇතුල්වීමද, නිත්‍යනුකූල වන්නේය; එහෙත්—

- (a) (2) ඡේදයේ සඳහන් කරන ලද පස්, කුණකසල හෝ වෙනත් ද්‍රව්‍ය නිසි කාලයක් ඇතුළතදී ඉවත්කර දැමිය යුතු යි.
- (b) (3) ඡේදයේ සඳහන් කරන ලද තාවකාලික පාර යම්කිසි කොටසකින් හෝ කොටසකට හෝ කොටසකට හෝ කොටසකට ඉඩමකට හෝ මිදුලකට ලිහිල් ගෙන යා යුතු නැත.

24. කිසිවකු විසින්—

(a) සාදා තිබෙන හෝ සාදාගෙන යනු ලබන කිසිම පොදු මාවතකට හෝ අභිපාරකට අනතුරු කිරීම, හානිකිරීම, අවහිරකිරීම හෝ එය බලපෑම් අල්ලාගැනීම එය හෝ පාවිච්චි කරනු ලැබීමට වෙනත් ක්‍රමයකින් බාධාකිරීම; හෝ

(b) කාර්ය සහාය වීම අවශ්‍ය පිට මිස නැත්නම් සාදා තිබෙන හෝ සාදාගෙන යනු ලබන කිසිම පොදු මාවතක් හෝ අභිපාරක් වෙන අන්‍යකට හැරවීම; හෝ

නොකළ යුතු යි.

25. (1) කුඹුරු මැදින් වැටී තිබෙන පොදු අභිපාරක් සිරින් පරිදි එහි කිසි පළල් ප්‍රමාණය ඇතිව මැනවින් පාලනය කිරීම ඒ ඒ කුඹුරු හිමියන්ගේ හා කොමිස්නර්ගේ යුතුකමයි.

(2) සිරින් පරිදි පොදු අභිපාරකට වුවමනා කරමිනු පළල් ප්‍රමාණය අඩුවන ලෙස කිසිවකු විසින් කුඹුරක් මැදින් වැටී ඇති අභිපාරක් කැපීම හෝ බලපෑම් අල්ලාගැනීම කිරීමෙන් නොකළ යුතු යි.

26. කිසිවකු විසින්, යම්කිසි පොදු මාවතක් හෝ අභිපාරක් දිගේ පිහිටි කාණුවක් හෝ බාධකයක් හෝ කාණුවකට අවහිර කිරීම හෝ නොකට යුතු යි.

නොමනා හැසිරීම

27. ප්‍රධානතුමාගෙන් ලත් අවසර පත්‍රයක බලයේ ප්‍රකාරයට හා ඒ අවසර පත්‍රයේ සඳහන් කාලසීමාවලදී හා සීමාවන් ඇතුළතදී මිස නැත්නම් කිසිවකු විසින් කිසිම පොදු මාවතක් හෝ අභිපාරක යම් රැස්වීමක් පැවැත්වීම හෝ යම් පිරිසක් හෝ ජනසමූහයක් අමතා කථාවක් පැවැත්වීම හෝ දේශනාකිරීම හෝ නොකළ යුතු යි.

28. කිසිවකු විසින් කිසිම පොදු මාවතක් හෝ අභිපාරක හෝ කිසිම පොදු ස්ථානයක තමාට තමා ආරක්ෂා කරගත නොහැකි ලෙස හිඬන්කමින් හෝ නොහිඬන්මින් විදියකට හෝ හැසිරෙමින් නොසිටිය යුතු යි.

29. කිසිවකු විසින් යම්කිසිවකුට හිංසාකරන අදහසින් හෝ යම්කිසිවකුට හිංසාවක් සිදුකරගැනීමේ යන බව දන දනම හෝ සිදුවීමෙහි විශ්වාස කිරීමට හේතුසාධක ඇතුළත් හෝ අසහන වචන පාවිච්චි නොකළ යුතු යි.

දැන්වීමකි

1950 කොළඹ නාගරික සහාය වීමේ ඡේද ලැයිස්තු සංශෝධන කිරීම

කොළඹ නාගරික සහාය වීමට අයත් පහත දැක්වෙන කොමසාරිස් ඡේද ලැයිස්තු සංශෝධන කිරීම නිමකරන්නට යෙදුණ බව වම් 1946 අංක 53 දරණ ප්‍රාදේශික අභිකාර ඡේද පනතේ 17 වෙනි වගන්තිය අනුව, 1949 අංක 5 දරණ (සංශෝධන) ප්‍රාදේශික අභිකාර ඡේද පනතේ සංශෝධන පරිදි, මෙයින් දැනුම් දෙනු ලැබේ:—

කොමසාරිස් නො.	නම
11.	සන් සෙබස්තියන්
14.	කොම්පසුකුච්චිය
15.	වැනන්ද
16.	නුර පිටිය
18.	මරදන
19.	සුදුවැල්ල
22.	කුප්පියාවත්ත
23.	බොරල්ල
25.	නිබ්බන්දියාය
28.	හැවිලොක්ටවුන්

මේ ඡේද ලැයිස්තුවල පිටපත් කොළඹ නාගරික සහාය කාර්යාලයේ හා මේ කාර්යාලයේත් තබනු ලබන බැවින් මෙකී ස්ථානයන්ට කාර්යාල මේලාවන්හි පැමිණීමෙන් නොමිලයේ පරික්ෂාකර බැලීමට පුළුවන.

- (ඒ) කිසිවෙකුගේ නම ඡේද ලැයිස්තුවලට ඇතුළත් කිරීමට තරම් සුදුසුකම් තිබියදීත් එසේ ඇතුළත්කර නොතිබෙන නම්;
- (ඔ) කිසිවෙකුගේ නම නිවැරදි ඡේද ලැයිස්තුවට ඇතුළත්ව නැතැයි කියා වෙන කිසියම් ලැයිස්තුවකට ඇතුළත්කර ගැනීමට අවශ්‍ය නම්;
- (ස) ඉහත සඳහන් ලැයිස්තුවට නම ඇතුළත්ව සිටින පුද්ගලයන්ට, වෙන කිසියම් අයෙකුගේ නම ඒ ලැයිස්තුවට ඇතුළත්කිරීම ගැන විරුධවීම නම්;

මහුගේ ඒ අයිතිවාසිකම් හෝ විරුධවාදිකම් මේ දැන්වීම නිකුත් කළ දිනට 14 දිනක් ඇතුළත මා වෙත ලියා එවීමෙන් දැනුම් දිය යුතු යි. ඒ අයිතිවාසිකම් හෝ විරුධකම් ලිය මාසයෙන් හෝ කොළඹ නාගරික කොමසාරිස්තුමාගේ කාර්යාලයෙන් හෝ මෙම කාර්යාලයෙන් ලබාගත හැකි පෝර්ටලින් දැනුම් දීමට පුළුවන.

අ.ඒ. අමරසිංහ,
ඡේද අධිකාරී නැත,
කොළඹ දිස්ත්‍රික්කය.

ඡේද කොමසාරිස්තුමාගේ (ප්‍රාදේශික) කාර්යාලය,
නො. 15, බාර්න්ස් ප්ලේස්,
කොළඹ, 1950 අගෝස්තු මස 25 වෙනි දින.

